

මහජන ප්‍රසේනකාල

යේවාව



මහරත පුද්ධකාල සේවාව

රාතික පුද්තකාල හා ප්‍රලේඛන දේවා මණ්ඩලය පුද්තකාල හා විජාපන විද්‍යා ප්‍රකාශන

1. මූලික පුව්චරණය
2. ඩීරී දැම වර්ගිකරණය 21 සංස්කරණය (සංක්ෂිප්ත පරිවර්තනය)
3. පුද්තකාල දුටු සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය
4. පුද්තකාල දුටු සංරක්ෂණය පිළිබඳ ප්‍රතිපත්ති
5. මහජන පුද්තකාල ප්‍රමිති (සිංහල හා දෙමළ)
6. නව තොරතුරු මාධ්‍ය
7. ලේඛන ප්‍රතිරුපන විද්‍යාවේ මූලධර්ම
8. පුද්තකාල බලය
9. කුඩා කාර්මික ආයතන පුද්තකාල
10. පුද්තකාල පරිපාලනය පිළිබඳ හැඳින්වීමක්
11. ලමා පුද්තකාලයාධිපතිත්වය
12. පුද්තකාල දැව හා මණ්ඩ (සිංහල සහ දෙමළ)
13. රාතික පුද්තකාල සමරු කළාපය
14. රාතික පුද්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථාන දිස්වය් සමරු කළාපය
15. පුද්තකාල හා විජාපන විද්‍යා අධ්‍යාපනය හා පුහුණුව
16. Circulation control CDS/ISIS

ඉල්ලා ප්‍රකාශන ; 97

මහජන ප්‍රදේශකාල සේවාව

ස.වර්ධනය සඳහා ඉල්ලා / යුතෙස්සේර් නියමුව

පර්වතනය
රුදීත අලහකෝන්



© ජාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය 2003
ISBN 955-8383-20-1

ශ්‍රී ලංකා ජාතික ප්‍රස්තකාලය - ප්‍රකාශනගත දුටුවරණ දත්ත


මහරන ප්‍රස්තකාල සේවාව : ස.වර්ධිතය සඳහා ඉල්ලා / දැනෙස්සේ
නියමුව / පරිවර්තනය උදිත අලෙකෝන් .. කොළඹ : ජාතික
ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, 2003.
පි 142, සෙම් 21
ISBN 955-8383-20-1

1. අලෙකෝන්, උදිත පර.
i. මහරන ප්‍රස්තකාල ii. ප්‍රස්තකාල විද්‍යාව

පරීගණක අක්ෂර යෝග්‍යතාත්මකය - එල්. එච්. තනුජා රංග්‍යා

ප්‍රකාශනය - ජාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය
14, නිදහස් මාවත,
කොළඹ 07.

මුද්‍රණය - සමයවර්ධන මුද්‍රණාලය
කොළඹ 10



පෙරවදාන

මිනැම රටක වඩාත් පුළුල්ව වත්‍යාපේත වී ඇති පුස්තකාල පද්ධතිය ලෙස මහජන පුස්තකාල හැඳින්විය හැකිය. එය ප්‍රජාවගේ වයස, සමාජ තත්ත්වය, අධ්‍යාපන මට්ටම යනාදි කිසිදු ශේදයකින් තොරව සැමට සේවය සපයන සමාජ ආයතනයකි. දැනුම, තොරතුරු, වින්දනය සහ පුද්ගල සංවර්ධන විෂයෙහිලා මහජන පුස්තකාලයෙන් ඉටු වන මෙහෙවර අපමණය. ලෝකයේ සංවර්ධන හා සංවර්ධනය වෙමින් පවත්නා රටවල් තම රටවල මහජන පුස්තකාල දියුණු කිරීමටත් එයින් සපයනු ලබන සේවාවන් විවිධාංශීකරණයටත් උත්සුක වන්නේ එහෙයිනි. එහෙත්, සම්ප්‍රදායික මහජන පුස්තකාල සේවාවන් අභිවනය කිරීමට ශ්‍රී ලංකාවේ මහජන පුස්තකාල වැඩි ප්‍රමාණයක් තවමත් අපොහොසත් වී ඇති බව පැහැදිලි කරුණකි. ලෝකයේ මහජන පුස්තකාල සේවාවන්ගේ නව ප්‍රවණතා පිළිබඳව දේශීය හා ජාතාවන්ගෙන් රවිත පොත පත විරල විම බලපා ඇති ප්‍රධානත ම සේතුව ලෙස සැලකිය හැකිය. එය ලොව විවිධ රටවල මහජන පුස්තකාල විවිධ මානයන් ඔස්සේ සමාජගත වන අයුරු පිළිබඳව මහජන පුස්තකාලවල සේවයේ නියුතු ව්‍යවත්තිකයන්ට අවබෝධයක් ලබා ගැනීමට ප්‍රබල බාධකයක්ව පවතී. පුස්තකාල හා විජූපන විද්‍යාව පිළිබඳව සිංහල හා දෙමළ හා ජාතාවන් රවිත පොත ප්‍රා පළ කිරීම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ එක් කාර්යයකි. මෙම කාර්ය එම දකිනුයේ මණ්ඩලයේ අධ්‍යාපන හා පුනුණු අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන එවන් වත්‍යාපාතික ප්‍රතිඵලයක් වශයෙනි.

මෙම කාර්ය සාර්ථක කර ගැනීමට ඉමහත් උනන්දුවකින් කටයුතු කළ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එස්. ඩු. අමරසිර මහතාවන් මෙම කාර්ය සරල බඩින් සිංහලයට පරිවර්තනය කළ ග්‍රන්ථ විජූපන සේවා අංශයේ අංශ ප්‍රධාන උදිත අලභකෝන් මහතාවන් කාතියේ අංශය වැඩි දියුණු කරලීමට උපදෙස් දුන් නියෝජන අධ්‍යක්ෂ ජී. ඩී. අමරසිර මහතාවන් මංගලිකා ලෙවිසේ බණ්ඩාර මෙනවියටත් මාගේ කාන්ඩාතාව පුද් කරමි. එසේම, මණ්ඩලය

අධ්‍යාපන හා පුතුණු අංශයටත් ප්‍රකාශන අංශයටත් මූල්‍ය කටයුතු
මණාව ඉටු කළ සමයවර්ධන මූල්‍ය ආයතනයටත් කාරණ වෙමි

2003 මාර්තු
රාතික පුස්තකාල හා ප්‍රලේඛන
සේවා මණ්ඩලය
14, නිදහස් මාවත
කොළඹ 07

මහාචාර්ය තිස්ස කාරියවසම්
සහාපති

හැඳින්වීම

මෙම කාතිය 1986 දී පළ කරන ලද Guidelines for Public Libraries කාතියට ආදේශකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදීකි. මෙය සම්පාදනය කරන ලද්දේ අන්තර්ජාතික පුද්තකාල සංගම සංවිධානයේ (ඉල්ලා) මහජන පුද්තකාල අංශයේ ත්‍රියාකාර කමිටුවක් විසිනි. එක්සත් රාජධානීය ප්‍රකට පුද්තකාලවේදියකු වන ගිලිප් ජේල් මහතා එහි සහායත්වය දැරිය.

මෙම ලේඛනය කෙටුම්පත් කිරීමට පෙර 1998 අගෝස්තු මාසයේ දී නෙදර්ලන්තයේ නුර්ද්වීජක් නුවර දී ජ්‍යෙෂ්ඨ පිළිබඳව දෙදින සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. මෙම සම්මන්ත්‍රණය සඳහා සංවර්ධීත මෙන් ම සංවර්ධනය වෙමින් පවත්නා 10වල් 21 කින් මහජන පුද්තකාලයාධිපතින් 22 ක් සහගාති විය. එහිදී සකස් කරන ලද කෙටුම්පත ඇම්ස්ටර්ඩුම් (1998), බැංකොක් (1999) සහ යොරුයලම (2000) යන නගරවල දී පැවති ඉල්ලා මහා සමූහවල දී දීර්ස වශයෙන් යාකච්ඡාවට ගාරනය කෙරේ.

21 වන දියවසේ වෙනස් වෙමින් පවත්නා තොරතුරු ලෝකය සහ එහි අභියෝග ජය ගැනීමට මහජන පුද්තකාලය ගමන් කළ යුතු මග මෙම කාතියෙන් මනාව පැහැදිලි කෙරේ.

පරිවර්තක

පටුන

පෙරවදන

හැඳින්වීම

1 මහජන පුද්තකාලයේ ගුමිකාව සහ අණිප්‍රාය 1

1.1	හැඳින්වීම	1
1.2	මහජන පුද්තකාලය නිර්වචනය කිරීම	1
1.3	මහජන පුද්තකාලයේ අණිප්‍රාය	2
1.4	විපර්යාසයට බඳුන් වන ආයතනයක්	12
1.5	කොරතුරු පිළිබඳ තිද්‍යුණය	13
1.6	සියල්ලන් සඳහා ප්‍රවේශය	14
1.7	ප්‍රාදේශීය අවශ්‍යතා	15
1.8	ප්‍රාදේශීය සංස්කෘති	15
1.9	මහජන පුද්තකාලයේ සංස්කෘතික මූලයන්	17
1.10	සිමා මායිම් රැකිත පුද්තකාල	17
1.11	පුද්තකාල ගොඩනැගිලි	18
1.12	සම්පූර්ණය	19

2 නීතිමය සහ මූල්‍යමය රාමුව 21

2.1	හැඳින්වීම	21
2.2	මහජන පුද්තකාලය සහ රෝග	22
2.3	මහජන පුද්තකාල නීති	24
2.4	අරමුදල්	28
2.5	මහජන පුද්තකාල පාලනය	32
2.6	මහජන පුද්තකාල පරීපාලනය	34
2.7	ප්‍රවාරණය සහ ප්‍රවර්ධනය	34

3 පාදක අවශ්‍යතා සපුරාලීම 36

3.1	හැඳින්වීම	37
3.2	විහව පාදකයන් හඳුනා ගැනීම	38
3.3	ප්‍රජා අවශ්‍යතා විශ්ලේෂණය	39
3.4	පාදකයන් සඳහා සේවා	39
3.5	පාදක සත්කාරය	58
3.6	පාදක අධ්‍යාපනය	61
3.7	සහයෝගීතාව සහ සම්පත් බෙදාහදා ගැනීම	62
3.8	විද්‍යුත් ජාල	66
3.9	සේවා සඳහා ප්‍රවේශය	69
3.10	පුද්තකාල ගොඩනැගිලි	70

4 එකතුව වර්ධනය කිරීම 79

4.1	හැඳින්වීම	80
4.2	එකතු කළමනාකරණ ප්‍රතිපත්තිය	80
4.3	සම්පත් පරාසය	83
4.4	එකතුව වර්ධනය කිරීම	85
4.5	එකතුව නඩත්තු කිරීමේ ප්‍රතිපත්ති	86
4.6	පොත් එකතු සඳහා ප්‍රමිති	89
4.7	විද්‍යුත් තොරතුරු පහසුකම් සඳහා ප්‍රමිති	90
4.8	නව පුද්තකාල සඳහා එකතු වර්ධන වැඩසටහන	91
4.9	ප්‍රතිග්‍රහණ හා අපහරණ ප්‍රවේශය	94

5.1	හැඳින්වීම	98
5.2	පුද්ගලික කාර්ය මණ්ඩලයේ හැකියාවන්	99
5.3	කාර්ය මණ්ඩල වර්ග	100
5.4	ආචාර අධ්‍යාපන ප්‍රමිති	104
5.5	පුද්ගලික කාර්ය මණ්ඩලයේ රාජකාරී	105
5.6	කාර්ය මණ්ඩල මට්ටම්	106
5.7	පුද්ගලික දායා දෙපතිගේ අධ්‍යාපනය	107
5.8	පුහුණුව	108
5.9	ව්‍යවසාය සංවර්ධනය	109
5.10	යෝච්‍ය තත්ත්ව	110
5.11	ස්වේච්ඡා සේවකයන්	112

6 මහජන පුද්ගලික කළමනාකරණය සහ
සේවා අලෙවිකරණය 113

6.1	හැඳින්වීම	113
6.2	කළමනාකරණ හැකියාවන්	114
6.3	ජාල ගොඩනැංවීම සහ පවත්වා ගෙන යාම	119
6.4	මූල්‍ය කළමනාකරණය	119
6.5	පුද්ගලික සම්පත් කළමනාකරණය	125
6.6	කාර්ය මණ්ඩල කළමනාකරණය	121
6.7	පුද්ගලික පද්ධති සැලපුම්කරණය සහ සංවර්ධනය	137
6.8	වෙනස්වීම් කළමනාකරණය	122
6.9	බලනල පැවරීම	123
6.10	කළමනාකරණ මෙවලම්	124
6.11	සේවා අලෙවිකරණය සහ ප්‍රවර්ධනය	132

උපගුණරය 139

1 පුද්තකාල සේවා පාධක පූජුප්තිය - බඹ්.හැමිජයර්
ප්‍රාන්ත පුද්තකාලය 139

මහජන ප්‍රස්තකාලයේ හුමිකාව සහ අණිපාය

දැනුම යදහා වූ ප්‍රාදේශීය දොරටුවක් වන මහජන ප්‍රස්තකාල පොදුගලික මෙන් ම සමාජ කණ්ඩායම්වල යාච්‍යාච්‍යා ඉගෙනුම, ස්වාධීන තිරණ ගැනීම සහ සංස්කාතික දියුණුව උදෙසා වූ මූලික පහසුකම් සපයා දෙයි.

(ඉල්ලා / පුනේස්කෝ මහජන ප්‍රස්තකාල ප්‍රජාප්තිය, 1994)

1.1 ගැඳීන්වීම

මහජන ප්‍රස්තකාලයේ හුමිකාව සහ අණිපාය පිළිබඳ සාමාන්‍ය තොරතුරු මෙම පරිවිශේදයේ ඇතුළත් වේ. ප්‍රධාන කරුණු සවිස්තරාත්මකව ඉදිරි පරිවිශේදවල දක්වා තිබේ.

1.2 මහජන ප්‍රස්තකාලය නිර්වචනය කිරීම

මහජන ප්‍රස්තකාලය ලොව පුරා වත්‍යාප්තව පවත්නා ආයතනයකි. එය එකිනෙකට වෙනස්වූ සංවර්ධන මට්ටම් සහ සංස්කාතින්ගෙන් සමන්වී විවිධ සමාජයන්හි පවතින්නකි. ජ්‍යා විවිධ සංදර්ජ තුළ හ්‍යාත්මක වන හෙයින් සපයන්නා වූ සේවය මෙන් ම එම සේවා සපයන විලාසය ද එකිනෙකට වෙනස් වේ. එයේ වුවත් යියල්ලන්ට ම පොදු වූ

ලක්ෂණ ද තිබේ. එනම් ; මහජන පුද්තකාලය යනු ප්‍රාදේශීය, කලාපීය හෝ ජාතික රාජ්‍යයන් හෝ වෙනත් ස්වරුපයකින් යුත් ප්‍රජා සංවිධානයක් මගින් හෝ ප්‍රජාව මගින් හෝ ස්ථාපිත කරන ලද, ආධාර කරනු ලබන සහ අරමුද්‍රල් සපයනු ලබන සංවිධානයකි. එය පුළුල් පරාසයක සම්පත් හා සේවාවන් මගින් දැනුම, තොරතුරු හා පරිකළුපනාත්මක කාර්යයන් සඳහා සියලු සාමාජිකයන්ට සම සේ ප්‍රවේශය සපයයි. එහිදී මුළුන්ගේ ජාතිය, ආගම, භාෂාව, ආභාධිතබව, ආර්ථික හා රැකියා තත්ත්ව සහ අධ්‍යාපනික මට්ටම සලකනු නොලැබේ.

1.3 මහජන පුද්තකාලයේ අභ්‍යායන

මහජන පුද්තකාලයේ ප්‍රාථමික අභ්‍යායන් වන්නේ පුද්ගලයන්ගේ සහ සමාජ කණ්ඩායම්වල අධ්‍යාපනික, තොරතුරු සහ පුද්ගල සංවර්ධන මෙන් ම නිර්මාණාත්මක සහ වින්දනාත්මක අවශ්‍යතා සපුරාලීමට විවිධ වූ මාධ්‍යවලින් සමන්විත සම්පත් සහ සේවා සැපයීම වේ. පුළුල් සහ නැත්විධ පරාසයකින් යුත් දැනුම්, අදහස් හා ආක්‍රේප වෙත පොද්ගලික වූ ප්‍රවේශයක් සැපයීම මගින් ප්‍රජාතන්ත්‍රීය සමාජයක් සංවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම එයට අයන් වැදගත් ගුම්කාවකි.

1.3.1 අධ්‍යාපනය

සියලුම මට්ටම්වල පොද්ගලික සහ ස්වයං අධ්‍යාපනය මෙන් ම රිධීමන් අධ්‍යාපනය යුතු ය එම.

(ප්‍රජාජ්‍යාධිකාරී)

මුද්‍රිත සහ වෙනත් ස්වරුපයේ දුටුවන් අඩංගු දැනුමට පිවිසීමට මෙන් ම අවිධිමත් අධ්‍යාපනයට සහාය වීමට යැමට ගාවිත කළ ගැකි නියෝජිතකායතනයක අවශ්‍යතාව බොහෝමයක් මහරත පුද්තකාලවල පදනම මෙන් ම පැවැත්මට ද එහි අභ්‍යායේ හරයට ද ප්‍රධාන වශයෙන් ම හේතු වී ඇත. සිය ජ්‍යෙෂ්ඨ කාලය පුරා පාසල් සහ විශ්ව විද්‍යාල වැනි ආයතන මගින් ද සිය රැකියාවලට සහ දෙනික ජ්‍යෙෂ්ඨයට අනුබද්ධීත්ව ද අධ්‍යාපනය ලබා ගැනීම මහරතතාවගේ අවශ්‍යතාවකි. විධිමත් අධ්‍යාපන කටයුතු අවසන්වූ පමණින් අධ්‍යාපනයේ තියැලීම නිමා නොවන අතර එය බොහෝ පුද්ගලයන්ට ජ්‍යෙෂ්ඨ කාලය පුරා ම සිදුවන ක්‍රියාකාරකමකි. සංකීර්ණ සමාජයක් තුළ පුද්ගලයන්ට සිය ජ්‍යෙෂ්ඨයේ විවිධ අවධිවල දී නව ශක්‍යතාවන් ග්‍රහණයකර ගැනීමට අවශ්‍ය වේ. මෙම ක්‍රියාවලියට සහාය වීම මහරත පුද්තකාලයේ වැදුණෙන් අමිකාවකි.

විධිමත් සහ නොවිධිමත් අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා මහරත පුද්තකාලය විසින් යෝගා මාධ්‍ය වලින් අවශ්‍ය දුටු සැපයිය යුතු වේ. මෙම අධ්‍යාපන දුටු එලදායී ලෙස ගාවිත කිරීමට ආධාර විය යුතු අතර එවා ජනතාවගේ අධ්‍යාපනය කටයුතුවලට පහසුකම් සපයන ආකාරයේ දුටු විය යුතුය. තොරතුරුවලට පිවිසීමේ ගැකියාව සහ එවා එලදායී ලෙස ගාවිත කිරීම අධ්‍යාපනයේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වේ. මෙහිදී ගැකි යැම විට ම තොරතුරු සම්පත් පරිහරණය ඉගැන්වීම සඳහා මහරත පුද්තකාල අනෙකුත් අධ්‍යාපනික සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුය. විධිමත් අධ්‍යාපනයට සහාය වීමට ප්‍රමාණවත් පුද්තකාල පහසුකම් ඇති විට මහරත පුද්තකාලය වෙනත් පුද්තකාලවල ඇති සේවාවන් ට ද්‍රීජ්‌වකරණයක් නොවී රට අනුපුරකයක් විය යුතු වේ.

සාක්ෂරතා වැඩියටතන්වලට සහාය වීම මහරත පුද්තකාලය විසින් කළ යුතු වැදුණෙන් කාර්යයකි. මත්තියාද යත් අධ්‍යාපනය

හා දැනුම මෙන් ම පුද්තකාල හා නොරතුරු සේවා පරීකරණය සඳහා වන දොරටුව සාක්ෂරතාව වන හෙයිනි. අලුතින් සාක්ෂරතාව ලත් පුද්ගලයන්ට සිය හැකියාවන් පවත්වා ගෙනයාමට සහ වර්ධනය කිරීමට යෝගා කියවීම් දුවත් වෙත ප්‍රවේශ වීම අවශ්‍ය කරුණාකි.

සමහර රටවල අධ්‍යාපනික සංවර්ධනය ප්‍රමුඛත්වයෙහිලා ගැනෙන අතර එම විධීමන් අධ්‍යාපන කටයුතුවලට ආධාර කිරීම මහජන පුද්තකාලයේ ප්‍රධාන ඉලක්කය වේ. කෙසේ වෙතත්, විධීමන් සහ නොවිධීමන් අධ්‍යාපන කටයුතු සඳහා මහජන පුද්තකාලවලට සහාය විය හැකි මාර්ග රැසක් ඇත. මේවා කෙසේ සාක්ෂාත් කර ගත හැකි ද යන්න ප්‍රාදේශීය තත්ත්වය සහ පවත්නා සම්පත්වල මට්ටම මත රඳා පවතී.

- ◆ සිංගපේපුරුවේ මහජන පුද්තකාලයේ මෙහෙවර ලෙස දක්වා ඇත්තේ පුද්තකාල හා නොරතුරු සම්පත් මධ්‍යස්ථානවල ජාතික මට්ටමේ ජාලයක් මගින් සේවා සහ ඉගෙනුම් අවස්ථා සැපයීමන් ජාතියේ ඉගෙනුම් බාරිතාව අඛණ්ඩව වර්ධනය කිරීමන් එමගින් සිංගපේපුරුවේ සංවර්ධනය සඳහා සහාය වීමන් වශයෙනි.
- ◆ රටේ ජනතාවගෙන් වැඩි කොටසකට ජ්වත්වීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ නොමැතිවීම, අධ්‍යාපන කටයුතු සඳහා විදුලිබලය නොමැතිවීම යනාදී තත්ත්වයන් යටතේ ආලෝකය සහ මේය පුවු වැනි මූලික අවශ්‍යතා සැපයීමට දැනුමු අප්‍රිකාවේ මහජන පුද්තකාල ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දී ඇත.
- ◆ බෙනොමයක් රටවල පුද්තකාල මගින් මහජන සහ පාසල් යන පුද්තකාල දෙවර්ගයට ම අයන් සේවා සපයනු ලබයි. එංගලන්තයේ වුෂ්කර්බිං කුඩා පුද්තකාල තුනක් පවත්නා පහසුකම් මත එකාබද්ධ

කර තිබේ. එක් ශාඛා පුද්තකාලයක් පාසල් පුද්තකාලයකට සම්බන්ධ කර ඇති අතර ශාඛා දෙකක විනෝදාත්මක පහසුකම් ස්ථානගත කර ඇත.

- ◆ සිම්බාබ්ලේහි බුලුවයෝගී නගරයේ ජ්‍යෙෂ්ඨ සේවාව පාර්මික පාසල් 37 ක සතිපතා සංචාරය කරයි. එමගින් ලමයින් සඳහා වන පුද්තකාල සේවාවන්ගේ ප්‍රවේශය යිග්‍ර ලෙස ඉහළ ගොස් ඇත.
- ◆ පාසල් පුද්තකාල නොමැති වෙනිසියුලාවේ ඇමෙශේනන් පාන්තයේ මහජන පුද්තකාල වැඩි අවධානයක් යොමු කරනුයේ පාසල් සියුන්ට සහ ගුරුවරුන්ට සහාය වීමටයි
- ◆ ස්පාංශ්ස්යේ කැටලොයිනා විවාහ විශ්ව විද්‍යාලය විසින් පවත්වනු ලබන දුරස්ථ අධ්‍යාපන පාදමාලා තදාරන සියුන්ට අවශ්‍ය සහාය යොවා බාර්සිලෝනා නගරයේ දී සපයනු ලබයි.
- ◆ ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත පාන්තයේ මහජන පුද්තකාල ඉහළ පාර්මික සහ ද්විතීයික පාසල් සියුන් සඳහා ගෙදර වැඩ සමාජ (Home work clubs) සංචාරය කිරීම මගින් අවශ්‍ය සහාය ලබා දෙයි. මේ සඳහා විද්‍යුත් මාධ්‍යයන්ගේ සහාය ද ලබා ගනී.

1.2.3 තොරතුරු

මහජන පුද්තකාලය එකි පාධිකයන් සඳහා සියලු ආකාරයේ දැනුම හා තොරතුරු සපයන ප්‍රාදේශීය මධ්‍යස්ථානයකි.

(පූජ්‍යතිය)

තොරතුරු වෙත ප්‍රවේශ වීම සහ ජ්‍යෙෂ්ඨ අවබෝධ කර ගැනීම මූලික මානව අයිතිවාසිකමකි. ලෝක ඉතිහාසයේ අන් කටරදාටන් වඩා වර්තමානය තොරතුරුවලින් පිරි පවතී. සියල්ලන්ට ම විවාහ වූ මහජන සේවාවක් ලෙස තොරතුරු එක් රැස් කිරීම, සංවිධානය කිරීම සහ බෙදා හැරීම මෙන් ම පුළුල් පරාසයක තොරතුරු සම්පත් වෙත ප්‍රවේශ මාර්ග සැපයීම මහජන පුද්තකාලයේ ප්‍රධානත ම ඉම්කාවක් වේ. ප්‍රාදේශීය තොරතුරු එක් රැස් කර අවංක අවස්ථාවල දී පාධිකයන්ට ලබා දීම මහජන පුද්තකාලයේ නියත වගකීමකි. ප්‍රජාවගේ සහ පුද්ගලයන්ගේ ඉතිහාසය පිළිබඳ දුව්‍ය එක් රැස් කිරීම, සංරක්ෂණය කිරීම සහ රට ප්‍රවේශය සැපයීම මගින් මහජන පුද්තකාලය අතින මහකය දුරකිමේ ත්‍රියාවලියක නිරත වී යි. එමෙන් ම පුළුල් පරාසයක තොරතුරු සැපයීමෙන් සමාජයේ ප්‍රධාන මානාකා පිළිබඳ සංවාද සහ රට අදාළ තීරණ ගැනීම් සඳහා ප්‍රජාවට සහාය වේ. තොරතුරු එක් රැස් කිරීම සහ සැපයීමේ දී හැකි සැම විට ම මහජන පුද්තකාල පවත්නා සම්පත් උපරිම ලෙස පර්හරණය කළ හැකි පරිදි අනෙකුත් ආයතන සම්ග සහයෝගයන් කටයුතු කළ යුතු වේ. පවත්නා තොරතුරු ප්‍රමාණාන්මකව දිගුයෙන් වර්ධනය වීම සහ අඛණ්ඩව යිදුවන තාක්ෂණික වෙනස්කම් මහජන පුද්තකාලවල තොරතුරු වෙත ප්‍රවේශ වීමේ විලාසයට මෙන් ම එකි සේවාවන්ට ද කැපී පෙනෙන ලෙස බෙලුපා තිබේ. පුද්ගල සහ සමාජ සංවර්ධනය සඳහා තොරතුරු බෙහෙවින් වැදගත් වන අතර එම තොරතුරු වෙත පිවිසීමට සහ පර්හරණය කිරීමට හැකියාව ඇති අයට තොරතුරු තාක්ෂණය මගින් ඉමහත් රවයක් සපයයි. තොරතුරු දිගු ලෙස වර්ධනය වූවන් ලෝක ජනගහනයන් බහුතරයකට ජ්‍යෙෂ්ඨ ලබා ගැනීමට හැකියාවක් තොමැති අතර තොරතුරුවලින් පොහොයන් සහ තොරතුරුවලින් දුර්ජ්‍යත්වයේ ජනතාව අතර පර්හරය දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. අන්තර්ජාලය වෙත පොදු ප්‍රවේශයක් සැපයීමෙන් සහ සම්ප්‍රදායික ස්වරුපයේ තොරතුරු

සැපයිමෙන් මෙම පරිතරය සම්බන්ධ කිරීම මහජන ප්‍රස්තකාලයේ වැදගත් අම්බාවකි. තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයේ පවත්නා වර්ධනයන් මගින් උදාශන ලබන අවස්ථා හඳුනා ගැනීම සහ එවායෙන් ප්‍රයෝගන ගැනීම මහජන ප්‍රස්තකාලයක් වියින් සිදු කළ යුතු කාර්යයකි. තොරතුරු ලෝකය වෙත විද්‍යුත් දොරටුවක් වීමට මහජන ප්‍රස්තකාලයට අවකාශය ඇත.

- ◆ මැලේකියාවේ සඛා ප්‍රාන්ත ප්‍රස්තකාලයේ විද්‍යුත් මුළු (Electronic corners) සකස් කර ඇත. තොරතුරු පරිහරණයන් විනෝදයන් යන දෙකට ම අවස්ථාව සලසන එක් ස්ථානයක් වන මෙමගින් අන්තර්ජාලයට මෙන් ම විවිධත්වයෙන් යුත් සංඛිත තැබී රාකියකට ප්‍රවේශ විය හැකිය. අන්තර්ජාලය පරිහරණය කරනුයේ කෙසේ ද යන මාතාකා යටතේ මහජන සම්මත්තුණ මෙම ප්‍රස්තකාලය වියින් සංවිධානය කරනු ලබයි.
- ◆ දැකුණු අජිකාවේ සමහර මහජන ප්‍රස්තකාලවල තොරතුරු අවන්හල (Information kiosks) සහ වෙළි මධ්‍යස්ථාන (Tele centres) සඳහා ඉඩකඩ වෙන් කර ඇත.
- ◆ එයෝනියාවේ මහජන ප්‍රස්තකාලවල අන්තර්ජාලය සඳහා විවාහ ප්‍රවේශ සංඛිත ස්ථාන ස්ථාපිත කර ඇත.
- ◆ නූතන තොරතුරු සහ සන්නිවේදන මෙවලම් සඳහා ප්‍රවේශ පහසුකම් සංඛිත ග්‍රාමීය බහු කාර්ය ප්‍රජා වෙළි මධ්‍යස්ථාන (Multi purpose village community centres) අජිකානු රට්ටල් පහක ස්ථාපිත කර ඇත. (බෙනින්, මාලි, මොයැම්බික්, වැන්දානියාව සහ උගන්ඩාව)

- ◆ එංගලන්තයේ සන්දර්ලන්තයේ විවිධ ස්ථානවල විද්‍යුත් ගාම කාලා (Electronic village halls) සංවර්ධනය කරමින් පවතී. මිට පුස්තකාල ගොඩනැගිලි, අධ්‍යාපන විද්‍යාධනන, ප්‍රජා වෙළඳ මධ්‍යස්ථාන සහ ප්‍රජා සහ ස්වේච්ඡා ජාලයක් ඇතුළත් වේ. එමෙන්ම පුද්ගලික පරිගණක පරිකරණය සහ අන්තර්ජාලය වෙත නොමිලේ පිවිසීමේ පහසුකම් සලසා ඇත. තවද, ලමයින්ට සහ වැඩිහිටියන්ට මෙන් ම පාඨිකයන්ට සහාය වීම සඳහා පුහුණු කාර්ය මණ්ඩලයට ප්‍රයෝගනයට ගත හැකි මාදුකාංග රැසක් ද එහි තිබේ.

1.3.3 පුද්ගල සංවර්ධනය

පොද්ගලික නිර්මාණාත්මක සංවර්ධනය සඳහා අවස්ථා සැපයීම්.

(පූජ්‍යජ්‍යාව)

පුද්ගලයන්ගේ නිර්මාණාත්මකගාවය සහ රැවිකත්වයන් වර්ධනය කරලීමට අවස්ථා සලසා දීම මානව සංවර්ධනයේ වැදගත් අංශයක්. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාවට දැනුම සහ පරිකළුපනාත්මක කාන් වෙත පිවිසීමට අවශ්‍ය වේ. පොද්ගලික වශයෙන් අත්පත් කර ගත නොහැකි දැනුම සහ නිර්මාණාත්මක අභ්‍යන්තරීය පිරිප්‍රන් විවිධ ව්‍ය මාධ්‍ය වෙත ප්‍රවේශ වීමට මහජන පුද්ගලික හැකියාව ඇත. ප්‍රජාවන්ට ආවේණික ව්‍ය සාහිත්‍ය ද ඇතුළුව ලෝක සාහිත්‍ය

සහ දැනුම අන්තර්ගත ප්‍රධාන එකතුව වෙත පිවිසීමට විශිෂ්ට වූ දායකත්වයක් මහජන පුද්තකාලය විසින් සපයන අතර එය එහි අතිශය වැදගත් කර්තව්‍යයක් ද වේ. පරිකළේපනාත්මක කාන් සහ දැනුම වෙත ප්‍රවේශය සැපයීම පොද්ගලික අධ්‍යාපනය සහ අර්ථවත් නිර්මාණාත්මක ත්‍රියාකාරකම් සඳහා වන මහභූ දායකත්වයකි.

ස.වර්ධනය වෙමින් පවත්නා ප්‍රජාවන්ගේ දෙනික පැවැත්ම සහ සමාජ ආර්ථික ස.වර්ධනයට සාපුව ම සම්බන්ධ වන තොරතුරු සැපයීමේ දී ද මූලික දායකත්වයක් ලබා දීමට මහජන පුද්තකාලවලට පුළුවන. එනම් මූලික ජ්වන කුයලතා, වැඩිහිටියන් සඳහා මූලික අධ්‍යාපනය, එඩිස් පිළිබඳ දැනුවන් කිරීමේ වැඩසටහන් යනාදිය මගිනි. ඉතා ඉහළ මට්ටමේ අසාක්ෂරතාවක් ඇති සමාජයන්හි මහජන පුද්තකාල විසින් එවන් සාක්ෂරතාවක් නොමැති ජනතාව සඳහා දේවාචන් සැපයිය යුතු අතර අවශ්‍ය අවස්ථාවල දී තොරතුරු පැහැදිලි කිරීම සහ පර්වර්තනය කිරීම සිදු කළ යුතුය. එමෙන් ම මූලික පාධක අධ්‍යාපනයක් ද සැපයිය යුතු වේ.

- ◆ මාලින් ග්‍රාමීය ගුව්‍ය පුද්තකාල විසින් දොඩ්, පැහැදිලි මාතාකා පිළිබඳ තොරතුරු බෙදා හැරීම සඳහා ගුව්‍ය පට භාවිත කරයි. ගම්මාන 146 ක මෙය ත්‍රියාත්මක වන අතර සමුහ අයන්නන්ගේ යැයි ද ස.විධානය කෙරේ.

- ◆ බොල්ලිවියාවේ ප්‍රදේශීය පුද්තකාල විවිධාකාර වූ ත්‍රියාකාරකම් සඳහා වන මධ්‍යස්ථාන ලෙස කටයුතු කරයි. දොඩ් කදවුරු, දොඩ් හා පෝෂණය පිළිබඳ ප.ති, මට්ටමරුන්ගේ සහ දරුවන්ගේ සමාජ, යොටන සමාජ යනාදිය නිදුසුන් ලෙස දැක්විය හැකිය.

- ◆ ඇමරිකා එක්සත් ජනපදයේ නිවියෝරික් ප්‍රාන්තයේ ප්‍රධාන පුස්තකාල පද්ධතියෙහි පුස්තකාල 13 ක රැකියා තොරතුරු මධ්‍යස්ථාන පිහිටා ඇත. මෙහි දී රැකියා සෞයන්නන්ට රැකියා පිළිබඳ තොරතුරු මෙන් ම අයදුම්පත් සහස් කිරීම සහ සම්මුඛ පරීක්ෂණයකට මුහුණා දීම පිළිබඳව ද පැහැදිලි කෙරේ. එ සඳහා විවිධ මාධ්‍ය භාවිත කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය පුස්තකාල කාර්ය මණ්ඩලය සහ කළාපිය මූල්‍ය බලකා සංවර්ධන පද්ධතිය සමඟ දැඩි සඛ්‍යතාවක්න් යුතුව පවත්වා ගෙන යයි.
- ◆ වෙනිසිලුලාවේ ග්‍රාමීය ප්‍රදේශවල පුස්තකාල සේවා සංවර්ධනයේ ප්‍රධාන අරමුණ වන්නේ කාමිකාර්මික සහ පැහැදිලි තොරතුරු සැපයීම මගින් සිම්හ සම්පත්වලින් සුළු පරිමාණ ගොවින්ගේ ජ්‍යෙෂ්ඨ තත්ත්වය නහා සිටුවීම වේ.

1.3.4 ලමයින් සහ යොවනයන්

මුළු අවධියේ සිට ම ලමයින්ගේ කියවීමේ රුචිය ඇති කරලිම නා වර්ධනය කිරීම.

(පූජ්‍යතිය)

වයස මෙන් ම ගොතික, සමාජ, ආර්ථික තත්ත්වයන් තොසලකා සමාජයේ සියලු කොටස්වල අවශ්‍යතා සපුරාලීමට මහජන පුස්තකාලය උත්සාහ කළ යුතු වේ. එසේ වුවත්, ලමයින්ගේ සහ යොවනයන්ගේ අවශ්‍යතා ඉටු කිරීම මහජන පුස්තකාලයේ යුතුවිශේෂ වගකීමකි. ලමයින් සිය මුළු

අවධියේ සිට ම දැනුම්න් සහ පරිකළේපනාත්මක කාති මගින් ප්‍රබෝධමත් වන්නේ නම් ඔවුන්ට ජීවිත කාලය පුරා ම පුද්ගල සංවර්ධනයේ මූලිකාංගවලින් ප්‍රයෝගන ගැනීමට හැකියාව ලැබේ. එමගින් ඔවුන්ගේ දියුණුව සලසා ගැනීම සමාර්ථ වෙත ඉහළ දායකත්වයක් සැපයීමටත් අවස්ථාව උදා වනු ඇත. දෙමාපියන් සහ අනෙකුත් වැඩිහිටියන්ට ප්‍රස්තකාල ගාවිතය සඳහා උනන්දු කරවීමේ හැකියාව ලුමයින් සතුය. කියවීමට අපහසුතාවක් දක්වන යොවනයන් සඳහා යෝගා කියවීම්දුව්‍ය සැපයීම මගින් ප්‍රස්තකාලයට ප්‍රවේශය සලයා දීම බෙහෙවින් වැදගත් කාර්යයකි. (3.4.2 සහ 3.4.3 ජේද බලන්න)

1.3.5 මහජන ප්‍රස්තකාල සහ සංස්කාතික සංවර්ධනය

ප්‍රජාවගේ සංස්කාතික සහ කළාත්මක අනිවාද්ධීය පිළිබඳ අවධානය යොමු කිරීම මෙන් ම ප්‍රජාවගේ සංස්කාතික අනන්තතාව හැඩ ගැස්වීමට සහාය වීම ද මහජන ප්‍රස්තකාලයේ වැදගත් ගුම්කාවකි. ප්‍රාදේශීය හා කළාපීය සංවිධාන සමග එක්ව කටයුතු කිරීමෙන්, සංස්කාතික ක්‍රියාකාරකම් සඳහා ඉඩකඩ සපයා දීමෙන්, සංස්කාතික වැඩසටහන් සංවිධානය කිරීමෙන් සහ ප්‍රස්තකාලදුව්‍ය තුළින් සංස්කාතික රුව්‍යිකත්වය නියෝගනය වන බව සහතික කිරීමෙන් මෙම ඉලක්ක යාක්ෂණීය කර ගත හැකිය. ප්‍රජාව සතු විවිධ වූ සංස්කාතින්ගේ නියෝගනය මහජන ප්‍රස්තකාලයෙන් පිළිකිඩු විය යුතුය. ප්‍රාදේශීය ජනතාව කතා කරන සහ කියවන භාෂාවලට අයත්දුව්‍ය මහජන ප්‍රස්තකාලය විසින් සැපයීය යුතු අතර එවා සංස්කාතික සම්ප්‍රදායන්ට සහාය වන ආකාරයේ දුව්‍ය විය යුතුය.

- ◆ වෙනිසියුලාවේ ඇමෙයොනායි හි පුද්තකාලයාධිපතින් තමන්ගේ මට්ට හාජාව පමණක් කතා කිරීමට හැකියාව ඇති එකිනෙකට වෙනස් සංස්කාතින්ට අයත් ග්‍රාමීය ප්‍රජාව අතර මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමට ප්‍රහුණු කර ඇත.

1.3.6 මහජන පුද්තකාලයේ සමාජයේ ඩූමිකාව

පොදු ජනයාගේ මධ්‍යස්ථානයක් මෙන් ම පොදු ජනයා එකිනෙකා හමු වන දේරානයක් ලෙස මහජන පුද්තකාලයට වැදගත් ඩූමිකාවක් තිබේ. ජනතාවට එකිනෙකා මුණ ගැසීමට හැකි දේරාන අඩුවෙන් ඇති සමාජයන්හි මෙහි වැදගත්කම සුවිශේෂී වේ. මේ නිසා සමහර අවස්ථාවල දී මහජන පුද්තකාලය ප්‍රජාවගේ විසින්ත කාමරුයක් ලෙස ද හැදින්වේ. පර්යේෂණ සහ අධ්‍යාපනය මෙන් ම වින්දනය උදෙසා තොරතුරු සොයා ගැනීමට පුද්තකාලය හාවිත කිරීම මගින් එකිනෙකා අතර තොවිධිමත් සබඳතා ගොඩ නාවා ගැනීමට ඉඩ පුස්ථා උදා වේ. එමගින් මහජන පුද්තකාලය පරිහරණය කිරීම ධනාත්මක සමාජ අන්දැකිමක් බවට පත් වේ.

1.4 වෙනස්වීම් සඳහා වන ආයතනයක්

මෙම ප්‍රධාන අංශවලින් මහජන පුද්තකාලයේ ඩූමිකා යලකා බලන විට එය සමාජ හා පුද්ගල සංවර්ධනය මෙන් ම ප්‍රජාවේ සිදුවන වෙනස්වීම් සඳහා වන ප්‍රගතිශීලී ආයතනයක් ලෙස ද සැලුකිය හැකිය. අධ්‍යාපනයට සහායක් ලෙස පුළුල් පරාසයක දුව්‍ය සැපයීම සහ සියල්ලන්ට ම පහසුවෙන්

තොරතුරු ලබා ගැනීමට මහ පැදිම මගින් පුද්ගලයන්ට මෙන් ම සමස්ත ප්‍රජාවට ම සමාජ හා ආර්ථික ප්‍රතිලාභ ලබා දීමට මහජන ප්‍රස්තකාලයට හැකියාව ඇත. එය දැනුවත් සහ ප්‍රජාතන්ත්‍රීය සමාජයක් කිරීමාණය කිරීමටත් පවත්වා ගෙන යාමටත් මහෝපකාර වන අතර ජනතාවගේ සහ ඔවුන් ජ්‍යෙන් වන ප්‍රජාවේ සංවර්ධනය ද ශක්තිමත් කිරීමට සහාය වේ.

ප්‍රජාව තුළ යාකවිජා කෙරෙන ප්‍රධාන කරුණු හා මාතාකා පිළිබඳව මහජන ප්‍රස්තකාලය දැනුවත් විය යුතු අතර රට අදාළ තොරතුරු සැපයීම කළ යුතු වේ.

1.5 තොරතුරු පිළිබඳ නිදහස

ප්‍රස්තකාල එකතුව හෝ ඩේවාචන් කිසිදු ආකාරයක දාශ්දේවාදයකට හෝ දේශපාලනික හෝ ආගමික වාරණායකට හෝ වානිජ බලපෑමකට යටත් නොවිය යුතුය.

(පූජ්‍යත්වය)

වාරණයේ අවදානමෙන් නිදහස් ව සියලු ආකාරයේ මානව අත්දැකීම් හා ආකල්ප නියෝගනය කිරීමට මහජන ප්‍රස්තකාලයට හැකි විය යුතුය. සමහර රටවල තොරතුරු නිදහස පිළිබඳ පනතක් මගින් මෙම අධිතිය තහවුරු කර තිබේ. ප්‍රස්තකාලයාධිපතින් සහ පාලන අධිකාරීන් විසින් මෙම අධිතින් තහවුරු කළ යුතු අතර මහජන ප්‍රස්තකාලයේ දුව්‍ය දීමා කිරීමට පුද්ගලයන් හෝ කණ්ඩායම්වලින් එල්ල වන බලපෑමට ඉඩ නොතැබේය යුතුය.

1.6 සියල්ලන් සඳහා ප්‍රවේශය

මහජන පුද්තකාලයේ සේවාවන් සියලු දෙනා ම සඳහා විය යුතුය යන්න එහි මූලික ප්‍රතිපත්තියක් වේ. එය ප්‍රජාවගේ අනෙකුත් කණ්ඩායම් ඉවත්ලන එක් කණ්ඩායමක් දෙසට පමණක් යොමු වුවත් නොවිය යුතුය. සුළුතර කණ්ඩායම්වලට ද එහි සේවාවන් සමාන ලෙසින් පවත්වා ගෙන යා යුතු බවට සහතික වන කොන්දේසි තිබිය යුතු අතර ඔවුනට ප්‍රධාන ප්‍රවාහයේ සේවාවන් හාවිතකිරීමට ඉඩ ප්‍රස්ථා පැවතිය යුතු වේ. නිදසුනක් වශයෙන් හාජාමය සුළුතර කණ්ඩායම්, හාරිරික හා මානයික වශයෙන් ආභාධීත කණ්ඩායම්, පුද්තකාලවලට පැමිණීමට නොහැකි දුරස්ථ සමාරයන්හි ජ්‍යවත් වන්නන් දැක්විය හැකිය. පුද්තකාලයේ අරමුදල් මට්ටම, සේවා සංවිධානය, පුද්තකාල සැලසුම සහ විවාහ කරන වේලාවන් යනාදිය සකස් විය යුත්තේ විශ්වීය ප්‍රවේශය නැමති සංකල්පය මූලික ප්‍රතිපත්තිය කොට ගෙනය. (3 පරිවිශේදයේ පාධකයන්ගේ අවශ්‍යතා සපුරාලීම බලන්න)

සියල්ලන් සඳහා ප්‍රවේශය යන පදනම මත පුද්තකාල එකතුව ගොඩ නැංවිය යුතුය. මෙහිදී නියත පාධක කණ්ඩායම්වලට යෝගේ ආකාරයේ දුවත් වෙත ජීවිතීමට හැකියාව තිබිය යුතුය. නිදසුනක් වශයෙන් දූෂ්ඨාභාධීත ජනතාව සඳහා තීළේ සහ ගුවත් කාති පරිහරණය කිරීමට ඉඩ සැලසීම දැක්විය හැකිය. තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය හාවිත කළ යුත්තේ පුද්තකාලය තුළ දී මෙන් ම ප්‍රත්‍යන්තයේ සිට ද පුද්තකාල එකතුව සහ වෙනත් කොරතුරු මූලාශ්‍ර වෙතට ජීවිතය හැකි වන පරිදිය.

1.7 ප්‍රාදේශීය අවශ්‍යතා

මහජන පුද්තකාලය ප්‍රාදේශීය ප්‍රජාවගේ ප්‍රයෝග්‍යනය සඳහා ප්‍රාදේශීය වශයෙන් සෑවාපිත සේවාවක් වන හෙයින් එමගින් ප්‍රජා තොරතුරු සේවාවක් සැපයීම අත්‍යවශ්‍ය වේ. එකතුව මෙන් ම සපයන සේවාවන් ද ප්‍රාදේශීය අවශ්‍යතා මත පදනම් විය යුතු අතර විටින් විට ඇගයීමට ලක් කළ යුතුය. මෙවන් ශික්ෂණයක් තොමැති වුවහොත් තම සේවාලාභීන් පිළිබඳ අවධානය ගිලිහෙන අතර පුද්තකාලයේ සම්පූර්ණ හැකියාව තාව්‍යතයට තොගැනෙනු ඇත. එහෙයින්, සමාජ අර්ථික සංවර්ධනය, රන විද්‍යාත්මක වෙනස්කම්, වයස් ව්‍යුහයන්ගේ වෙනස්කම්, අධ්‍යාපන මට්ටම්, රැකියාවන්ගේ රටාව සහ වෙනත් අධ්‍යාපන සහ සංස්කෘතික හේතු පාදක කොට ගෙන පැන නිශ්චිත සමාජය වෙනස්කම් පිළිබඳ දැනුවත්තාවයක් පුද්තකාලය සතු විය යුතුය.

1.8 ප්‍රාදේශීය සංස්කෘති

මහජන පුද්තකාලය විවිධත්වයෙන් යුත් දියුලු ප්‍රාදේශීය සංස්කෘතිකාරී එක්රීයා ක්‍රියා ක්‍රියා සංරක්ෂණය ක්‍රියා සහ ප්‍රවර්ධනය ක්‍රියා උදෙසා ප්‍රාදේශීය ප්‍රජාව තුළ තිබෙන ප්‍රධාන ආයතනයක් විය යුතුය. මෙය විවිධ අන්දමීන් සාක්ෂාත් කර ගත හැකිය. නිදුෂුනක් වශයෙන් ප්‍රාදේශීය ඉතිහාසය පිළිබඳ එකතුවක් පවත්වා ගෙන යාම, ප්‍රදර්ශන පැවැත්වීම, කතාන්දර ක්‍රියා, ප්‍රාදේශීය වැදගත්කමක් ඇති කාති ප්‍රකාශයට පත් ක්‍රියා සහ ප්‍රාදේශීය තොමැති පිළිබඳ අන්තර්ත්‍යාකාරී වැඩසටහන් සංවර්ධනය ක්‍රියා සනාදිය සඳහන් කළ හැකිය. වාවික සම්පූර්ණ වැදගත් සන්නිවේදන තුමයක් වන හෙයින් එහි අඛණ්ඩ පැවැත්වීම හා වර්ධනය සඳහා මහජන පුද්තකාලය උනන්දු විය යුතුය.

- ◆ සීම්බාබිවේහි ග්‍රාමීය පුද්තකාල හා සම්පත් සංවර්ධන වැඩ සටහන් මගින් සපයනු ලබන සේවාවන්හි දිකියවීම, බැහැරදීම සහ සාක්ෂරතා සහාය දනුදි ක්‍රියාකාරකම් සමඟ සම්පත් තොරතුරු සන්නිවේදනයේ කොටසක් ලෙස නාට්‍ය, ශේෂ හා නැවුම් ඉදිරිපත් කෙරේ.
- ◆ බොටිස්වානාහි ග්‍රාමීය කියවීම්කාලා, සෙන්ස්වානා සාහිත්‍ය එක්ස්ජ් කිරීම සහ සෙන්ස්වානා භාෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කරයි. එමෙන් ම කණ්ඩායම් සාකච්ඡා, සාම්ප්‍රදායික ශේෂ, නැවුම් හා තිවිධ හමුවීම් සංවිධානය කිරීම මගින් සංස්කෘතිකාරී ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනු ලැබේ.
- ◆ ජේරු රාජ්‍යයේ කජමර්කාහි ග්‍රාමීය පුද්තකාල ඇශ්‍යාධිකී දේශීය හාංසා පදනම යළි ස්ථාපිත කිරීමටත් රට නව ජ්‍යවයක් ලබා දීමටත් සම්බන්ධ වී තිබේ. මෙම ව්‍යාපාතිය ආරම්භ කරන ලද්දේ දේශීය සංස්කෘතිය පිළිබඳ කාති ප්‍රකාශයට පත් කිරීමත් එහි ප්‍රතිඵලයක් වශයෙන් පාසල්වලට විකල්පයක් ලෙස ග්‍රාමීය විශ්ව කොළඹ දැපයිමත් එමගින් ජනතාව ශක්තිමත් කරලීම සහ ස්වයං අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමත් සඳහාය.
- ◆ සිංහප්පුරුවේ ආයියානු පුද්තකාල සේවා එකකය මගින් වින, මැලේ සහ දෙමළ වැනි භාෂාවලින් සේවා සපයනු ලැබේ.
- ◆ ක්‍රියාලාවේ පුද්තකාල එරට කැවින් සඳහා වන මධ්‍යස්ථාන ලෙස කටයුතු කරන අතර පර්යේෂණ දිරි-ගැන්වීමත් ගොවීන්ගේ වාචික සම්ප්‍රදායන් සංරක්ෂණය කරලීමත් යිදු කරයි.

- ◆ ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රස්තකාලවල එක් අරමුණාක් වන්නේ සම්ප්‍රදායික දැනුම ලේඛනගත කිරීම සඳහා වේදිකාවක් ලෙස කටයුතු කිරීමයි. ගැමියන් වියින් රචිත පොත් ප්‍රකාශයට පත් කිරීම ද මෙහිදි සිදු කෙරේ.

1.9 මහජන ප්‍රස්තකාලයේ සංස්කෘතික මූලයන්

ප්‍රස්තකාලයේ දිග කාලීන සාර්ථකත්වය ගැන යැලැකිමේ දී වැදගත් වන කරුණාක් වන්නේ එය එම ප්‍රස්තකාලය පිහිටා ඇති රටෙහි හෝ කළාපයේ හෝ සංස්කෘතික හෝ සංස්කෘතින් හෝ මත පදනම් විය යුතු බවයි. බෙහෙවින් විවිධ වූ සංස්කෘතික පසුබිමක් සහිත රටකට හෝ කළාපයකට මහජන ප්‍රස්තකාලයක් හඳුන්වා දීමේ දී එහි සාර්ථකත්වය අඩු එමට ඉහත කරුණ බෙහෙවින් බලපායි.

1.10 සීමා මායිම් රහිත ප්‍රස්තකාල

මහජන ප්‍රස්තකාලයේ ඉමිකාව සහ අනිප්‍රාය සාක්ෂාත් කර ගැනීමට ප්‍රතිපත්ති සංවර්ධනය කිරීමේ දී ඉන් සපයන සේවාවන් කෙරෙනි අවධානය යොමු කළ යුතුය. මහජන ප්‍රස්තකාලය සිය ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීමට සේවාවන් රිසෙක් සපයනා අතර ඉන් සමහරක් ප්‍රස්තකාල ගොඩනැගිල්ල තුළදී ම වඩාත් එලදායිව සැපයිය ගැකි වේ. (නිදුසුන් : මුද්‍රිත මාධ්‍ය දුව්‍ය විශාල එකතු) කෙසේ වෙතත්, බොහෝ අවස්ථාවල දී ප්‍රස්තකාල ගොඩනැගිල්ලෙන් පරිඛානිව සේවා සැපයිම වඩාත් එලදායි වේ. විවිධ සමාජයන්හි මේ සඳහා දිය ගැකි

නිදසුන් වෙනස් විය හැකි වූවන් පුද්තකාල සංවර්ධන සැලසුම්වලට අදාළ ප්‍රතිපත්ති සංවර්ධනයේ දී ගොඩනැගිල්ලට වඩා සේවාවන් වැදගත් වේ. සේවාවන් සැපයීමේදී තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය මගින් මහජන පුද්තකාලය සාපුව ම නිවස හෝ කාර්යාලය වෙත රැගෙන යාමට අවස්ථා බිජි කෙරේ.

අඩු ජනගහනයක් ඇති ප්‍රදේශවලට සේවාවන් සැපයීම සඳහා විවිධ වූ පරිවහන ක්‍රම හා එක කරනු ලැබේ. ගාර්ඩක හෝ මානසික හේතුන් මත පුද්තකාලයට පැමිණිමට නොහැකි ජනතාවට, එම හේතු නොසලකම්න් නිවසේ හෝ කාර්යාලයේ සිට පුද්තකාල සේවා සඳහා ප්‍රවේශය සහතික කළ යුතුය.

-
- ◆ විල් රටේ මහජන පුද්තකාල මගින් විවිධාකාරයේ ජ්‍යෙෂ්ඨ පොත් සේවා සංවිධානය කර තිබේ. නිදසුනක් වශයෙන් පොත් බෝට්ටු, පොත් පෙට්ටි, පොත් පොදී, පොත් පාපැදී යනාදිය දැක්විය හැකිය. මෙමගින් සියලුම වයස් මට්ටම්වල ජනතාව සඳහා පොත් සහ සංස්කෘතික ක්‍රියාකාරකම්වලට අදාළ සේවා ප්‍රදේශය පුරා ම ගෙන යයි.
-

1.11 පුද්තකාල ගොඩනැගිලි

මහජන පුද්තකාල සේවාවේ දී පුද්තකාල ගොඩනැගිලි අකිඛිතින් වැදගත් ස්ථානයන් හිමි කර ගනී. පුද්තකාලයේ සේවාවන් පිළිකිඩු වන ලෙයන් ප්‍රජාවේ ද්‍රේශ්‍රේෂ්‍යවල ප්‍රවේශ එය හැකි ලෙයන් නව සහ වෙනස්වන සේවාවන් සඳහා

ඉඩකඩ සැලැස්වීය හැකි ලෙසන් ගොඩනැගිලි සැලසුම් කළ යුතුය. එමෙන් ම එය වෙනත් ප්‍රජා ත්‍රියාකාරකම්වලට ආසන්නයේ පිහිටිය යුතුය. නිදියුනක් වශයෙන් වෙළඳයැල් සහ ය.උකාතික මධ්‍යස්ථානපෙන්වා දිය හැකිය. හැකි යැමිට ම මහජන පුද්තකාලය ප්‍රජාවගේ පරිහරණය සඳහා සූදානම්ව තිබිය යුතුය. නිදියුන් ලෙස රැස්වීම් සහ පුද්ගලික, විශාල ගොඩනැගිලිවල පවත්වන නාට්‍ය, ය.ඇත්, ග්‍රැට්‍ය දායා සහ මාධ්‍ය වැඩසටහන් දැක්වීය හැකිය. නොදින් පරිහරණය කරනු ලබන මහජන පුද්තකාලයක් නාගරික පුදේශවල ප්‍රාණවත් බව සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන අතර ග්‍රාමීය පුදේශවල දී අධ්‍යාපනික සහ සාමාජික මධ්‍යස්ථානයක් ලෙසන් විසින් ප්‍රතිඵලිය ඇති ප්‍රතිඵලිය එක් රැස් කරන ස්ථානයක් ලෙසන් වැදගත් වේ. සමස්ත ප්‍රජාවට ම ප්‍රතිලාභ ලැබෙන ආකාරයට පහසුකම් උපරිම ලෙස හාවිත කිරීම සඳහා මහජන පුද්තකාලයේ ගොඩනැගිලි පරිහරණය සහ කළමනාකරණය කාර්යක්ෂම කිරීමට පුද්තකාලයාධිපති සහතික විය යුතුය.

1.12 ධම්පත්

මහජන පුද්තකාලයේ කාර්යකාරය යනුවූ දායකවන ලෙස ඉටු කිරීමට නම් ප්‍රමාණවත් ධම්පත් පැවතිය යුතු වේ. මෙය පුද්තකාලය ස්ථාපිත කිරීමේදී පමණක් නොව අඛණ්ඩව සිදු වන ත්‍රියාවලියක් විය යුතුය. එමගින් ප්‍රාදේශීය ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලිය හැකි ආකාරයේ දේවා පවත්වා ගෙන යාම සහ ය.ඇධිකාරී ධම්පත් සිදු කළ හැකිය. මෙයින් අදහස් වන්නේ දියලුම මාධ්‍යයන්ට අයන් දුටු සැපයිය යුතු බවත් එවා පුද්ගලයන්ගේ සහ කණ්ඩායම්වල වෙනස් වන අවශ්‍යතාවලට ගැලපෙන ආකාරයෙන් නිරන්තරයෙන් යාවත්කාලීන විය යුතු බවත්ය. මෙයට අලුතින් ප්‍රකාශිත දුටු මෙන් ම ප්‍රතිස්ථානගත කිරීම් ද ඇතුළත් වේ. එමෙන් ම යෝගනා

ප්‍රහුණුව සහිත විවිධ මට්ටම්වල ප්‍රමාණවන් කාර්යමණ්ඩලයක් සිටිය යුතු අතර ප්‍රජාව තුළ එහි තිරණාන්තමක ගුම්කාව සාක්ෂාත් කර ගැනීමට සියලු සේවා සැපයුම් කටයුතු සඳහා ප්‍රමාණවන් අරමුදල් සැපයිය යුතුය.

නිතිමය සහ මූල්‍යමය රාමුව

මහජන පුද්ගලිකාල පවත්වා ගෙන යාම පලාත් පාලන අධිකාරීයේ සහ ජාතික ආණ්ඩුවේ වගකීමකි. එයට නියත නිතිරිති වලින් සහාය ලැබිය යුතු අතර ජාතික ආණ්ඩුවෙන් හා පලාත් පාලන අධිකාරිය මගින් අරමුදල් සැපයිය යුතුය. එය සංස්කෘතිය, තොරතුරු සැපයීම, සාක්ෂාරතාව සහ අධ්‍යාපනය සඳහා වන දිග කාලීන උපාය මාර්ගයන්හි අත්‍යවශ්‍ය අංශයක් විය යුතුය.

(ඉන්ලා / යුනෙස්කොෂ මහජන පුද්ගලිකාල ප්‍රඥාප්තිය; 1994)

2.1 ගැඳීන්වීම

මහජන පුද්ගලිකාලය, පුද්ගලයන්ගේ සහ සමයේ සමාජයේ ප්‍රයෝගනය සඳහා පුළුල් දැනුම් සහ තොරතුරු සම්භාරයක් ප්‍රාදේශීය වගයෙන් සපයන ප්‍රජා ආයතනයකි. ඒය කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය සේවාවන්ගේ තත්ත්වය පවත්වා ගෙන යාම පිණිස මහජන පුද්ගලිකාලයට නිති පද්ධතියක් සහ කිරසාර අරමුදල්වල සහාය තිබිය යුතුය.

2.2 මහජන පුද්තකාලය සහ රජය

මහජන පුද්තකාලය සහ රජය අතර සබඳතාව විවිධාකාර වේ. පුද්තකාලයේ ක්‍රියාකාරකම් පාලනය කරන නීති මෙන් ම අරමුදල් ලැබෙන ආකාරය ද විවිධ හා සංකීර්ණ වේ. රටක්, පළාතක්, කළාපයක්, ප්‍රාන්තයක්, නගර සහාවක් සමස්තයක් ලෙසින් හෝ පාර්ශ්වයක් ලෙසින් හෝ පුද්තකාල සේවා සඳහා වගකීම යුතු වේ. මහජන පුද්තකාල ප්‍රාදේශීය තත්ත්වයන් මත පදනම් වූ සේවාවක් බැවින් රාජ්‍ය ව්‍යුහය තුළ රට යෝග්‍යත ම ස්ථානය වන්නේ පළාත් පාලන ආයතනයි. කෙසේ වෙතත්, සමකර රටවල මහජන පුද්තකාල සේවා සැපයීම කළාපීය හෝ ප්‍රාන්තීය මට්ටම් නීතියාන්මක වන අනුම්‍ය ජාතික පුද්තකාලයේ වගකීමක් වන අවස්ථා ද දැකියාකැයි. මෙම සේවාව සඳහා රජය මැදිහත් වන අවස්ථා ද දැකියාකැයි. මෙම සේවාව සඳහා රජය මැදිහත් වන අවස්ථා ද දැකියාකැයි.

- ◆ එස්තොනියානු මහජන පුද්තකාල පනතේ (1998) රාජ්‍යයේ සැම මට්ටමක ම වගකීම විස්තර කර ඇත. මහජන පුද්තකාලය පළාත් පාලන ආයතන මගින් ස්ථාපිත කර ඇති අතර පුද්තකාල සේවා සම්බන්ධීකරණය, අන්තර් - පුද්තකාල යෝවා සහ ජ්‍යෙෂ්ඨ පොත් සේවා සැපයීමේ වගකීම ප්‍රාන්තීය හෝ නාගරික සහා සතු වන බව එහි යදහන් වේ. පළාත් පාලන අධිකාරය සේවකයන්ගේ වැටුප් පිළිබඳ වගකීම දරන අතර පුද්තකාල දුටුව සඳහා අරමුදල තො ගැනීමේ වගකීම පළාත් පාලන අධිකාරය සහ රජය අතර බෙදා හැරේ.

2.2.1 විකල්ප ව්‍යුහ

මහරන පුද්තකාලයේ නාමික වගකීම පළාත් පාලන අධිකාරිය විසින් දැරිය යුතු වුවත් සමඟ රටවල එසදහා අවශ්‍ය අරමුදල් නොමැති හෙයින් මහරන පුද්තකාල දේවාචන්ගේ ප්‍රායෝගික මෙහෙයුම රාජ්‍ය නොවන සංවිධාන හෝ ප්‍රාදේශීලික සංවිධාන මගින් බාර ගෙන ඇත. මහරන පුද්තකාලය එහි කිරීසාර සංවර්ධනය හා තොරතුරු ජාලය තුළ එහි ගුම්කාව සහතික කිරීමට නම් රාජ්‍යයේ සුදුසු මට්ටම් සමඟ සම්පූර්ණ සඳහා පැවැත්වීම සහ අරමුදල් යැපයීම කළ යුතු වේ. මෙහි අවසාන ඉලක්කය විය යුත්තේ මහරන පුද්තකාලය ජාතික නිතිරිති සහ යෝග්‍ය මට්ටමේ අරමුදල් යටතේ මෙහෙයුවන විධිමත් රාජ්‍ය ව්‍යුහයක් තුළට ගැනීමය.

- ◆ ජාතික නිති පදනම් සංවිධාන හෝ සංවිධාන ප්‍රජා කණ්ඩායම් මගින් දේවා සපයන මගින් පාලනය වන රාජ්‍ය නොවන පුද්තකාල 1600 ක් ආර්ථන්‍යීනාවේ තිබේ.

2.2.2 ජාතික තොරතුරු ප්‍රතිපත්තිය

පවත්නා පුද්තකාල හා තොරතුරු සම්පත් උපරිම දුෂ්‍රීන් එලදායී ලෙස පරිහරණය කිරීම සඳහාත් විද්‍යුත් තොරතුරු සම්පත් සංවර්ධනය මගින් බිජි කර ඇති අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝගනය ගැනීම සඳහාත් බොහෝ රටවල විසින් ජාතික තොරතුරු ප්‍රතිපත්ති ගොඩ නාවනු ලැබේ. එම ප්‍රතිපත්තිවල ප්‍රධාන අංශයක් ලෙස මහරන පුද්තකාල සැලකිය හැකි අතර එවායේ සංවර්ධනය පිණිස මහරන පුද්තකාලයාධිපතින් උපරිම ලෙස සම්බන්ධ වීමට වග බිලා ගත යුතුය.

2.3 මහජන පුද්තකාල නීති

රාජ්‍ය ව්‍යුහය තුළ මහජන පුද්තකාලයේ පැවැත්ම යහ ස්ථානය සහතික කරනු ලබන පුද්තකාල නීති විවිධාකාර වේ. සමහර රටවල සහ කළාපවල මෙම ව්‍යවස්ථා මහජන පුද්තකාලයට ම විශේෂීය වූවක් වන අතර සමහර රටවල එය විවිධ වර්ගයේ පුද්තකාල ඇතුළත් පුළුල් නීති පදනම්‍යක කොටසක් වේ. එමෙන් ම මහජන පුද්තකාල ව්‍යවස්ථා ජ්‍යායේ කොන්දේසි අනුව ද විවිධත්වයක් ගත්. එය මහජන පුද්තකාල ස්ථාපිත කිරීම පිළිබඳ වගන්ති ඇතුළත් සරල නීති විය හැකිය. එයට සේවා ප්‍රමිති ඇතුළත් නොවේ. මිට වඩා සංකීර්ණ ව්‍යවස්ථාවන්හි පුද්තකාලය විසින් සපයන සේවා සහ එහි ප්‍රමිති ඇතුළත් වේ. මහජන පුද්තකාල ව්‍යවස්ථා සඳහා නිදියුත් ඉල්ලා වෙබි අධිවියේ ඇතුළත් කර ඇත.

රටවල්වල රාජ්‍ය ව්‍යුහ බොහෝ දුරට වෙනස් වන හේතුන් මහජන පුද්තකාල ව්‍යවස්ථාවන්හි ආකානීය හා ඇතුළත් විස්තර ද රට අනුරුපීව කැපී පෙනෙන ලෙස වෙනස් වේ. කෙසේ වෙතත්, මහජන පුද්තකාලයේ නියමයන් සඳහා වගකිව යුත්තේ රාජ්‍යයේ කුමන මට්ටමකින් ද සහ අරමුදල් ලබා ගන්නේ කෙසේ ද යන්න මහජන පුද්තකාල ව්‍යවස්ථාවන්හි සඳහන් කළ යුතුය. එමෙන් ම මහජන පුද්තකාලය සමස්තයක් වශයෙන් රටෙහි නෝ කළාපයේ පුද්තකාල රාමුව තුළ ස්ථානගත කළ යුතුය.

- ◆ මෙක්සිකෝවේ සහ වෙනිසියුලාවේ නියත මහජන පුද්තකාල නීති තිබෙන අතර කොළොම්බියාවේ සහ බ්‍රසිලයේ නොරතුරු යොවා පිළිබඳ නීති පදනම්‍යවලට මහජන පුද්තකාල ඇතුළත් කර ඇත.

- ◆ ස්වාධීනව හෝ අනෙකුත් මහජන පුද්තකාල සමග සහයෝගයෙන් හෝ මහජන පුද්තකාල දේවා සැපයීම පළාත් පාලන ආයතන විසින් යිදු කළ යුතු බව පින්ලන්ත පුද්තකාල පනතේ දැක්වේ. (1998) එම මහජන පුද්තකාල අනෙකුත් පුද්තකාල වර්ග සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර එමගින් සපයන පුද්තකාල හා තොරතුරු දේවා පිළිබඳව පළාත් පාලන ආයතන විසින් ඇගයීමක් කළ යුතුය.
- ◆ දකුණු අංශිකාවේ 1986 ව්‍යවස්ථාව මගින් එරට පුද්තකාල හා තොරතුරු දේවාව පිළිබඳ ව්‍යවස්ථාමය රාමුවක් සපයා ඇත. එමගින් ජාතික පුද්තකාලවලට පරිඛානිර අනෙකුත් පුද්තකාල සම්පූර්ණයෙන් ම ප්‍රාදේශීය ව්‍යවස්ථාවන්ට අයත් කාර්යයක් ලෙස ලැයිස්තුගත කර ඇත. එහෙයින්, සැපයීය හැකි පුද්තකාල හා තොරතුරු දේවා පිළිබඳ ව්‍යවස්ථාමය රාමුවක් සංවර්ධනය කිරීම ප්‍රාදේශීය වගකීමක් වේ.
- ◆ ආමේනියාවේ මහජන පුද්තකාලවලට මුදල් සැපයීම සහ එවා පවත්වා ගෙන යාම ප්‍රාදේශීය බලධාරීන්ගේ වගකීමක්. මහජන පුද්තකාල නඩත්තුව සහ සංවර්ධනය පිළිබඳව ඔවුන්ගේ වගකීම්ප්‍රාදේශීය ය්වය. රාජ්‍ය නිශ්චයෙහි (1996) නිර්වචනය කර ඇත.
- ◆ සමුහාණ්ඩු මට්ටමේ පුද්තකාලවලට සම්බන්ධ පනත් දෙකක් රුයියානු සමුහාණ්ඩුවේ පවත්. එනම්, පුද්තකාල පනත සහ නිශ්චය තැන්පතු පිටපත් පනත යනුවෙනි. මෙම නිශ්චය මහජන පුද්තකාල යදහා ම වෙන් වූවක් තොවන නමුත් පුද්තකාල පනතේ වැඩි කොටසක් මහජන පුද්තකාලවලට සම්බන්ධ වේ.

- ◆ පළාත් සහ පළාත් පාලන ජේකක මගින් දේරාපනය කරනු ලබන මහජන පුද්තකාල පාලනය කිරීම ඉතාම් ව්‍යවස්ථාව මගින් කළාපවලට හාර දී ඇත. පුද්තකාල හා වෙනත් තොරතුරු, ප්‍රෙලේඛන සංස්කාතික හා අධිකාපනික මධ්‍යස්ථාන අතර සහයෝගිතාව ඇති කරලීම සහ ගුණාත්මක ප්‍රමිති සකස් කිරීම සඳහා සම්හර ප්‍රාන්ත මගින් පුද්තකාල පනත් නිකුත් කර ඇත.
- ◆ යුරෝපයේ පුද්තකාල ව්‍යවස්ථා සහ ප්‍රතිපත්ති පිළිබඳ නියමාවලියක් යුරෝපා කටුන්සලය සහ EBLID විසින් නිකුත් කර තිබේ.

2.3.1 සම්බන්ධිත නීති පද්ධති

මහජන පුද්තකාල ජ්වාට ම සම්බන්ධ නියත නීති පද්ධතිවලට අමතරව වෙනත් අතුරුව්‍යවස්ථාවන්ට ද යටත් වේ. මූල්‍ය කළමනාකරණය, දත්ත ආරක්ෂණය, සෞඛ්‍ය හා ආරක්ෂාව, කාර්ය මණ්ඩල තත්ත්වයන් මේට ඇතුළත් වේ. මහජන පුද්තකාලයක් පවත්වා ගෙන යාමේ දී ජ්වාට බලපාන දියලු ආකාරයේ නීති පිළිබඳ මනා අවබෝධයක් පුද්තකාල කළමනාකරුවන් සඟ විය යුතු වේ.

2.3.2 ප්‍රකාශන නීමිකම

ප්‍රකාශන නීමිකම් පිළිබඳ නීතිය, විශේෂයෙන් විද්‍යුත් ප්‍රකාශන සම්බන්ධයෙන් වූ ප්‍රකාශන නීමිකම් නීතිය මහජන පුද්තකාලවලට බෙහෙවින් වැදුගත් වේ. නීරන්තරයෙන් ම සංශෝධනවලට යටත් වන මෙක් නීතියේ නවතම

තත්ත්වයන් පිළිබඳව තොරතුරු පුද්තකාලයාධීපතින් විසින් පවත්වා ගෙන යා යුතුය. පුද්තකාලයාධීපතින් ද ප්‍රකාශන හිමිකම් නිතිය ප්‍රවර්ධනයට සහාය දැක්වීය යුතු අතර එමගින් නිර්මාපකයන්ගේ අයිතිය සහ පාධික අවශ්‍යතා අතර සම්බුද්ධාරිතා පවත්වාගත හැකි වේ.

- ◆ වෙශෝද්ධෝවෙකියානු සමුහාණ්ඩුවේ පුද්තකාල සංගමය ප්‍රකාශන හිමිකම් නිතිය සැකසීම සඳහා ක්‍රියාක්ලිව සහනාගි වේ. සංස්කාතික කටයුතු අමාත්‍යාංශය සහ වෙශෝද්ධෝවෙකියානු පාර්ලිමේන්තුවේ සංස්කාතික කම්ටුව එක්ව සාකච්ඡා කිරීමෙන් පසු පුද්තකාලවලට වාසිදායක වන වෙනස්කම් රියක් හඳුන්වා දී ඇත.

2.3.3 මහජන පිරුම් අයිතිය

සමහර රටවල හඳුන්වා දී ඇති මහජන පිරුම් අයිතිය පිළිබඳ නිති අනුව කිසියම් කෘතියක කතුවරයාට සහ එහි නිර්මාණ කාර්ය වෙනුවෙන් දායක වූ අනෙකුත් පුද්ගලයන් හට ගෙවීමක් යිදු කරනු ලැබේ. මෙහිදී වැදගත් වන කරුණාක් වන්නේ එයේ මහජන පිරුම් අයිතිය වෙනුවෙන් කරනු ලබන ගෙවීම් පුද්තකාල ඉටුවන මිලදී ගැනීම සඳහා වන අරමුදල්වලින් ලබා නොගැනීමය. කෙසේ වෙතත්, මහජන පිරුම් අයිතිය සඳහා වෙන ම අරමුදල් සම්පාදනය කරන හෙයින් මහජන පුද්තකාලවල අයවැය කෙරෙන් බලපෑමක් නොවන ආකාරයට කතුවරුන්ට සහාය දීමක් එමගින් යිදු කෙරේ. සමහර යෝජනා තුම මගින් නියත කතුවරුන්ගේ පොත් පිරුම් පිළිබඳ ප්‍රයෝගනවත් සංඛ්‍යා ලේඛන සපයාගත හැකිවනු ඇත. මහජන පිරුම් අයිතිය පිළිබඳ යෝජනා තුම පුද්තකාල අයවැය

මගින් මුදල් නොයෙදුවන්නක් බව සහතික කිරීම සඳහා පුද්තකාලයාධිපතීන් එවැනි යෝජනා තුම සංවර්ධනයට දායක විය යුතුය.

- ◆ බෙන්මාර්ක් රුපය විසින් සපයන මහජන ජීරුණ අයිතිය අනුව කිසියම් කාතියක් සඳහා දායක වන කතුවරුන්, පරිවර්තකයන්, විතු ශ්ලේෂීන්, ජායාරූප ශ්ලේෂීන්, සංයෝජකයන් යනාදීන්ට ගෙවීමක් සිදු කරනු ලබයි. මෙය නිර්වචනය කර තිබෙනුයේ සංස්කාතික සහායක් ලෙසය.



2.4 අරමුදල්

මහජන පුද්තකාලවල ගුම්කාව සාර්ථක කර ගැනීම සඳහා ප්‍රමාණවත් අරමුදල් පැවතිම අත්‍යවශය සාධකයකි. දිගු කාලීනව ප්‍රමාණවත් ලෙස අරමුදල් නොමැතිව සේවා ප්‍රතිපත්ති සහ පවතින සම්පත් එලදායී ලෙස හාවින කිරීම මෙන් ම වැඩි දියුණු කිරීම ද අපහසුය. මෙය නිදර්ණන කිහිපයකින් පෙන්නුම් කළ ගැකිය. ප්‍රමාණවත් අරමුදල් නොමැතිව නව පුද්තකාල ගොඩනැගිල්ලක් නඩත්තු කළ නොහැකිය. නව පොත පත මිල දී ගත නොහැකිය. පරිගණක පදනම් නඩත්තු කළ නොහැකි : සහ යාවත් කාලීන කළ නොහැකිය. අරමුදල් අවශ්‍ය වන්නේ මහජන පුද්තකාලයක් ස්ථාපිත කිරීමේ දී පමණක් නොව එහි විරස්ථායි පැවැන්ම සහතික කරලීම සඳහාය.

2.4. ප්‍රමුඛතා

මහරන ප්‍රස්ථකාලය සහ එමගින් සපයන සේවාවන් ප්‍රජාව වෙනුවෙන් කරනු ලබන දැඟකාලීන ආයෝජනයක් වන හෙයින් ඒ සඳහා ප්‍රමාණවත් අරමුදල් සැපයිය යුතු වේ. ඉතාමත් ධිනවත් සමාජයන්හි පටා මහරන ප්‍රස්ථකාලවල සැම සේවා අවශ්‍යතාවක් සඳහා ම ප්‍රමාණවත් ලෙස අරමුදල් සපයා ගැනීම අපහසු වේ ඇත. එහෙයින් සේවා සංවර්ධනය පැහැදිලි ප්‍රමුඛතා සහිතව සැලැසුම් සහගත් පවත්වා ගෙන යාම අතිශයින් වැදගත් වේ. ප්‍රස්ථකාලය සතු අරමුදල් තත්ත්වය කුමක් වුව ද මෙම ත්‍රියාවලිය අත්‍යවශ්‍ය වේ. උපායමාර්ගික සැලසුම් සකස් කිරීම පිළිගත් ප්‍රමුඛතා පවත්වා ගෙන යාමත් නිශ්චය කිරීම සඳහා සේවාවන්ට අදාළ ලිඛිත ප්‍රතිපත්ති ප්‍රකාශ සංවර්ධනය කළ යුතුය. එය කාලානුරුපව විමර්ශනයට ලක් කළ යුතු අතර අවශ්‍ය වේ නම් සංශෝධනය කළ යුතු වේ.

2.4.2 හවුල් ව්‍යාපාර

ප්‍රමාණයෙන් කෙතරම් විශාල වුවත් අරමුදල් අතින් පරිපුර්ණ වුවත් කිසිදු මහරන ප්‍රස්ථකාලයකට එහි පාධකයන්ගේ සියලු අවශ්‍යතා සපුරාම් සිදු කළ නොහැකි කාර්යයකි. අනෙකුත් ප්‍රස්ථකාල හා අනුබද්ධිත ආයතන සමඟ හවුල් ව්‍යාපාර පවත්වා ගෙන යාම, ජාලවලට සහභාගිවීම සහ වෙනත් තොරතුරු මූලාශ්‍ය කරා ප්‍රවේශ වීම මගින් ප්‍රස්ථකාලයේ සම්පත් පරාසය පුළුල් කර ගත හැකිය. එතුළින් සිය පාධක ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාම් හැකි වේ.

2.4.3 අරමුදල් මූලාශ්‍ර

මහජන පුද්තකාලවලට අරමුදල් සම්පාදනයෙහි ලා මූලාශ්‍ර ගණනාවක් පැවතුන ද සැපයෙන අරමුදල් ඇතුළු තිකිය එක් එක් රටවල පවත්නා තත්ත්වයන් මත වෙනස් වේ.

ප්‍රාථමික මූලාශ්‍ර

- මධ්‍යම, කලාපීය හෝ ප්‍රාදේශීය මට්ටමේ බදු මුදල්
- මධ්‍යම, කලාපීය හෝ ප්‍රාදේශීය වශයෙන් ලැබෙන ප්‍රතිපාදන

දිවිතියික මූලාශ්‍ර :

- එවිත ආයතන හා පුද්ගලයන්ගෙන් ලැබෙන පදාන
- වානිජ ත්‍රියාකාරකම් මගින් ලැබෙන ආදායම රඳා : ප්‍රකාශනය, පොත් අලෙවිය, කලාකාරී හා අත්කම් කාණ්ඩ අලෙවිය
- පාධකයන්ගෙන් ලැබෙන ආදායම. රඳා : දඩ මුදල්
- ජ්‍යෙෂ්වාචන් සඳහා පාධකයන්ගෙන් අය කරන මුදල්. රඳා : ජායාපිටපත් හා මුදුණ පහසුකම්
- බාහිර සංවිධානවල අනුග්‍රාහකත්වය
- නිශ්චිත කාර්යයන් සඳහා වන ලොතරැයි අරමුදල්

2.4.4 පාධකයන්ගෙන් මුදල් අය කිරීම

යුතෙයේ / ඉල්ලා මහජන පුද්තකාලප්‍රජාප්‍රතිඵ්‍යාපනයේ සඳහන් වන්නේ මහජන පුද්තකාල ප්‍රතිපත්තියක් වශයෙන් මුදල් අය නොකළ යුතු බවයි. සේවා සැපයීම සහ සාමාජිකත්වය සඳහා පාධකයන්ගෙන් මුදල් අය කිරීම පුද්තකාලයට ආදායම් ලැබෙන මාර්ගයක් නොවිය යුතුය. එය මහජන

පුද්තකාලය හාටින කරන්නේ කවිරැන් ද සහ ඔවුන්ගේ මූල්‍යමය හැකියාව මත තීරණය විය යුතු වේ. එසේ නොවුනහොත් පුද්තකාල වෙත ප්‍රවේශය අඩු වන අතර මහරන පුද්තකාලය සියල්ලන් සඳහාය යන මූලධර්මය උල්ලාසනය වේ. සමහර පුද්තකාලවලට සම්බන්ධවීමට සහ විශේෂ දේවාචන් සඳහා කියියම් මුදලක් අය කෙරෙයි. එම මුදල නොගෙවිය හැකි අයට එම දේවාචන්ට ප්‍රවේශ වීමට නුපුරුවන. එහෙත් මෙය අන්තර්වාර තත්ත්වයන් ලෙස සැලකිය යුතු අතර එය මහජන පුද්තකාලවල අරමුදල් සම්පාදනයේ ස්ථීර ලක්ෂණයක් නොවිය යුතුය.

කියියම් කාතියක් පුද්තකාලයට නැවත බාර දිය යුතු දීන කළ ඉකුත් වී ඇත්තම් එ වෙනුවෙන් දඩ මුදලක් ගෙවීම බොහෝ රටවලට පොදු තත්ත්වයකි. මෙම පුද්තකාලදුව්‍ය තිබෙනුයේ සංසරණය සඳහා බැවින් එක් පාධකයකු වියින් දිගු කළක් එය තබා ගෙන සිරීම පිළිබඳව සලකා බැල්ලීම අත්‍යවශ්‍යය. මෙම දඩය පාධකයා පුද්තකාලය පරිහරණය කිරීම අයදේර්යට පත් කරන මට්ටමක නොපැවතිය යුතුය. සමහර අවස්ථාවල දී විශේෂීත දේවාචන් සඳහා මුදල් අය කෙරේ. නිදුසුනක් වශයෙන් ජායාපිටපත් හෝ මුදුණ යන්ත්‍ර හාටිය දැක්විය හැකිය. මෙම අය කිරීම් ද පාධකයා අයදේර්යට පත් කරන සුත් එවා නොවිය යුතුය.

2.4.5 තාක්ෂණය සඳහා අරමුදල්

හැකි සැම අවස්ථාවක ම තම දේවාචන් වැඩි දියුණු කිරීමේ ද හා නව දේවාචන් සැපයීමේ දී මහරන පුද්තකාල වියින් නවීන තාක්ෂණය ප්‍රයෝගනයට ගත යුතුය. විවිධ වර්ගයේ විද්‍යුත් උපකරණ මෙන් ම දේවා පරිවහනය සඳහා ඇත් උපකරණවල විශ්වාසදායීත්වය මෙයින් අදහස් කෙරේ. මෙම උපකරණ වලින් එලදායී ලෙස ප්‍රයෝගන ගැනීම සඳහා එවායේ

තත්ත්වය උසස් කිරීම මෙන් ම ආදේශ කිරීමේ ද කළ යුතු වේ. මෙම කාර්ය සඳහා සැහෙන මූදලක් අවශ්‍යය. එමෙන් ම මෙටැනි තාක්ෂණික උපකරණ ආදේශ කිරීමට සහ සංවර්ධනය කිරීමට නිශ්චිත සැලසුමක් තිබේය යුතුය.

2.4.6 බාහිර අරමුදල්

මහජන පුද්තකාලයට බාහිර අරමුදල් සම්පාදනය කර ගැනීමේ දී පුද්තකාලයාධිපතින් නිර්මාණකිලි විය යුතුය. කෙසේ වෙතත්, ඔවුන් ඕනෑම මූලාශ්‍යකින් ලැබෙන අරමුදල් එළඳ ම පිළිගත යුතු නැත. එයේ පිළිගන්නේ නම් මහජන පුද්තකාලය සියල්ලන් සඳහා පවතින ආයතනයක්ය යන කොන්දේසියට ඔවුන් එකඟ කරවා ගත යුතුය. වානිජ ආයතන අරමුදල් ලබා දීමේ දී විවිධ කොන්දේසි ඉදිරිපත් කරන අතර එවා එලෙසින් ම පිළි ගතහොත් එය මහජන පුද්තකාලය විසින් සපයන සේවාවන්ගේ විශ්වීය ස්වභාවයට අනුකූල නොවනු ඇත.

-
- ◆ ස්ථානීය වැරගෝනා මහජන පුද්තකාලය වානිජ හා ආර්ථික තොරතුරු සේවාවන් පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරික ආයතනවලින් අරමුදල් ලබා ගනී.
-

2.5 මහජන පුද්තකාල පාලනය

මහජන පුද්තකාල පාලනය විය යුත්තේ ප්‍රාදේශීය ප්‍රජාවගේ නියෝජිතයන්ගෙන් සැදුම්ලන් හොඳින් ස්ථාපිත වූ ආයතනයක් මගිනි. මොවුන් පළාත් පාලන අධිකාරියට හෝ

පුද්තකාල මණ්ඩලයට හෝ පත් වන නියෝජිතයන් විය යුතුය. පුද්තකාල කම්පූ සහ මණ්ඩල සඳහා ක්‍රියාපරිපාරි පිළිබඳ නිති පැවතිය යුතු අතර ඔවුන්ගේ සැසිවාර මහජනයාට විවෘත විය යුතුය. ඔවුන් නිශ්චිත කාල පරාසයක් තුළ රැස්වීම් පැවැත්විය යුතු වේ. එමෙන්ම එම රැස්වීම්වලට අදාළ න්‍යාය පත්, රැස්වීම් වාර්තා, වාර්ෂික වාර්තා සහ මූල්‍ය ප්‍රවාහ වාර්තා ප්‍රකාශයට පත් කිරීම අත්‍යවශ්‍යය. සමාන්‍යයෙන් පාලන අධිකාරිය වගක්ව යුතු වන්නේ පුද්තකාලයේ දෙනීක මෙහෙයුම් කටයුතුවලට වඩා ප්‍රතිපත්තිමය කටයුතුවලටය. සැම අවස්ථාවක ම ප්‍රධාන පුද්තකාලයාධිපතිව පාලන අධිකාරිය සාපුරු මූණා ගැසීමට හැකි විය යුතු අතර ඔවුන් සමඟ සම්පූර්ණ කටයුතු කිරීමට අවස්ථාව තිබේ යුතුය. පුද්තකාලයේ ප්‍රතිපත්ති පිළිබඳ ලේඛන මහජනතාවගේ දැන ගැනීම සඳහා පැවතිය යුතුය. එමෙන්ම හැකි සැම විට ම ප්‍රදේශවාසීන් මහජන පුද්තකාලයේ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ කර ගැනීමට ජීවත් ගත යුතු වේ. වාර්තා සැපයීම, මහජන රැස්වීම් පැවැත්වීම සහ උපදේශනය යනාදී ක්‍රියාකාරකම් තුළින් පුද්තකාලයාධිපතින් පාලන අධිකාරිය මෙන් ම පුරවැසියන්ට ද වගක්ව යුතුය. තමන්ගේ රාජකාරී ඉටු කිරීමේ දී සහ පාලන අධිකාරියට උපදේශ දීමේ දී ඔවුන් ඉහළ වාන්තිය ප්‍රමිතියක් පවත්වා ගැනීම අවශ්‍ය වේ. අවසන් ප්‍රතිපත්තිමය කිරීම පාලන අධිකාරිය සහ පුද්තකාලයාධිපති විසින් ගන්නේ වුව ද ප්‍රාදේශීය පුරවැසියන් රට සහායි කර ගැනීමට මාර්ග සකසා ගත යුතුය. මත්ද, පුද්තකාලයේ දැනට සිටින සහ අනාගත පාධකයන් ඔවුන් වන බැවිනි. මහජන පුද්තකාලය මගින් සපයන සේවාවන්ගේ මට්ටම හඳුනා ගැනීම සහ එහි ප්‍රමාණය ඇතුළත් පුද්තකාල ප්‍රජාපති සංකල්පය සමඟ රටවල් විසින් වර්ධනය කර ඇත. (උපග්‍රන්ථය බලන්න) එමගින් මහජන පුද්තකාලය හා පාධකයා අතර ගිවිසුමක් ස්ථාපිත කෙරේ. පුද්තකාල ප්‍රජාපතිවල විශ්වසනියන්වය වැඩි වනුයේ එවා පාධක උපදේශනය මත සංවර්ධනය වන්නේ නම් පමණි.

2.6 මහජන පුද්තකාල පරීජාලනය

මහජන පුද්තකාල හොඳින් කළමනාකරණය සහ පරීජාලනය කළ යුතුය. එහි පරීජාලනය පාධකයන් සඳහා සපයන සේවාවන්ගේ ගුණාත්මකතාවය වර්ධනය වන ආකාරයට යොමු විම වැදගත්ය. එය කාර්යක්ෂම මෙන් ම වගක්මෙන් පරුපුරුණ විය යුතුය. විශාල මහජන පුද්තකාල සේවාවන්හි කළමනාකරණ සහ පරීජාලන කාර්ය මණ්ඩලයෙන් උසස් ප්‍රතිඵ්‍යුතු ලබා ගැනීමට නම් විශේෂඥ හැකියාවන් ගෙන් යුතු බහු ගික්ෂණාමය කාර්ය මණ්ඩලයක් සිරිය යුතු වේ. නිදුසුනක් වගයෙන් පුද්තකාලයාධිපතින්, ගණකාධිකාරීන්, මහජන යම්බන්ධතා නිලධාරීන්, පද්ධති කළමනාකරුවන් දැක්විය හැකිය. එමෙන් ම මට් ආයතනයන්ගේ සහ වෙනත් අනුබද්ධ ආයතනවල සේවය කරන විවිධ ක්ෂේත්‍රයන්හි විශේෂඥයන්ගේ සහාය ලබා ගත හැකිය. නිදුසුනක් වගයෙන් නිතිඥයන්, විශ්‍රාමිකයන් දැක්විය හැකිය.

2.7 ප්‍රවාරණය හා ප්‍රවර්ධනය

මහජන පුද්තකාල ත්‍රියාත්මක වන්නේ ජනතාවගේ කාලය හා අවධානය අත්පස්කර ගන්නා විවිධ කටයුතු රිසක් සහිත සංකීර්ණ සමාජයකය. එහෙයින් මහජන පුද්තකාල මගින් දැඟයෙන සේවා පිළිබඳ ප්‍රවාරණය කිරීම වැදගත් වේ. මේ සඳහා යරල තුම භාවිත කළ හැකිය. නිදුසුනක් වගයෙන් පුද්තකාල ගොඩනැගිලිලේ සංඡා ප්‍රවරු සවි කිරීම සහ විවාහ කර තබන වේලාවන් යහා දැඟයෙන සේවා ඇතුළත් විධ්‍යර පත්‍රිකා බෙදා හැරීම දැක්විය හැකිය. එමෙන් ම වඩුන් නුතන තුම ද භාවිත කළ හැකිය. මේ සඳහා සේවා අලෝකිතණ වැඩයටතන් මෙන් ම පුද්තකාල සේවා සහ

ත්‍රියාකාරකම් ප්‍රවර්ධනයට වෙබේ අඩවි හා වින කළ හැකිය.
(මහරන පුද්තකාල කළමනාකරණය සහ සේවා
අලෙවිකරණය සඳහා 6 පරිවිශේදය බලන්න)

පාදික අවශ්‍යතා සපුරාලීම

මහජන පුස්තකාලය මගින් වයස, ජනවර්ගය, ස්ත්‍රී පුරුෂ හා වය, ආගම, ජාතිකත්වය, හා ප්‍රමාණ තත්ත්වය පිළිබඳ සැලකීමක් න් තොරව සියල්ලන් හට සමාන ආකාරයෙන් ප්‍රවේශ විය හැකි පදනම මත සේවා සැපයේ.

ජාතික මට්ටමේ පුස්තකාල සම්බන්ධිකරණය සහ සහයෝගිතාව සහතික කරලීම සඳහා ව්‍යවස්ථා හා උපාය මාර්ගික සැලසුම් නිශ්චය කිරීමන් පිළිගෙන් සේවා ප්‍රමිතින්ට අනුකූලව ජාතික වශයෙන් පුස්තකාල ජාලයක් ප්‍රවර්ධනය කිරීමන් කළ අවශ්‍ය වේ.

මහජන පුස්තකාල ජාලය ජාතික, කලාඩිය, පර්‍යාය්‍යන් සහ විශේෂ මෙන් ම පාසල් හා විශ්ව රිද්‍යාල පුස්තකාල සමඟ සම්බන්ධතාවයෙන් දුක්තව සැලසුම් කළ යුතුය.

ප්‍රදේශවාසී සියලු දෙනාට ම සේවාවන් වෙත ගොනික වශයෙන් ප්‍රවේශවීමට හැකියාව තිබිය යුතුය. මේ සඳහා හොඳින් සැලසුම් කළ පුස්තකාල ගොඩනැගිලි, මතා කියවීම් හා අධ්‍යාපන පහසුකම් මෙන් ම අදාළ තාක්ෂණ සේවා හා විවාතව තබන වේලාවන් පාදිකයන්ට පහසු පරිදි පැවතීම ද අවශ්‍ය වේ. පුස්තකාලයට පැමිණීමට නොහැකි පුද්ගලයන් සඳහා වන බාහිර සේවාවන්ට ද මෙම තත්ත්වය සමාන ආකාරයෙන් අදාළ වේ.

පුද්තකාල සේවාවන්, ග්‍රාමීය හා නාගරික ප්‍රජාවගේ වෙනස් වන අවශ්‍යතාවලට අනුගත විය යුතුය.

(ඉල්ලා / පුනෙස්කෝ මහජන පුද්තකාල ප්‍රජාප්තිය
1994)

3.1 හැඳින්වීම

මහජන පුද්තකාල සේවාවේ ඉලක්ක සාර්ථකව සපුරාලීම සඳහා එචා පූර්ණ වශයෙන් ම විභව පාධකයන්ට (Potential users) පවෙශ විය හැකි ලෙස පැවතිය යුතුය. හිතාමතා තො අනුමු ලෙස සිදු වන පුවෙශ සීමාවන් මහජන පුද්තකාලයේ සේවාලාභී ප්‍රජාවගේ පුද්තකාල හා තොරතුරු අවශ්‍යතා සපුරාලීමේ පාර්මික තුමිකාව සාක්ෂාත් කර ගැනීමේ හැකියාව අවම කරයි.

එළදායි මහජන පුද්තකාල සේවාවක් සැපයීමේ දී වැදගත් වන අංග කිහිපයක් පහත දැක්වේ.

- විභව පාධකයන් හඳුනා ගැනීම
- පාධක අවශ්‍යතා විශ්ලේෂණය
- පුද්ගලයන් හා කණ්ඩායම් සඳහා සේවා සංවිධානය කිරීම
- පාධක සත්කාර ප්‍රතිපත්ති හඳුන්වා දීම
- පාධක අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම
- සම්පත් බෙදා හදා ගැනීම සහ සහයෝගිතාව
- විද්‍යුත් ජාල සංවර්ධනය කිරීම
- සේවා සඳහා පුවෙශය සහතික කිරීම
- පුද්තකාල ගොඩනැගිලි සැපයීම

3.2 විහව පාදිකයන් හඳුනා ගැනීම

මහජන පුද්තකාල සියලුම පුරවැසියන් හා කණ්ඩායම් සඳහා දේවා සැපයීම සිය ඉලක්කය කර ගත යුතුය. කිසීම පුද්ගලයෙකු පුද්තකාලය පරිහරණය කිරීමට බාල හෝ මහලු හෝ නොවේ.

මහජන පුද්තකාලයේ ඉලක්ක විහව පාදික කණ්ඩායම් පහත දැක්වේ.

- සියලුම වයස් කාණ්ඩවලට අයන් සහ ඒවා අදියරක ම සිටින ජනතාව
 - ලමයින්
 - තරුණායන්
 - වැඩිහිටියන්
- විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් හෝ කණ්ඩායම්
 - ස්වදේශීක ජනතාව ද ඇතුළත් විවිධ සංස්කාතික හා වාර්ගික කණ්ඩායම්වලට අයන් ජනතාව
 - දාඛනාධිත ජනතාව උදා : දාඩනාඛනාධිත සහ ගුවනාඛනාධිත
 - ගාහාඡිත ජනතාව
 - ආයතනගත ජනතාව උදා : රෝහල්, බැන්ධනාගාර
- පුළුල් ප්‍රජා පාලයක් තුළ ඇති ආයතන
 - ප්‍රජාව තුළ තිබෙන අධ්‍යාපනික, සංස්කාතික හා ස්වේච්ඡා සංවිධාන
 - වනාපාරක ප්‍රජාව
 - මට් සංවිධානයේ පාලක මණ්ඩල උදා : ප්‍රදේශීය අධිකාරීන්

ඉතාමත් ධනවන් සමාජයන්හි පවා සම්පත් සීමාසහිත බැවින් සැම පාධකයෙකුට ම එක සමාන මට්ටමින් දේවා සැපයීම පහසු කාර්යයක් නොවේ. මේ නියා පුද්තකාලය පාධක අවශ්‍යතා විශ්ලේෂණය පදනම් කර ගෙන ප්‍රමුඛතා මෙන් ම රට අනුබද්ධීත විකල්ප දේවාවන්ට ප්‍රවේශය ස්ථාපිත කළ යුතුය.

3.3 ප්‍රජා අවශ්‍යතා විශ්ලේෂණය

පුද්තකාල පරිහරණය කරන්නේ කවුරුන් ද නොකරන්නේ කවුරුන් ද යන්න හඳුනා ගැනීම බෙහෙවින් වැදගත් වේ. එමෙන් ම මහජන පුද්තකාලය මගින් සපුරාලිය හැකි පුද්ගලයන්ගේ සහ කණ්ඩායම්වල අවශ්‍යතා පිළිබඳ දත්ත එක් රැස් කිරීම සහ විශ්ලේෂණය කිරීම අත්‍යවශ්‍ය කරුණකි (කළමනාකරණ මෙවලම් සඳහා 6.10 පරිවිශේදය බලන්න)

3.4 පාධකයන් සඳහා දේවා

මහජන පුද්තකාලය වියිත් ප්‍රාදේශීය ප්‍රජාවගේ පුද්තකාල හා තොරතුරු අවශ්‍යතා විශ්ලේෂණය පදනම් කර ගෙන දේවාවන් සැපයීය යුතුය. දේවා සැලසුම් කිරීමේදී ප්‍රමුඛතා පැහැදිලිව ස්ථාපිත කළ යුතු අතර ඒ සඳහා මධ්‍යම හා දැඟ කාලීන උපාය මාර්ග සංවර්ධනය කළ යුතු වේ. එමෙන්ම හඳුනාගත් ඉලක්ක පාධක කණ්ඩායම් සඳහා දේවා සංවර්ධනය කිරීම ද වැදගත්ය. එවැනි දේවා සංවර්ධනය කළ යුත්තේ එවැනි කණ්ඩායම් ප්‍රාදේශීය ප්‍රජාව තුළ සිටින්නේ නම් පමණි.

මහජන පුද්තකාල සේවා කිසිදු ආකාරයක දාෂධීවාදාත්මක, දේශපාලන, ආගමික හෝ වානිජ බලපෑමකට යටත් නොවිය යුතුය. එමෙන් ම සමාජයේ විපර්යාසයන්, නිදයුනක් වශයෙන් පවුල් ව්‍යුහයේ විවිධත්වය, රැකියා රටා, ප්‍රජා විද්‍යාත්මක වෙනස්කම්, සංස්කාතික විවිධත්වය සහ සන්නිවේදන ක්‍රම පිළිකූව වන ආකාරයට සේවාවන් සැකසීම හා සංවර්ධනය කිරීම කළ යුතුය. ඔවුන් සම්ප්‍රදායික සංස්කාතින් මෙන් ම නව තාක්ෂණය පිළිබඳව ද සැලකිලිමන් විය යුතු වේ. නිදයුනක් ලෙස සන්නිවේදනයේ දී වාචික ක්‍රම මෙන් ම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය හාවිත කිරීම දැක්වීය හැකිය. සමහර රටවල මහජන පුද්තකාලය විසින් සැපයිය යුතු සේවා එහි නිති පද්ධතියෙහි දක්වා ඇත.

3.4.1 සේවා කොන්දේසි

යිය පාධකයන්ගේ අවශ්‍යතා තාප්තිමත් කිරීම යදහා පුද්තකාලය තුළ මෙන් ම ප්‍රජාව තුළ ද පුළුල් සේවාවන් රැකියා මහජන පුද්තකාලය විසින් සපයනු ලැබේ. අක්ෂර කියවීමට අපහසුතා ඇති පුද්ගලයන් ද ඇතුළු යියල්ලන් හට එහි සේවාවන් පරිහරණය කිරීම පහසුකම් සැලැස්වීය යුතුය. විවිධ වූ ආකාති හා මාධ්‍යවලින් සමන්විත පහසුවෙන් පාධකයන් හට එවා පාධකයන් සේවාවන් සැපයිම අත්‍යවශ්‍ය වේ.

- පොත් සහ වෙනත් දුවන පිරුවට සැපයිම
- පුද්තකාලය තුළ දී පොත් සහ වෙනත් මාධ්‍ය දුවන පරිහරණය
- මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය තොරතුරු සේවා
- පුද්තකාල දුවන කළින් වෙන් කිරීම ද ඇතුළත් පාධක උපදේශන සේවා
- ප්‍රජා තොරතුරු සේවා

- සාක්ෂරතා වැඩ සටහන්වලට සහාය වීම ද ඇතුළත් පාධික අධ්‍යාපනය
- වැඩසටහන් සහ සිදුවීම්

මෙය පරිපූර්ණ ලැයිස්තුවක් නොවන අතර මහජන පුද්තකාලයක ප්‍රධාන සේවාවන් කිහිපයක හැඳින්වීමක් එමගින් පෙන්වා දී ඇත. එම සේවාවන්ගේ ව්‍යාප්තිය සහ ගැඹුර පුද්තකාලයේ සහ ප්‍රජාවගේ ප්‍රමාණය මත රඳා පවතී. සැම පුද්තකාලයක් ම ජාල එකක් හෝ වැඩි ගණනක් වෙත ක්‍රියාක්ලි සහගාගින්වයක් සැපයීම ඉලක්ක කර ගත යුතුය. ප්‍රවේශ මාර්ග කෙතරම් අල්ප වුවත් එමගින් පාධිකයන්ට පුළුල් දුට්ත සංඛ්‍යාවක් වෙත ලැබා තීමත හැකියාව ලැබේ. සේවාවන් පුද්තකාල ගොඩනැගිල්ලට දීමා නොවිය යුතු අතර පුද්තකාලයට පැමිණිය නොහැකි පාධිකයන්ට ද රාජ්‍යව එම සේවාවන් සැපයීය යුතුය. පුද්තකාල තුළ දී මෙන් ම පිටත දී සේවාවන් සැපයීමේ දී මුද්‍රිත මාධ්‍ය මෙන් ම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ද හාවිත කිරීම වැදගත්ය. පුද්තකාලය විධින් සැපයීය යුතු සමහර සම්පත් පිළිබඳ ලැයිස්තුවක් 4.3.1 පරිච්‍රේදයේ දැක්වේ.

3.4.2 ලමයින් සඳහා සේවා

පුළුල් දුට්ත සහ ක්‍රියාකාරකම් රැසක් මගින් ලමයින්ට කියවීම, වින්දුනය, දැනුම අනාවරණය කිරීම සහ පරික්‍රේපනාත්මක ක්‍රියාකාරකම් සඳහා අත්දැකීම් ලබා ගැනීමට අවස්ථා සලසා දේ. පුද්තකාලය උපරිම ලෙස පරිහරණය කරන්නේ කෙසේ ද, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පරිහරණය කිරීමේ කුසලතා වර්ධනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ලමයින් මෙන් ම දෙමාපියන් ද දැනුවත් කළ යුතුය. කියවීමට ඉගැන්වීම සහ ලමයින් සඳහා පොත් සහ වෙනත් මාධ්‍ය දුට්ත ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ

විශේෂ වගකීමක් මහජන ප්‍රස්තකාල සතු වේ. කතන්දර කිම නා ප්‍රස්තකාලයේ සේවාවන්ට අනුබද්ධීත හ්‍රියාකාරකම් වැනි ලමයින් උදෙසා වූ විශේෂ අංග මහජන ප්‍රස්තකාලය වියින් සැපයිය යුතුය. ලමයින් බාල වියේ සිට ම ප්‍රස්තකාල පරිහරණයට උනන්දු කරවිය යුතුය. ඔවුන් අනාගතයේ දී ප්‍රස්තකාලයේ ස්ථාවර පාධක කණ්ඩායම බවට පත් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. බහුගාහාමය රටවල ලමයින් සඳහා වන පොත් සහ ග්‍රෑට්‍යාජ්‍යාත්‍යාත්‍යව්‍ය ඔවුන්ගේ මව් ගාහාවෙන් ම පැවතිම බෙහෙරින් වැදගත් වේ.

- ◆ ප්‍රංශයේ බොහෝ මහජන ප්‍රස්තකාල එරට සෞඛ්‍ය සේවා සමඟ සහයෝගයෙන් වෙදාත ප්‍රතිකාර අපේක්ෂිතව දිරින ලමයින් සහ දෙමාපියන් සඳහා වැඩසටහන් සංවිධානය කර ඇත. මෙම වැඩසටහන් උපනේ සිට අවුරුදු තුන දක්වා වූ ලමයින් ඉලක්ක කර පවතී. දරුවන් වෙත හඩ නගා කියවීම සහ මහජන ප්‍රස්තකාල නැරඹීම යනාදියට දෙමාපියන් උනන්දු කරවීම එමගින් දිගු කෙරේ.
- ◆ රුමේනියාවේ බ්‍රිකරේස්ට් නගරයේ මහජන ප්‍රස්තකාල වසන්ත වැඩසටහන් සංවිධානය කරයි. ස්වේච්ඡා සේවකයන් වියින් පවත්වා ගෙන යන මෙම වැඩසටහන් ඉලක්ක කර ඇත්තේ රුකියාවලට යන දෙමාපියන් දිරින වයය අවු. 11-14 දක්වා වූ ලමයින් ය.
- ◆ නෙද්රේලන්තයේ පාසල්වල, පෙර පාසල්වල සහ ලමා පුරුණුම් මධ්‍යස්ථානවල දිරින ලමයින් සඳහා කියවීම කටයුතු කිරීමට 50 කට අධික කණ්ඩායමක් මහජන ප්‍රස්තකාල වියින් ප්‍රහුණු කර ඇත.

- ◆ ඔස්ට්‍රීලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ මහජන පුද්තකාල විසින් ලමයින් වෙනුවෙන් පුළුල් හ්‍රියාකාරකම් රැසක් සපයයි. එනම්, වයස අවුරුදු 5 ට අඩු ලමයින්, ඔවුන්ගේ දෙමාපියන්, භාරකරුවන් සඳහා සැයිවාර පැවැත්වීම, කතන්දර කිම, ප.ති කාමර නැරඹීම් වාරිකා, පුද්තකාල අනුස්ථාපනය, කියවීම් කණ්ඩායම් සංවිධානය, අන්තර්ජාල පුහුණුව සහ ගෙදර වැඩ සමාජ යනාදියයි.
- ◆ ඇමරිකාවේ කැන්සාස්කි ජෝන්ස්න් ප්‍රාන්තයේ පෙර පාසල් සිට පළමු ශේෂීය දක්වා දරුවන් වෙත වර්ධනය සඳහා කියවීම නමින් කියවීම් ඉවත් කට්ටලයක් සපයයි. මෙම කට්ටලයට පොත් පහක්, ඕවත් කැසට් පටයක්, එවියෝ පටයක් සහ හ්‍රියාකාරකම් ගොල්බරයක් ඇතුළත් වේ.
- ◆ 1992 සිට සිංහප්පූරුවේ වයස අවු. 10 ට අඩු ලමයින් සඳහා බිම් මට්ටමේ ප්‍රාදේශීය සංවිධාන සමඟ සහයෝගයෙන් පුද්තකාල 41 ක් ස්ථාපිත කර ඇත. මෙම පුද්තකාල කියවීම් ඉවත් 10000 කින්, පරිපූර්ණ අන්තර්ජාල සේවාවලුනින් සහ කතන්දර කිමේ කාමරවලින් සමන්වීත වේ. මෙහි කටුළුතුවලට පුද්තකාල මණ්ඩලය සහ ප්‍රාදේශීය සංවිධාන අරමුදල් සපයයි.
- ◆ කොළඹයාවේ යුද්ධය පැවති කාලයේ සහ පූජාන් යුද සමයේදී සග්‍රෑවී මහජන පුද්තකාලය පියවරෙන් පියවර කියවීම නම් වැඩසටහනක් සංවිධානය කරන ලදී. ලමයින්ට හා තරුණු තරුණීයන්ට සාක්ෂරතාව සහ කියවීම ඇසුරෙන් මානයික හා සමාජමය වශයෙන් යථා තත්ත්වයට පත් වීමට මෙම ව්‍යාපෘතිය බෙහෙවින් උපකාර වේ.

- ◆ CHILIAS නම් යුරෝපීය ව්‍යාපාතිය මගින් අන්තර්ජාල හා වෙබ් අඩවි හාවිතයෙන් ලමයින් වෙත නව පුද්තකාල සේවා සැපයේ. එමගින් කොරතුරු ගහලෝකය (Inforplanet) නම් වෙබ් අඩවියක් ලමයින් සඳහා නිර්මාණය කර ඇත. බහු මාධ්‍ය පරිසරයක් තුළ කියවීම ප්‍රචාරක කිරීම මෙම ව්‍යාපාතියේ අරමුණ වේ.

3.4.3 තරුණියන් සඳහා සේවා

මමාවිය සහ වැඩිහිටි විය අතරමැද සිරින තරුණියේ ඔවුන්ට ආවේණික වූ සංස්කාතියක් තුළ සමාජයේ එක් එක් පුද්ගලයා ලෙස වර්ධනය වේ. මහජන පුද්තකාල ඔවුන්ගේ අවශ්‍යතා අවබෝධ කරගත යුතු අතර ජ්වා යපුරාලීමට සේවා සැපයිය යුතු වේ. විද්‍යුත් කොරතුරු සම්පත්වලට ප්‍රවේශය ඇතුළුව ඔවුන්ගේ රුවීකර්වය සහ සංස්කාතිය පිළිබඳවන දුවත සැපයීම මෙහිදී වැදුගත් වේ. සමහර විට මෙය සම්ප්‍රදායික පුද්තකාල සම්පත්වල කොටසක් නොව මාධ්‍ය විවිධත්වයෙන් යුත් තරුණි සංස්කාතිය නියෝජනය කරන දුවත ප්‍රතිග්‍රහණය කිරීමක් ලෙස හැඳින්විය හැකිය. නිදසුනක් වශයෙන් ජනප්‍රිය නවකතා, ග්‍රන්ථ හා රුපවාහිනී මාලා, සංඛ්‍යා තැරි, විධියෝගට, යොවුන් සහරා, පෝස්ටර්, පරිගණක ස්ථිබා, රුපණ නවකතා දැක්වීය හැකිය. මේවායින් ඔවුන්ගේ රුවීකර්වය පිළිඳිඟු වන්නේ දැයි සහතික කිරීම සඳහා මෙම දුවත තේරීමේ දී තරුණියන්ගේ සහාය ලබා ගැනීම වැදුගත් වේ. විශාල පුද්තකාලවල යෝග්‍ය ගාහ හාණ්ඩ ද සමගින් මෙම දුවත වෙන ම විශේෂ අංශයක් ලෙස සංවිධානය කළ හැකිය. මෙය පුද්තකාලය ඔවුන් සඳහාය යන හැඟීම ඇති කරලීමටත් පුද්තකාලය අන්සතුවීම වැළැක්වීය යුතුය යන

හැඟීම ඇති කරලීමටත් ආධාර වේ. මෙම වයස් කාණ්ඩය තුළ එවත් හැඟීමක් ඇති වීම අසාමාන්‍ය දෙයක් නොවේ. එමෙන් ම තරුණායන්ට අදාළ වැඩ සටහන් සහ සාකච්ඡා ආදිය ද සංවිධානය කළ යුතුය. (තරුණායන් වෙත පුද්තකාල සේවාව සඳහා ඉග්ලා නියමුව බලන්න)

- ◆ ජර්මනියේ හැම්බර්ග්හි EXIT නමින් හඳුන්වන ව්‍යාපාතිය මගින් තරුණායන් සඳහා වන පුද්තකාලයට විවිධ මාධ්‍ය දුටුව තෝරා දී සහ මිලදී ගැනීමේ දී තරුණායන්ගේ සහාය ලබා ගනු ලැබේ. ඔවුනු තමන්ට ම ආවේණික සංස්කෘතික පසුඩීම පිළිඳිවූ වන මාධ්‍ය දුටුව තෝරා ගන්නා අතර ඔවුන්ගේ ම අන්තර්ජාල අවන්තල් සඳහා අනුග්‍රාහකත්වය ද ලබා ගනිති.
- ◆ ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්තයේ මහජන පුද්තකාලයාධිපතින්ට තරුණායන් සමඟ කටයුතු කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දෙයි. එම පුහුණුවට පාධක සත්කාරය, ආකල්ප වැඩසටහන්, යොවුන් උපදේශන කණ්ඩායම් සහ ගෙදර වැඩ සමාජ පවත්වා ගෙන යාම ඇතුළත් වේ. බොහෝ පුද්තකාල ප්‍රාදේශීය තරුණායන් සමඟ සම්බන්ධ වීම සඳහා යොවුන් අවකාශ (Youth Spaces) සංවර්ධනය කර ඇත.
- ◆ සි.ඁ.ප්‍රේස්ටරුවේ වෙළඳ කලාපයන්හි වයස අවු. 18-35 තරුණ තරුණීයන් ඉලක්ක කර පුද්තකාල ගොඩ න්‍යා ඇත. එහි එකතුවේ ස්වභාවය නිශ්චය කිරීමටත් පුද්තකාලය යැලපුම් කිරීමටත් ඉලක්ක කණ්ඩායම් උපකාරී වේ.

3.4.4 වැඩහ්ත්‍රයන් සඳහා යෝලා

තමන්ගේ අධ්‍යාපනය, රැකියාව සහ පොදුගලික ජීවිතයේ විවිධ වූ තත්ත්වයන්ට සාපේක්ෂව වැඩිහිටියන්ගේ පුද්ගලික නා තොරතුරු අවශ්‍යතා වෙනස් වේ. මෙම අවශ්‍යතා විශ්ලේෂණය කළ යුතු අතර යෝවාවන් සංවර්ධනය කළ යුත්තේ එම විශ්ලේෂණයන්ගේ ප්‍රතිඵල පදනම් කර ගෙනය. එම යෝවා පහත දැක්වේ.

- යාච්ච්ව අධ්‍යාපනය
- විවේක කාල කියවීම්
- තොරතුරු අවශ්‍යතා
- ප්‍රජා ක්‍රියාකාරකම්
- සංස්කාරික ක්‍රියාකාරකම්
- විනෝදය සඳහා කියවීම්

මෙම අවශ්‍යතා සපුරාලුන යෝවාවන් ලමයින් හා තරුණායන් සඳහා ද පැවතිය යුතුය.

3.4.5 යාච්ච්ව අධ්‍යාපනය

මහජන පුද්ගලික පාසල් සහ වෙනත් අධ්‍යාපනික ආයතන සමඟ කටයුතු කිරීම මගින් විධිමත් අධ්‍යාපනයේ නියැලෙන සැම වයස් කාණ්ඩයක ම සියුන්ට මෙන් ම යාච්ච්ව අධ්‍යාපනයට ද සහාය වේ. අධ්‍යාපනික සහායයන් සැපයීමේ අභියෝගය මගින් අධ්‍යාපන කාර්යයන්හි නියැලි ගුරුවරුන් මෙන් ම අනෙකුත් පුද්ගලයන් සමඟ අන්තර් ක්‍රියාකාරකවයට මහජන පුද්ගලික පාසල් ඉඩ ප්‍රස්ථා සැලැසේ. විධිමත් සහ අවිධිමත් අධ්‍යාපනයට සහාය වන සහ ජනාතාවගේ රුවීකරණයට ගැලපෙන විවිධ තේමාවන්ට අයත් පුළුල් ඉවත් රැයක් මහජන පුද්ගලික වියින් සැපයිය යුතුය. එමෙන්ම සාක්ෂරතාවට සහ මූලික ජීවන කුසලතා ඔප්පැනැවීමට සහාය වන දුටුව ද සැපයිය යුතුය. තවද, ඩිය නිවෙස්වල ප්‍රමාණවන්

පහසුකම් නොමැති සියුන් සඳහා ප්‍රස්තකාලය විසින් අධ්‍යාපන පහසුකම් සැලයීම ද අත්‍යවශ්‍ය වේ.

දුරස්ථ අධ්‍යාපන ක්‍රියාවලියේ දී මහජන ප්‍රස්තකාලය බෙහෙවින් වැදගත් වේ. නිවේස්වල සිට දුරස්ථ අධ්‍යාපනය ලබන්නවුන්ට අවශ්‍ය දැනුම් ඉවත් සඳහා වන ප්‍රාථමික මූලාශ්‍ය ලෙස ප්‍රාදේශීය ප්‍රස්තකාලය හාවිත කරති. බොහෝ පාඨකයන් හට අන්තර්ජාලයට ප්‍රවේශ වීමට අවශ්‍ය වන අතර මහජන ප්‍රස්තකාලය මගින් එම පහසුකම සැපයිය යුතු වේ. අධ්‍යාපනික ජාලය තුළ මහජන ප්‍රස්තකාලය අතිශයින් වැදගත් ගුම්කාවක් රහ දක්වන අතර මෙම ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ඉඩකඩ මෙන් ම ප්‍රවේශය ද සපයා දීම අත්‍යවශ්‍ය කරුණාක් වේ.

- ◆ අයර්ලන්තයේ දැකුණු බබිලින් ප්‍රාන්ත ප්‍රස්තකාලය මගින් වැඩිහිටියන් සඳහා පරිගණක, ගුවන්පට සහ විඛියේ පට පාදක හාජා අධ්‍යාපන ඉවත් ඇතුළු ස්වයං අධ්‍යයන පහසුකම් සපයනු ලැබේ. මෙහි අරමුණා වන්නේ එක් එක් ප්‍රදේශලයන්ට තමන්ට ආවේණික ඉගෙනිමේ වේගය අනුව කටයුතු කිරීමට සුදුසු නිදහස් හා සහායක වාතාවරණයන් සැලයිමයි.
- ◆ ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නශරයේ ප්‍රස්තකාල දෙකක් මගින් මානව ගාස්තු සඳහා වන ජාතික උරුමයෙන් කරනු ලබන ප්‍රදානයක් මගින් නව වැඩිහිටි පාඨකයන්ගේ සාකච්ඡා කණ්ඩායම්වලට අනුග්‍රහය ලබා දේ. මෙම කණ්ඩායම් එක් වරක ද විශේෂයෙන් , සම්භාවන කාතියක් කියවන අතර ඉන් පසුව කණ්ඩායමට පහසුකම් සපයන්නාගේ උපකාර ඇතිව සාකච්ඡාවක් පවත්වනු ලැබේ.

3.4.6 විවේක කාලය ගත කිරීම

තමන්ගේ විවේක කාලය එලදායි ලෙස ගත කිරීම සඳහා ජනතාවට තොරතුරු අවශ්‍ය වේ. පූජ්‍ය වූ ද විවිධ ආකාරිත්ගෙන් යුත්ත වූ ද සම්පත් මගින් මෙම අවශ්‍යතාව සපුරාලීම මහජන පුද්තකාලය සතු ප්‍රධානත ම ඉම්බාවකි. ප්‍රජාවේ සංස්කාරික, සමාජ හා ආර්ථික විපර්යාසයන් පිළිබඳව මහජන පුද්තකාලය දැනුවත් විය යුතු අතර එමගින් සපයන සේවාවන් මෙම වෙනස්වීම්වලට ගැලපෙන පරිදි නම්භ්‍යිලි විය යුතුය. මහජන පුද්තකාලය ප්‍රාදේශීය ප්‍රජාවගේ සංස්කාරිය, ඉතිහාසය සහ සම්ප්‍රදායන් සුරිකීමට සහාය විය යුතු අතර ඒ පිළිබඳ තොරතුරු රැස් කිරීම ද කළ යුතු වේ. එමෙන්ම මහජන පුද්තකාලය ත්‍රියාකාරකම් සංවිධානය, සම්පත් උපයෝගනය කිරීම මගින් සැම වයස් කාණ්ඩයක ම ජනතාවගේ කළාත්මක හා සංස්කාරික වර්ධනයට උනන්දු කරවිය යුතුය. මහජන පුද්තකාලය පූද්ගලයන්ට හා කණ්ඩායම්වලට විධිමත්ව සහ අවිධිමත්ව හමුවිය ගැනී වැදගත් සමාජ මධ්‍යස්ථානයකි. එවන් අර්ථ නොමැති සමාජයන්හි එහි වැදගත්කම සුවිශේෂී වේ.

3.4.7 තොරතුරු සේවා

තොරතුරු තාක්ෂණයේ සිගු දියුණුව මගින් විද්‍යුත් මාධ්‍ය හරහා සුවිශාල තොරතුරු සමුදුයක් වෙත ලහා වීමට ප්‍රජාවට අවකාශ සලසා දී ඇත. තොරතුරු සේවාව සැම විට ම මහජන පුද්තකාලයේ ප්‍රධාන ඉම්බාවක් වන අතර තොරතුරු රැස් කිරීම, ප්‍රවේශ වීම යහ ඉදිරිපත් කිරීම සිදු කරන ආකාරය පසුගිය වයර කිහිපය තුළ දී කැපී පෙනෙන වෙනසකට හාර්තය වී තිබේ.

තොරතුරු සැපයීමේ දී මහජන පුද්තකාලය ඉටු කළ යුතු කාර්යයන් ගණනාවකි.

- සැම මට්ටමක ම තොරතුරු සඳහා ප්‍රවේශය සැපයීම
- ප්‍රාදේශීය ප්‍රජාව පිළිබඳ තොරතුරු එක් රස් කිරීම සහ ජ්‍යෙෂ්ඨ පරිහරණය කිරීමට හැකි ලෙස පවත්වා ගෙන යාම. මෙහිදී වෙනත් සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකිය.
- කාක්ෂණයේ ආධාරයෙන් දියලුම වයස් මට්ටම්වල ජනතාව තොරතුරු පරිහරණය සඳහා ප්‍රතුණු කිරීම.
- යෝග්‍ය තොරතුරු මූලාශ්‍ර කරා පාඨකයන් යොමු කිරීම
- ආබාධිත පුද්ගලයන් සඳහා ස්වාධීනව තොරතුරුවලට ප්‍රවේශ වීමට අවස්ථා සලසා දීම
- දියල්ලන්ට ම ප්‍රවේශ විය හැකි පරිදී තොරතුරු ලෝකයට පිවිසෙන ද්‍රව්‍ය සංඛ්‍යාතයක් ලෙසින් කටයුතු කිරීම සහ එමගින් තොරතුරු ගාවිතයේ දුප්පත් - පොනොයන් පරිතරය සමඟන් කිරීමට සහාය වීම

අන්තර්ජාලයේ කැඩී පෙනෙන වර්ධනය ව්‍යුහාත්මක තොවන අතර පාලනය කළ හැකි මට්ටමක තොපවත්. ගුණාත්මකතාවය මෙන්ම නිරවද්‍යතාව අතින් ද තොයෙක් මට්ටමේ පවතින තොරතුරු සුවිශ්‍යාල ප්‍රමාණයන් වෙත අන්තර්ජාලය හරහා පිවිසිය හැකිය. පුද්ගලිකාලයාධිපතින්ගේ කාර්යාලය විය යුත්තේ පාඨක අවශ්‍යතා සපුරාලන නිවැරදි තොරතුරු මූලාශ්‍ර සෞයා ගැනීමට මග පෙන්වීමයි.

- ◆ බෙන්මාර්කයේ කොර්සේන්ස් මහජන පුද්තකාලය ජනතාව වෙත රාජ්‍ය, කලාපීය සහ ප්‍රාදේශීය තොරතුරු සැපයීම සඳහා තොරතුරු කුරි (Information Booths) සකස් කර ඇත. ආකාතිපත්‍ර සම්පූර්ණ කිරීමට සහ නිවැරදි දෙපාර්තමේන්තුව වෙත ජනතාව යොමු කිරීමට සහාය වීම ද මෙමගින් සිදු කෙරේ. පාධක වීමසුම් පිළිබඳව කටයුතු කිරීම සඳහා මුද්‍රිත මාධ්‍ය මෙන් ම අන්තර්ජාලය ද භාවිතයට ගනු ලැබේ.
- ◆ කොළුම්බියාවේ මෙධිලින්හි කොමිශනැලිකෝ මහජන පුද්තකාලය විසින් නගරය පිළිබඳ කාලීන හා න්‍යවතම තොරතුරු අඩංගු වෙබ් අඩවියක් නිර්මාණය කර ඇත. රට නගරයේ ආයතන, සුවිශේෂ පුද්ගලයන්, සංස්කාතිකාංග සහ රජයේ සේවාවන්ට සම්බන්ධ ක්‍රියාපරිපාරි ඇතුළත් වේ. පාධකයන් විසින් නිරන්තරයෙන් අසනු ලබන ප්‍රශ්නවලට අදාළ නියමු මාලාවක් එමගින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

3.4.8 ප්‍රජා කණ්ඩායම් සඳහා සේවා

මහජන පුද්තකාලයට තමන්ගේ ක්‍රියාකාරකම් පුර්ණ වශයෙන් ඉටු කිරීමට නම් එය ප්‍රජාව මධ්‍යයෙහි පිහිටිය යුතුය. එය ප්‍රජාවේ අනෙකුත් සංවිධාන හා කණ්ඩායම් සමඟ කටයුතු කිරීම ද බෙහෙවින් වැදගත් වේ. රජයේ පළාත් පාලන දෙපාර්තමේන්තු, ව්‍යාපාරික ප්‍රජාව සහ ස්වේච්ඡා සංවිධාන මීට ඇතුළත් වේ. මොවුන්ගේ තොරතුරු අවශ්‍යතා විශ්ලේෂණය කළ යුතු අතර එම අවශ්‍යතා සපුරාලන පරිදි සේවාවන් යැපයිය යුතුය. මෙය රට සම්බන්ධ වන ආයතනවලට සහාය වීමක් පමණක් නොව මහජන පුද්තකාල සේවාවේ අනාගතයට බලපැලිත් ඇති කළ නැඹුම් ප්‍රජාවට අයත් ජනතාව වෙත මහජන පුද්තකාලයේ අගය

පිළිබඳ ප්‍රායෝගිකව පැහැදිලි කිරීමක් ද වේ. උදාහරණයක් වශයෙන් පලාත් පාලනය කරන දේපාලනජායන්ට සහ මටුන්ගේ කාර්ය මණ්ඩලවලට තොරතුරු සේවා සැපයීම මගින් මහරන පුද්තකාලයේ අගය පිළිබඳ ප්‍රායෝගික පැහැදිලි කිරීමක් ලබා දේ.

- ◆ එ.ගලන්තයේ එසෙන්ස් ප්‍රාන්තයේ පුද්තකාලය විසින් ස්වේච්ඡා සංවිධාන වෙනුවෙන් වෙබ් අඩවි නිර්මාණය කරනු ලැබේ. ඒ සඳහා වානිජ මට්ටමට වඩා අඩු ගාස්තුවක් අය කෙරේ.
- ◆ ඇමරිකාවේ ඇරෝන්කාවේ උජලපායි ගෝනුයේ මෙයින් හා වැඩිහිටියන්ට පරිහරණය කිරීමට පුද්තකාලයේ පරිගණකාගාරයක් සැකසීම වෙනුවෙන් ආධාර අංමුදල් හා වින කරනු ලැබේ.
- ◆ එ.ගලන්තයේ බටහිර මිධිලන්ඩ් කළාපයේ INTER - ALL නම් ව්‍යාපාතියක් ගොඩ නාවා ඇත. කුඩා ව්‍යාපාර සඳහා තොරතුරු සැපයීමට නිර්මාණය කර ඇති මෙම ව්‍යාපාතියට යුරෝපා කළාපීය සංවර්ධන අංමුදල මගින් මූල්‍ය ආධාර සපයයි. මෙම කළාපයේ පුද්තකාල 13 ක ඉගෙනුම් සහ තොරතුරු මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. ඒ සඳහා පුර්ණකාලීන කාර්යාල 15 ක සහාය ලැබේ.

3.4.9 විශේෂ පාධක කණ්ඩායම් සඳහා සේවා

මොනයම් හේතුවක් නියා නෝ පුද්තකාලයේ සාමාන්‍ය සේවාවන් පරිහරණය කිරීමට හැකියාවන් තොමැති විගව

පාදිකයන් හට එම සේවාවන් වෙත සමාන ආකාරයෙන් ප්‍රවේශ වීමට අයිතියක් ඇත. එහෙයුන් මෙවැනි පාදිකයන්ට පුද්තකාලයේ දුට්‍රූ හා සේවා වෙත පිවිසීමට මාර්ග සලකා දිය යුතුය. පහත සඳහන් දැරට අයන් වේ.

- ජ්‍යෙෂ්ඨ පුද්තකාල, පොත් යාත්‍රා සහ හුදේකලා පෙදෙස්වල ජ්‍යෙෂ්ඨ වන්නන්ට සේවා සැපයීමට අදාළ වෙනත් ආකාරයේ විශේෂ පරිවහන කුම
- නිවේස්වලට සීමා වී ජ්‍යෙෂ්ඨ වන ජනතාව වෙනුවෙන් අදාළ සේවා නිවේස් කරා රැගෙන යාම, රැකියා නියුත්තිකයන් සඳහා අදාළ සේවාවන් කර්මාන්තකාලා සහ කාර්මික ගොඩනැගිලිවෙත රැගෙන යාම
- බන්ධනාගාර, රෝහල් වැනි ආයතනවලට සීමා වී සිටින්නන් සඳහා සේවා.
- ගුවනාබාධීත සහ දාජ්‍යාබාධීත පුද්ගලයන් වැනි හාරිරික හා මානයික ආබාධවලින් පෙළෙන පුද්ගලයන් සඳහා විශේෂ උපකරණ සහ කියවීම් දුට්‍රූ සැපයීම.
- ඉගෙනිමේ අපහසුතාවලින් පෙළෙන පුද්ගලයන්ට විශේෂ දුට්‍රූ සැපයීම. නිදුසුනක් වශයෙන් කියවීමට පහසු දුට්‍රූ සහ ගුව්‍යපට සැපයීම දැක්වීය හැකිය.
- ආගන්තුක සමාජයන් තුළ මගහසර සොයා ගැනීම සඳහා සංස්කෘතිකයන් හා නව පුරවැසියන් හට සහායක සේවා සැපයීම. එමෙන්ම ඔවුන්ට තමන්ගේ සංස්කෘතික මාධ්‍ය වෙත ප්‍රවේශය සැපයීම
- අන්තර්ජාල සුවි වැනි විද්‍යුත් සන්නිවේදන සේවා සැපයීම විශේෂ අවශ්‍යතා සහිත ජනතාව සඳහා

වන දේවාච නිවීන තාක්ෂණය හා වැට්තයෙන් වැඩි දියුණු කළ හැකිය. නිදසුනක් වශයෙන් දායාරාභාධිත පුද්ගලයන් සඳහා කතා සාරාංශ කිරීම, දුර බැහැර ප්‍රදේශවල ජීවත් වන්නවුන් හෝ නිවෙස්වලින් බැහැර යාමට නොහැකි ජනතාව සඳහා මාර්ගගත සුවි තුළින් ප්‍රවේශ සැපයීම, දුරස්ථ අධ්‍යාපනය මගින් භුදේකලා ප්‍රදේශ සමග සබඳතා ඇති කරීම දැක්විය හැකිය. මාර්ගගත පොදු ප්‍රවේශක සුවිය (Online Public Access Catalogue) වැනි ප්‍රධාන දේවාචන් බොහෝ විට ඉවත්භාභාධිත සහ දායාරාභාධිත පුද්ගලයන්ගේ අවශ්‍යතා සපුරාලීමට යොදා ගත හැකිය. තාක්ෂණයේ වර්ධනයෙන් උපරිම ප්‍රයෝගන ලබන්නවුන් එයන් අවශ්‍ය කරන ආයෝගන කරීමට හැකියාව ඇති අයවලුන් වේ. මහර්ත පුද්ගලකාල විසින් දේවාච සැපයීමේ දී හැකි තරම් නිවීන තාක්ෂණයේ එම ප්‍රයෝගන හා වැට්තය කර නිර්මාණාත්මක ව්‍යාපාති සංවර්ධනය කළ යුතුය.

ප්‍රජාව තුළ සිරින ජනවාරික කණ්ඩායම් හා ස්වදේශීක ජනතාව වෙත ඔවුන්ගේ උපදේශනය මත දේවාච සංවර්ධනය කළ යුතු වේ. එවා පහත සඳහන් පරිදි වේ.

- ◆ පුද්ගලකාලයේ කාර්ය මණ්ඩලයට එම කණ්ඩායම්වල සාමාර්කයන් බඳවා ගැනීම
- ◆ එම කණ්ඩායම්වල ස්වදේශීක සාහිත්‍ය, වාචික සම්ප්‍රදාය සහ ලිඛිත නොවන දැනුම පිළික්‍රුවන පරිදි එකතුව ගොඩ නැංවීම

- ◆ සංස්කෘතිකමය වශයෙන් සංවේදී ලිඛිත යොදා ගැනීමේදී ස්වදේශීක ජනතාව සමඟ එක්ව විශේෂ තත්ත්වයන් සංවර්ධනය කිරීම
-

3.4.10 ප්‍රජාව තුළ පුද්ගලකාලය

ප්‍රජාව තුළ ජනතාව ගැටුවයෙන විවිධ ස්ථානයන්හි පුද්ගලකාල සේවා සැපයීය හැකිය.

- ◆ විශිෂ්ට සන්නියාගෝ නුවර මෙට්‍රො නැවතුම්පළවල පුද්ගලකාල සේවා සපයනු ලැබේ.
 - ◆ ස්ථානුෂ්ටයේ කැරලොයිනාවේ සහ පාතුගාලයේ වසන්ත මාසවල මුහුදු වෙරළවල දී පුද්ගලකාල සේවා සපයනු ලැබේ.
 - ◆ පුද්ගලකාල සේවා සැපයීම සඳහා විවිධ පරිවහන තුම භාවිත කරනු ලැබේ. ජාල පොත් සේවාව බොගෝ රටවල පවතී. නොර්වේ සහ ඉන්ද්‍රතියාවේ ජල යානා සහ පාපැදි භාවිත කරන අතර පිරුණි පොත් මෙන් ම හස්තගත පරිගණක රිගෙන යාමට බුරුවන් භාවිත කරනු ලැබේ. එමෙන්ම කෙන්යාවේ ඔවුවන් සහ සිම්බූබිවෙහි බුරුවන් බැඳී කරන්න යොදා ගනු ලැබේ. නෙදර්ලන්තයේ ඇපෙල්ඩ්‍රොන්හි කාර්යාල හා නිවෙස්වලට පොත් පරිවහනය කිරීමට යහුරු පැදි භාවිත කරනු ලැබේ.
 - ◆ දැකුණු අප්‍රිකාවේ යටිතල පහසුකම් නොමැති අවිධිමත් ජනාධාර සහ අනවසර පදිංචි කලාපවලට පුද්ගලකාල සේවා සපයයි. මෙය විවිධාකාරයෙන් සිදු කෙරේ.
-

නිදසුනක් වශයෙන් රජ්‍යාභ්‍යන්ට දීකිය, සායනවල දී වානේ කැබේනටි, භාණ්ඩ ප්‍රවාහන කන්ටේනර්, ගසක් යට දී හෝ පුද්ගලයන් හෝ සාප්පු මගින් ප්‍රජාවේ අනෙකුත් සාමාජිකයන්ට සැපයීම පෙන්වා දිය හැකිය. පාසල්වලට සහ වයස්ගත පුද්ගලයන් සිරින නිවේස්වලට කතන්දර ක්‍රිම සඳහා පොත් කට්ටිල පිරුම් වශයෙන් ප්‍රජා දෙනු ලැබේ. පුද්තකාලයට සාමට නොහැකි ලමයින් සඳහා පාසල්වල ව්‍යාපාතිවලට අදාළ තොරතුරු ලමා සුරිකුම් මධ්‍යස්ථානවල පවත්වා ගෙන යනු ලැබේ..

- ◆ කොළුම්බියාවේ ජනතාව ටැඩි වශයෙන් ගැවයෙන ස්ථානවලට පොත් 300 කින් සම්ඟින වානේ කැබේනටුවක් සහ දැන්වීම් පුවරුවක් සපයනු ලැබේ. එචා දිනකට පැය දෙකක් පමණ එවාත් තබනු ලැබේ.
- ◆ ඇමරිකාවේ වර්ෂීනියා ප්‍රාන්තයේ මෙනයාස්ති ප්‍රථම විද්‍යුත් පුද්තකාලය වෙළඳ පරිග්‍රයන්හි පිහිටුවා ඇත. එහි මුද්‍රිත පොත් නොමැති අතර එමගින් පරිගණක හා තාක්ෂණික පාදිමාලා මෙන් ම අතර්‍ය පුද්තකාල දේවා සපයයි. ප්‍රාන්තීය පුරවැසියන් වෙත දේවාවන් නොමිලේ සපයනු ලැබේ.

3.4.11 කියවීම පුවර්ධනය සහ සාක්ෂරතාව

කියවීම, ලිවීම සහ අංකන ගාවිතයේ හැකියාව සමාරයක සමෝඛ්‍යතාත්මක හා ආර්ථික සාමාජිකයෙහි එම සඳහා එන පුරුව අවශ්‍යතාවකි. කියවීම හා ලිවීම නව සන්නිවේදන තාක්ෂණී

නුම පරිහරණයට අවශ්‍ය හිළ්පතුමයකි. එහෙදින් ජනතාවට නවීන තාක්ෂණයේ උපරිම එල ප්‍රයෝගන ලබා ගැනීමට හැකි ක්‍රියාකාරකම්වලට මහජන පුද්ගලිකාලය සහාය විය යුතුය. එමෙන්ම සාක්ෂරතාව සහ මාධ්‍ය හැකියාව ප්‍රවර්ධනයට යන්න දරන ආයතනවලට සිය සහයෝගය ලබා දිය යුතුය. එය පහත සඳහන් ආකාරයට සාක්ෂාත් කර ගත හැකිය. එනම්,

- කියවීම ප්‍රවර්ධනය කිරීම
- සාක්ෂරතා හැකියාවන් දුර්වල පුද්ගලයන් සඳහා යෝගා දුටුව සැපයීම
- ප්‍රජාව තුළ අසාක්ෂරතාව නැති කිරීමට කටයුතු කරන වෙනත් ආයතන සමඟ ක්‍රියාත්මක ටීම
- සාක්ෂරතාව සහ අංකන හැකියාවන් දියුණු කිරීමට සම්බන්ධ ප්‍රවාරක වැඩසටහන්වලට සහභාගී ටීම
- කියවීමේ රුවීය, සාහිත්‍යය සහ මාධ්‍ය සංස්කෘතිය ප්‍රවර්ධනය සඳහා වන උත්සව, රැස්ටීම් සංවිධානය කිරීම
- පරිගණක තාක්ෂණය කාවිතය ප්‍රවර්ධනය කිරීම සහ පුහුණුව සැපයීම
- මාධ්‍ය වෙළදපොලෙක් නව වර්ධනයන් පීලිඛද දැනුවත්තාවය ප්‍රවර්ධනය කිරීම
- ජනතාවට අවශ්‍ය තොරතුරු නියමිත සටරුපයෙන් සොයා ගැනීමට උපකාර වීම හා
- නව පුරවැයියන් හට අන්තර්ගත අධ්‍යාපනික හැකියාවන් ලබා ගැනීමටත් ගුරුවරුන්, දෙමාපියන් සහ වෙනත් යුවීයෙළු පුද්ගලයන් සමඟ සහයෝගයෙන් උපකාර කිරීම. නව යුද්ධර්යය තුළ ඔවුන්ගේ ජීවීත හැඩ ගස්වා ගැනීමටත් උපකාර කිරීම යනාදිය මගිනි.

මහජන පුද්තකාල විවිධ නිර්මාණ දාහිත්‍ය කාති යපයන ලබන අතර පාඨකයන්ගේ අවධානය දිනා ගැනීම යදහා එම විවිධත්වය ශිල්ප තුමයක් ලෙස භාවිත කළ තැකිය. එමෙන් ම අන්තර්ත්වාකාරී වැඩිහිටි සටහන් සංවිධානය කිරීමෙන් පාඨකයන් විසින් කියවන ලද පොත් පිළිබඳ ඔවුන්ගේ අදහස් හුවමාරු කර ගැනීමට ඉඩ සලසා දිය තැකිය.

- ◆ එංගලන්තයේ වැන්ඩිස්ටර්ස් හි අන්තර් හ්‍රියාකාරී වැඩියටහනක් හ්‍රියාත්මක කර ඇති අතර එහිදී පාඨකයන් කියවීමට උනන්දු කරවීමටත් ඔවුන් විසින් කියවන ලද පොත් පිළිබඳ සංවාදයක් ඇති කිරීමටත් බහු මාධ්‍ය මාදුකාංග භාවිත කරනු ලැබේ.
- ◆ අයර්ලන්තයේ ඔගාලී සහ ලිමරික් ප්‍රාන්ත පුද්තකාල විසින් සාක්ෂරතාවක් ඇති සියුන්, ගුරුවරුන්, ප්‍රාදේශීය සාක්ෂරතා සංවිධායකයන් සහ ජාතික වැඩිහිටි සාක්ෂරතා ආයතන සමඟ එක්ව සන්නිය වැඩියටහන් හ්‍රියාත්මක කරනු ලැබේ. ඔවුන් විසින් පූලිල් පරායයක පොත් සහ වෙනත් දුටුවා යකස් කරනු ලබන අතර එවා වැඩිහිටි සාක්ෂරතා සියුන් සහ ඔවුන්ගේ ගුරුවරුන් වෙත ලබා දීමෙන් කියවීම් සංස්කෘතිය ප්‍රවර්ධනය කෙරේ.
- ◆ සිංහල්පුරුවේ පුද්තකාල ද්වය. ආධාරක කණ්ඩායම් සමඟ එක්ව ඉංග්‍රීසි හාජාව ඉගෙන ගන්නා කාන්තාවන්ට පුහුණුවා ලබා දෙයි. එම පංත් පුද්තකාලයේ පවත්වන අතර වැඩියටහනට අවශ්‍ය සම්පත් යපයා දීමෙන් පුද්තකාලය රට සහාය වේ.

- ◆ කොළඹම්බියාවේ මෙබලින් හි කැමිගෙනලිකෝ පුද්තකාලය වෙනුවෙන් නගරයේ පුවත්පතේ සකිපතා පිටුවක් වෙන් කර ඇත. එහි ලමා පොත් පිළිබඳ විමර්ශන සහ විස්තර පළ වේ.

3.5 පාධක සත්කාරය (Customer care)

පුද්තකාලයේ ප්‍රතිපත්ති සහ ත්‍රියාපරිපාරි පදනම් විය යුත්තේ පාධකයන්ගේ අවශ්‍යතා සහ පහසුව සඳහා මිස ආයතනයේ සහ කාර්ය මණ්ඩලයේ පහසුව සඳහා නොවේ. ගුණාත්මක අගයෙන් ඉහළ සේවාවක් සැපයිය හැකිකේ පුද්තකාලය පාධකයන්ගේ අවශ්‍යතා පිළිබඳ සංවේදී විමෙන් සහ පාධක අවශ්‍යතා සපුරාලන පරිදි සේවාවන් හැඩ ගැස්වීමෙනි. පුද්තකාල සේවා පිළිබඳ නොදුම පාක්ෂිකයා තාප්තිමත් පාධකයාය.

මහරත පුද්තකාලයට පාධක සත්කාරය පිළිබඳ ගුණාත්මක ප්‍රතිපත්තියක් තිබිය යුතුය. සියලු ආකාරයේ ප්‍රතිපත්ති සැලෙසුම් කිරීම, මෙහෙසුම් ත්‍රියාපරිපාරි සැකසීම මෙයින් අර්ථ දැක්වේ. මෙහි මූලික අරමුණා විය යුත්තේ පාධකයා කෙරෙහි යහපත් බලපෑමක් ඇති කිරීම වේ. පාධක සත්කාර ප්‍රතිපත්තියක දී මූලිකාංග වශයෙන් පහත සඳහන් ත්‍රියාමාර්ග ගත යුතුය.

- සියලුම පුද්තකාල විසින් ප්‍රක්ෂේපිත ප්‍රතිරුපය නිදහස් හා පරමාර්ථ සහගත විය යුතුය.
- කාර්ය මණ්ඩලය හැම තිව ම ආචාරණි, මිත්‍රිණි, ගරුණරු සහ සහායකිලි විය යුතුය. කර්ය මණ්ඩල පුහුණුව හා පාධක සත්කාරය පිළිබඳව තිශ්විත වැඩයටහනක් තිබිය යුතුය.

- ආබාධීන සහ සුම් ජන කණ්ඩායම්වලට අයත් පුද්ගලයන් සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන්ට මූලික දැනුවත් විමේ පුහුණුවක් ලබා දිය යුතුය
- වාචික හා ලිඛිත ඇදුම් සියලු ආකාරයේ සන්නිවේදන ක්‍රියාවලියේදී තාක්ෂණික වදුන් හා විනය මග හැරිය යුතුය.
- දුරකතන හා විනයේ දී කාර්ය මණ්ඩලය මිතුළිලි මෙන් ම උපරිම තොරතුරු ලබා දෙන ආකාරයට කටයුතු කළ යුතුය
- පාධකයන් සමඟ සන්නිවේදනය කිරීමට කුම සම්පාදනය කළ යුතුය. නිදසුනක් වශයෙන් දැන්වීම්පුවරු, පත්‍රිකා,වෙබ් අඩවි දැක්වීය හැකිය.
- පුද්තකාල සේවා නොදින් සැලපුම් කිරීම. මෙහිදී එම සේවාවන් ප්‍රමාණවත් මෙන් ම විශ්වාසදායී විය යුතුය පුද්තකාලයේ සැලැස්ම හැකි තරම් දුරට පාධකයන්ට පහසු හා යිත්තන්නා ආකාරයෙන් සකස් විය යුතුය. විවාත කරනු ලබන වේලාවන් පාධකයන්ට පහසු විය යුතුය.
- විවාත පොදු ප්‍රවේශක සුවී අන්තර්ජාලය තුළ තිබීම වැදගත් වේ. එමගින් පාධකයන්ට කමන්ගේ නිවේස්වල සිට නො පුද්තකාලය වසා තබන වේලාවන්හි දී නො සේවාවන් වෙත ප්‍රවේශ වීමට පුත්තන.
- පුද්තකාල දුව්‍ය බැහැර ගෙන යාමේ දී කාලය දීර්ශ කර ගැනීමේ නො වෙන් කර ගැනීමේ කාර්යක්ෂම සේවාවක් පැවතිය යුතුය.
- පාධකයන්ට අවශ්‍ය විට පුද්තකාල පරිශ්‍යයෙන් පර්බාහිතිව සේවාවන් සැපයිය යුතුය හැකි තරම් කෙරී කාලයක් තුළ පාධකයන්ගේ විමසීම්වලට පිළිතුරු ලබා දිය යුතුය.

- පුස්තකාල රුපකරණය පහසු කරලන ආකාරයේ රුපකරණ සැපයිය යුතුය. නිදසුනක් වශයෙන් පුස්තකාලය වසා තබන වේලාවන්දී නැවත බාර දීමට ගෙනෙන ගුවන තැන්පත් කිරීම සඳහා විශේෂයෙන් සකසන ලද පෙටිරි, නිශ්චත් කිරීම් හා බාර දීම් පිළිබඳ ස්වයං සේවා, පුස්තකාල වසා තබන අවස්ථාවල දී පිළිතුරු දීම සඳහා ඇති යන්ත්‍ර දැක්වීමට ප්‍රතිච්‍රිත යුතුය.
- සේවා පිළිබඳ සියලුම මුද්‍රිත තොරතුරු යෝගෘ විකල්ප මාධ්‍ය ස්වරුපවලින් ද සැකසිය යුතුය. නිදසුනක් වශයෙන් විශාල අකුරු මුදුණ ගුවන දාෂ්‍ය පරි. මේවා යුත් ජාතින්ගේ ගාජාවලින් ද පැවතීම අත්‍යවශ්‍ය වේ. දාෂ්‍යාබාධිත සහ ගුවනාබාධිත පාධකයන් සඳහා අවශ්‍ය විශේෂ රුපකරණ ද ඇතුළත්ව ඉහළ ගුණාත්මක අගයෙන් යුත් විද්‍යුත් රුපකරණ සැපයිය යුතුය.

3.5.1 පාධක සහකාගිත්වය

- පාධකයන් ගාවිත කරන සහ ඔවුන්ට අවශ්‍ය සේවා සම්බන්ධතා මගින් විමසීම
- පාධක පැමිණිලි විශ්ලේෂණය කිරීම සහ ප්‍රතිච්‍රිත දැක්වීම
- පවත්නා සහ නව සේවාවන් සඳහා පාධකයන් දක්වන ප්‍රතිත්වා අධික්ෂණය කිරීම.
- ප්‍රතිපත්ති සහ ව්‍යුදාපරිපාරි සංවර්ධනයේ දී පාධකයන්ගෙන් ලැබුණු තොරතුරු සැලක්ල්ලට ගැනීම.
- පාධකයන් වෙත ප්‍රතිපෝෂණය සැපයීම මගින් සේවා සංවර්ධනයේ දී ඔවුන්ගේ ප්‍රතිච්‍රිත බලපා ඇති අයුරු විමසීම.
- යෝජනා පෙටිරි, පැමිණිලි සහ ප්‍රජාසා ඉදිරිපත් කිරීම සඳහා වැඩ පිළිවෙළත් සැපයීම.

මහින් පාධකයන් දේවා අභිවාද්ධිය උදෙසා දායක කර ගත යුතුය.

3.6 පාධක අධ්‍යාපනය

පාධකයන්ගේ කුසලතා වර්ධනය කිරීමට මහජන පුද්තකාලය උදව් කළ යුතු අතර එමහින් ඔවුනට පුද්තකාල සම්පත් සහ දේවා වඩාත් එලදායී ලෙස පරිහරණය කිරීමට ගැකියාව ලැබේ. මහජන පුද්තකාලය විධින් දියලුම වයස් මට්ටම්වල පාධකයන්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය එලදායීව හාවිත කිරීම මහින් තොරතුරු සොයා යන යාත්‍රිකයකු සේ උදව් උපකාර කළ යුතු වේ. එමෙන් ම පාධක අධ්‍යාපන වැඩ සටහන් සංවර්ධනය කළ යුතුය. නවීන තාක්ෂණය වර්තමානයේ බෙහෙවින් හාවිත වන හෙයින් මෙම තාක්ෂණය වෙත ප්‍රවේශය සැපයීම සහ එවා උපරිම අන්දමීන් ප්‍රයෝගනයට ගැනීම යන අංශ දෙකෙන් ම මහජන පුද්තකාලයේ ඉම්කාව අතිශයින් වැදගත් ගැනීම් ගති.

ජනතාවට පුද්තකාල ගොඩනැගිල්ල සහ දේවාවන්, නිදියුනක් වශයෙන් සුවිය සහ තාක්ෂණික උපකරණ, හඳුන්වා දීම සහ උපකරණ භාවිතය පිළිබඳව දැනුවත් කිරීම සඳහා වරින් වර පුද්තකාල වාරිකා පැවැත්විය යුතුය. මෙම පුද්තකාල වාරිකා ප්‍රවේශමෙන් යැලැපුම් කළ යුතු අතර එහිදී රට සහගාගි වන්නන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගැනීම අත්‍යවශ්‍යය. කණ්ඩායම් සඳහා වාරිකා සංවිධානය කිරීම ඔවුන්ගේ ආයතන සමඟ සහයෝගයෙන් දිය කළ යුතු වේ.

- ◆ සි.ඁ.පේපුරුවේ මහජන පුද්තකාල එහි දැනට සිටින සහ නව පාධකයන් සඳහා අනුස්ථාපන වැඩසටහන් සම්පාදනය කරයි. පාසල් සහ පෙර පාසල්වලින් පැමිණි යිසුන්ට පුද්තකාල වාරිකා සංවිධානය කරයි. පාධකයන්ට ඔවුන්ගේ තොරතුරු ගෙවීනෙ කාර්යයට සහාය වීම සඳහා විවිධ මට්ටමේ සාක්ෂරතා වැඩසටහන් ත්‍රියාස්මක කරනු ලැබේ.
- ◆ තොයේෂියාවේ රිපෝකා මහජන පුද්තකාලය විසින් ප්‍රජාවගේ තොරා ගන් කණ්ඩායම් උදෙසා අන්තර්ජාල හාවිතය හඳුන්වා දීමට වැඩමුත් සහ සම්මත්තුතා සංවිධානය කරයි. මෙම පාධමාලා එක් එක් වර්ෂවල දී විවිධ කණ්ඩායම් ඉලක්ක කර පවත්වනු ලැබේ.
- ◆ ඇමරිකා එක්සත් ජනපදයේ නිවිජර්සිහි පුද්තකාල දැනයකට පරිගණක පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට ආධාර ලබා දේ. මෙම ආධාර ලබා දෙනුයේ පොද්ගලික පරිගණක මිලදී ගැනීමට සහ විවිධ මාතාකා යටතේ පරිගණක පුහුණු පාධමාලා ඉදිරිපත් කිරීමටය.

3.7 සහයෝගීතාව සහ සම්පත් බෙදා හදා ගැනීම

පුද්තකාල විසින් තොරතුරු, අදහස්, සේවා සහ විශේෂඥතාවන් ක්‍රමාවැනු කර ගැනීමේ සඛේදකා වර්ධනය කිරීමෙන් ප්‍රජාව වෙත සපයන සමයෙහි සේවාවේ අගය වැඩි වේ. එහි ප්‍රකිතිලයක් වශයෙන් සේවාවන්ගේ ද්විත්වකරණය අවම වේ. උපරිම එලදායිතාව යදහා සම්පත් එක් කෙරේ. ප්‍රජා සේවාවන්ගේ සමයෙහි දියුණුවක් ඇති වේ. තවද, සමහර

අවස්ථාවල දී පුද්තකාලයේ සුවිශේෂ ඉලක්ක හා ව්‍යාපාති පවත්වා ගෙන යාම සඳහා ප්‍රජාවේ පොද්ගලික යාමාජ්‍යයන්ගෙන් ඉමහත් යහායක් ලැබේ.

3.7.1 විධිමත් සබඳතා

පුද්තකාලය ප්‍රාදේශීය ප්‍රජාව සතු වෙනත් සංවිධාන සමඟ සබඳතා ස්ථාපිත කර ගත යුතුය. නිදුසුනක් වශයෙන් පායල්, සංස්කාතික සංවිධාන, කොතුකාගාර, කලාගාර, ලේඛනාගාර, යාක්ෂණරත්න වැඩියටහන් පවත්වන ආයතන, වානිජ මණ්ඩල, වෙළඳ මණ්ඩල දැක්වීය හැකිය. සැම කටුල් කරුවකුගේ ම සම්පත් හා ප්‍රයත්ත් හා සම්බන්ධිකරණය කිරීමට මෙම සබඳතා හාවිත කර එමගින් ප්‍රජාව වෙත සපයන සේවාවන් එකාබද්ධ කළ යුතුය.

3.7.2 පායල් සමඟ සබඳතා

මහරන පුද්තකාල විධින් පවත්වා ගෙන යා යුතු වැදුගන් ම ආයතනික සබඳතාව වන්නේ ප්‍රාදේශීය පායල් සහ කලාපයේ අධ්‍යාපන පද්ධතිය සමඟ වන සබඳතාවයි. සබඳතා ක්‍රම සහ / නෝ යායෝගිතා ස්වරුප පහත දැක්වේ.

- සම්පත් බෙදා හදා ගැනීම
- කාර්ය මණ්ඩල පුහුණුව බෙදා හදා ගැනීම
- යාමුහික එකතු වර්ධනය
- යාමුහික වැඩියටහන් සම්පාදනය කිරීම
- විද්‍යුත් සේවා සහ ජාලයන්හි සම්බන්ධිකරණය
- ඉගෙනුම් මෙවලම් සංවර්ධනයේ යායෝගිතාව
- පානි වශයෙන් මහරන පුද්තකාලය වෙත කරනු ලබන නැරඹුම් වාරිතා

- ජීකාබද්ධ කියවීම් සහ සාක්ෂරතා ප්‍රවර්ධනය
- ලමයින් සඳහා වෙබ් අධිකි පිළිබඳ දැනුවන් කිරීමේ වැඩ සටහන්
- විදුලි සංදේශ සහ ජාල යටිතල පහසුකම් බෙදා හදා ගැනීම
- ජීකාබද්ධව සංවිධානය කරනු ලබන ලේඛකයන්ගේ වාරිකා

(ඉල්ලා / යුතෙයේකෝ පාසල් පුද්තකාල පූජාපේකිය බලන්න)

3.7.3 සම්පත් බෙදා හදා ගැනීම

මිනුම පුද්තකාලයක එකතුව කියීයම් මට්ටමක සුවිශේෂීතාවකින් යුතු වේ. තමන්ගේ සියලුම සාමාජිකයන්ට අවශ්‍ය කරන සියලුදුව් කියිදු පුද්තකාල එකතුවක ඇතුළත් නොවේ. එහෙයින් වෙනත් පුද්තකාල එකතුන් වෙතට ප්‍රවේශය යැපයිමෙන් පුද්තකාල වියින් පාදිකයන්ට සපයන දේවාචන් විභාල වශයෙන් දියුණු කර ගත හැකිය. පුද්තකාලවලට ප්‍රාදේශීය, කලාපීය, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මිනුම මට්ටමක සම්පත් බෙදා හදා ගැනීමේ වැඩසටහන්වලට සහභාගි විය හැකිය. එමගින් නොරතුරු සම්පත් සහිත ප්‍රමාණ පරායයක සංවිධාන රාජියක් සමඟ සබඳතා ඇති කර ගැනීමට පුද්තකාලවලට හැකියාව ලැබේ.

පුද්තකාල ජාලවලට සම්බන්ධීමෙන් එ හරහා පුද්තකාලයකට තමන්ගේ එකතුව වෙනත් පුද්තකාල වෙත පිරුවලට ලබා දීමට අවස්ථා යැලයේ. නිදසුනක් වශයෙන් ජීකාබද්ධ සුවිය කෝ පාසල්, විද්‍යාල විශ්ව විද්‍යාල වැනි නොරතුරු සපයන්නන්ගේ ප්‍රාදේශීය ජාල දැක්වීය හැකිය.

3.7.4 ගුන්ර් විජ්‍යාපන ලේඛන

පුද්තකාලය මට්ටම්ගේ සම්පත් ජීවිතයේ ජාතික හෝ ජාත්‍යන්තර ගුන්ර් විජ්‍යාපන ප්‍රමිතින්ට අනුකූලව වර්ගිකරණය හා සුවිකරණය කළ යුතුය. එමගින් පුළුල් ජාල වෙත සම්බන්ධ වීමට පහසුකම් සැලයේ.

3.7.5 වෙනත් පුද්තකාලවලින් ද්‍රව්‍ය ලබා ගැනීම

පුද්තකාල පාධකයන්ගේ තොරතුරු අවශ්‍යතා සපුරාලීම සඳහා අදාළ සංවිධානයෙන් හෝ ඉන් පරිබාජින පුද්තකාලවලින් ද්‍රව්‍ය ලබා ගත යුතු වේ. පුද්තකාල විසින් අන්තර්පුද්තකාල පිරුම් ප්‍රතිපත්ති ස්ථාපිත කළ යුතු අතර එ සඳහා පහත සඳහන් කරුණු සලකා බැලීය යුතුය.

- අනෙකුත් මහරන පුද්තකාලවලට බැහැර දෙන ද්‍රව්‍ය
- පිරුම් දීමට අවසර තිබෙන ද්‍රව්‍ය සහ එයේ නොමැති ද්‍රව්‍ය වර්ග
- පිරුම් කාල සීමාව
- වෙනත් පුද්තකාලවලින් ද්‍රව්‍ය ඉල්ලුම් කරන අවස්ථා
- පරිවහන ක්‍රම
- සේවා පිරිවැය
- කිසියම් ද්‍රව්‍යයක් අස්ථානගත වුවහොත් හෝ හානි සිදු වුවහොත් ගන්නා හ්‍රියාමාර්ග

3.8 විද්‍යුත් ජාල

සංඛ්‍යාංක යුගයේ තොරතුරු සඳහා විවෘත වන විද්‍යුත් ද්‍රව්‍යයක් වෙමින් තාක්ෂණික ඉදිරි පියවර වලින් ප්‍රජාව වෙන් කර තැබීමෙන් වලක්වන ආරක්ෂක දැලක් ලෙස කරවයුතු කළ යුතු වේ. එය පුරවැයියන්ට ප්‍රාදේශීය වශයෙන් කියීයම් මට්ටමකින් සිය ජීවිත පවත්වා ගෙන යාමට හැකියාව සපයන සියලු තොරතුරු සඳහා ප්‍රවේශය ලබා දෙන්නක් විය යුතුය. එමෙන් ම ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාවලිය පිළිබඳ අත්‍යවශ්‍ය තොරතුරු ලබා ගැනීමටත් දිනෙන් දින වර්ධනය වන විශ්ව සමාජයට ධර්නාත්මකව සහාය වීමටත් එමගින් හැකියාව ලැබේ.

එමදායී දේශීය මෙන්ම ජාත්‍යන්තර විද්‍යුත් ජාල නිර්මාණය සහ පවත්වා ගෙන යාම මගින් පුද්ගලිකාලයේ සහ වෙනත් පුද්ගලිකාලවල සම්පත් සහ සේවා වෙත ප්‍රවේශය යැපයිය යුතුය. ප්‍රජා ජාලවලට සහකාරීවීම, තාක්ෂණිකව දියුණු ප්‍රජාවන් වර්ධනය සහ ආයතන දෙකක් හෝ රට් වැඩි ගණනක් සම්බන්ධ කරමින් විද්‍යුත් ජාල වර්ධනය කිරීම රට ඇතුළත් වේ. එවා ජාතික තොරතුරු ප්‍රතිපත්තියේ කොටසක් විය යුතුය.

- ◆ බෙන්මාර්කය විසින් එරෙහි අතරින මහජන පුද්ගලිකාල හැඳුනවා දී ඇත. එමගින් සියලුම මහජන පුද්ගලිකාලවල සහ විශාල පර්යේෂණ හා විශේෂ පුද්ගලිකාලවල සූචී වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබේ. රටේ ඕනෑම පුද්ගලිකාලයක තිබෙන කාතියක් හෝ තොරතුරක් ඇතුළුම් කර එය තමන්ගේ ප්‍රාදේශීය පුද්ගලිකාලයෙන් ලබා ගැනීමට ජනතාවට ප්‍රතිච්ඡත් වේ.
- ◆ එංගලන්තයේ බොහෝමයක් පුද්ගලිකාල පුද්ගලිකාලයාධිපතිගෙන් විමැතන්න (Ask a Librarian) නමින් වැඩියටහනක් දියත් කර අත. මෙය

වසරේ දින 365 ම පැය 24 ම විවෘත සේවාවකි. මෙහිදී අදාළ විමසුම් මාර්ගගතව එවනු ලබන අතර එය ස්වයංක්‍රීයව අදාළ පුද්තකාලයට යොමු කෙරේ. ඉන් පසු එම පුද්තකාලය විමසුම කරන්නාට සාපුව ම ප්‍රතිචාර දක්වයි.

3.8.1 පාධක ප්‍රවේශය

පුද්තකාලය විසින් අන්තර්ජාලය හා වෙළි අධිවි වෙත නිදහස් පොදු ප්‍රවේශයක් සැපයිය යුතුය. එමගින් සියලුම පුරුණු ප්‍රවේශයන්ට ඔවුන්ගේ ආර්ථික තත්ත්වය නොසලකා විද්‍යුත් ස්වරුපයෙන් පවතින තොරතුරු වෙත පිවිසිය හැකි වේ. මේ යදහා අවම වශයෙන් අන්තර්ජාලයට පිවිසිය හැකි එක් පොදු ප්‍රවේශක ස්ථානයක් යහා කාර්ය මණ්ඩලය හාවිත නොකරන මූලුණ යන්ත්‍රයක් තිබිය යුතුය.

3.8.2 දුරස්ථා ප්‍රවේශය

මහරනතාවට තමන්ගේ නිවසේ, පාසලේ තො සේවා ස්ථානයේ ඩිට විද්‍යුත් සම්පත් යහා සේවා වෙත ප්‍රවේශ විය හැකි පරිදි පුද්තකාලය විසින් තොරතුරු යහා යන්ත්‍රවේදන තාක්ෂණය උපයෝගනය කළ යුතුය. හැකි නම් එම සේවාවන් යතියේ දින භාෂේ ම දිවසේ පැය 24 ම පැවතිය යුතුය. යුතිය අන්තර්ජාලයට එක් කිරීමෙන් මහරනයා යහා වෙනත් පුද්තකාල එය ගාවිත කිරීම වර්ධනය වන අතර සේවාවන්ගේ ගුණාත්මක අගය ද වැඩි දියුණු වේ.

- ◆ අැමරිකා එක්සත් ජනපදයේ බෙල්වෙයාර් ප්‍රාන්ත පුද්තකාලය විසින් ගොඩනාව ඇති බෙල්වෙයාර් වැඩ සටහන මගින් සියලුම පුරවැසියන් වෙත ඉගෝලීය පිහිටිම කෝ ආර්ථික තත්ත්වය පිළිබඳ සැලකීමකින් තොරව පුද්තකාල තොරතුරු සේවා සහ අන්තර්ජාලය වෙත ප්‍රවේශ පහසුකම් ලබා දෙනු ලැබේ. එමගින් විවිධත්වයෙන් යුතු ප්‍රාන්තිය මාර්ගගත නිපැයුම්, ප්‍රාන්තිය රජයේ තොරතුරු, කෝරා ගණ අන්තර්ජාල අඩවි වෙත විෂයානුබද්ධ නියමු සහ බෙලවෙයාර් හි සියලුම වර්ගයේ පුද්තකාලවලට සබඳතා යපයනු ලැබේ.
-

3.8.3 කාර්ය මණ්ඩල ප්‍රවේශය

පාදිකයන් උදෙසා යහපත් විමර්ශන සහ උපදේශන සේවාවක් සැපයීම සඳහා කාර්ය මණ්ඩලයට අන්තර්ජාලය සහ වෙබ් අඩවි වෙත පිවිසීමට පහසුකම් තිබිය යුතුය. අන්තර්ජාලය පරිහරණය පිළිබඳව නිරන්තර පුහුණුවක් කාර්ය මණ්ඩලයට ලබා දීම අත්‍යවශ්‍යය.

3.8.4 තොරතුරු යාන්ත්‍රිකයකු

මහජනතාවට සංඛ්‍යාක තොරතුරු (Digital information) වෙත පිවිසීමට විද්‍යුත් ද්‍රව්‍යක් වෙමින් යහපත් අනාගතයක කරා යාම සඳහා තාක්ෂණික අවකාශය තරණය කිරීමට පුරවැසියන් හට සහාය වන මැදිහත්කරුවකු බවට මහජන පුද්තකාලය පරිවර්තනය වෙමින් පවතී. මෙහිදී පාදිකයා නිවැරදි නා විශ්වාසදායී තොරතුරු වෙත රැගෙන යන යාන්ත්‍රිකයකු වීම පුද්තකාලයාධිපතිගේ වගකීම වේ.

- ◆ බෙන්මාර්කයේ කලාපීය හා ප්‍රාදේශීය පුද්තකාල මහජන පුද්තකාලවල ජාල පිළිබඳ නියමුවක් සකස් කරමින් සිටි. ප්‍රමූල් පරායයක වෙබ් අඩවි පිළිබඳ විස්තර එමගින් සැපයේ. මෙම අඩවි ඇගයීමට ලක් කරනුයේ පුද්තකාලයාධිපති විසිනි. ලමයින් හා යොවනයන් සඳහා ද මිට සමාන ආකාරයේ නියමු සකස් කර ඇත.

3.9 යෝගා සඳහා ප්‍රවේශය

මහජන පුද්තකාලවල යෝගා සැපයීමේ එක් ප්‍රධාන මාර්ගයක් වන්නේ හොතික ප්‍රවේශයයි. කිසියම් යෝගාවකට ප්‍රවේශවීමට පාධකයන්ට හැකියාවන් නොමැති නම් එක් කිසිදු අගයක් නොමැත. යෝගාවන් සඳහා ප්‍රවේශය සකස් කළ යුත්තේ දැනට සිටින පාධකයන්ට මෙන් ම විහාර පාධකයන්ට ද උපරිම පහසුව සැලසෙන පරිදිය.

3.9.1 යෝගා ස්ථානවල පිහිටීම

මහජන පුද්තකාලවල යෝගා ස්ථාන පිහිටුවිය යුත්තේ ප්‍රදේශ වාසීන් වෙත උපරිම අන්දමේ පහසුවක් ඇති වන පරිදිය. හැකි නම් එවා ප්‍රවාහන ජාලයේ මධ්‍යයට වන්නට සහ ප්‍රජා ත්‍රියාකාරකම් කලාපයට සම්පත පිහිටුවීම බෙහෙවින් වැදගත් වේ. නිදසුනක් වශයෙන් වෙළඳසල්, වෙළඳ මධ්‍යස්ථාන දක්විය හැකිය. යෝගා අවස්ථාවල දී මහජන පුද්තකාලයේ යෝගා ස්ථාන කලාගාර, කොනුකාගාර, කලා මධ්‍යස්ථාන, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රිඩා මධ්‍යස්ථාන වැනි

ගොඩනැගිලිවල පිහිටුවීමට අවධානය යොමු කළ යුතුය. මෙවන් ස්ථානවල සේවා ස්ථාන පිහිටුවීම එවායේ ප්‍රාග්ධනය සහ මෙහෙයුම් කටයුතු සඳහා අංමුදල් ආකර්ශනය කිරීමට අවස්ථා උදා කරනු ඇත.

මෙම සේවා ස්ථාන මහජනතාවට තොඳීන් දර්ශනය විය යුතු අතර එම ස්ථානවලට ඇවිදීමෙන්, මහජන ප්‍රවාහන සේවා මගින් තෝරා පොදුගලික වාහනවලින් ලහා තීමට හැකියාව තිබිය යුතුය. මනාව සංවර්ධිත නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල මහජන පුස්තකාල මිනින්තු 15 ක් ඇතුළත පොදුගලික වාහනයකින් ලහා විය හැකි දුරක පිහිටිය යුතුය.

-
- ◆ සි.ඡප්පුරුවේ මහජන පුස්තකාල පිහිටා කිහෙනුයේ රජයේ නිවාස සංකීර්ණවල මධ්‍යස්ථාන වන්නටය. ලමා පුස්තකාල බිම් මහලේ වෙන් කරන ලද කාමර්වල පිහිටුවා ඇත. ලමයින්ට අසල්වැසි නිවෙස්වල සිට විනාඩි පහක් ඇතුළත රට පැමිණිය හැකිය.
-

3.9.2 විවාහ වේලාවන්

පුස්තකාල සේවාවන්ට ඉනා ඉහළ ප්‍රවේශයක් ලබා දීම සඳහා එය ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨ වන, සේවය කරන සහ අධ්‍යාපන කටයුතුවල නියැලෙන ජනතාවට උපරිම පහසුවක් සපයන වේලාවන්හි විවාහට පැවතිය යුතුය.

3.10 පුද්තකාල ගොඩනැගිලි

පුද්තකාල ගොඩනැගිල්ලක් සැලසුම් කිරීමේ දී පුද්තකාලයාධිපති සහ පාලන අධිකාරිය පහත සඳහන් කරුණු සැලකිල්ලට ගත යුතුය.

- පුද්තකාලයේ කාර්යයන්
- පුද්තකාලයේ ප්‍රමාණය
- වෙන් කරන ලද ඉඩකඩ
- සැලසුම් ලක්ෂණ
- ප්‍රවේශක රාක්ෂක
- සංඝා පුවරු
- පුද්තකාලයේ වට්පිටාව
- විද්‍යුත් සහ ග්‍රෑන්ඩ් දායා උපකරණ
- ආරක්ෂාව
- රටිගාල

3.10.1 පුද්තකාලයේ කාර්යයන්

සමස්ත පුද්තකාල දේවා ත්‍රියාන්මක කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ පුද්තකාලය සතුවිය යුතුය. ඒවා පුද්තකාලයේ දැඟුකාලීන සැලසුම් සහ ප්‍රාදේශීය සහ ජාතික මට්ටමේ ප්‍රමිති / නියාමවලින්ට අනුඩු විය යුතු වේ.

3.10.2 පුද්තකාලයේ ප්‍රමාණය

මහරන පුද්තකාලයට අවශ්‍ය ඉමියේ ඉඩ ප්‍රමාණය ඒ ඒ ප්‍රජාවන්ට ආවේණික අවශ්‍යතා, පුද්තකාලයේ කාර්යයන්, පවත්නා සම්පත්, පුද්තකාල එකතුව සහ වෙනත්

පුද්තකාලවලට ඇති දුර යනාදි කරුණු මත රඳා පවතී. මෙම මූලිකාංග රටෙන් රටට කැපී පෙනෙන ලෙස වෙනස් වන අතර මහජන පුද්තකාලයට අවශ්‍ය ඉඩකඩ පිළිබඳ විශ්ව ප්‍රමිතයක් යෝජනා කිරීම අපහසුය. සමහර රටවල මේ යදහා ප්‍රමිත ගොඩ නංවා ඇත. නිදසුනක් වශයෙන් කැනඩාවේ ඔන්ටාරියෝ සහ ය්‍යාෂ්‍යයේ බාර්ඩිලෝනා දැක්විය හැකිය.

3.10.3

වෙන් කරන ලද ඉඩකඩ

වැඩිහිටියන්, ලමයින් සහ තරුණ තරුණියන් මෙන් ම පවුල් වශයෙන් පැමිණෙන පාධකයන්ගේ කාවිතයට අදාළ සේවාභන් යදහා පුද්තකාලයේ ඉඩකඩ වෙන් කළ යුතුය. එහි ඉලක්කය විය යුත්තේ ප්‍රජාවේ යියලුම කණ්ඩායම් සහ ප්‍රදේශලයන්ගේ අවශ්‍යතා යපුරාලන ප්‍රමාණය එකතුවක් සැපයිමය. (එකතුව වර්ධනය කිරීම යදහා 4 පරිව්පේදය බලන්න)

කාර්යයන්ගේ ප්‍රමාණය සහ එක් එක් කාර්ය යදහා වෙන් කළ යුතු ඉඩකඩ රඳා පවතිනුයේ පුද්තකාලයේ ප්‍රමාණය මතය. පුද්තකාලයක් සැලසුම් කිරීමේ දී පහත යදහන් කරුණු කෙරෙන් අවධානය යොමු කළ යුතුය.

- පොත්, වාර සහරා, විශේෂ එකතු, ග්‍රෑන්ඩ්, ප්‍රව්‍යපට, විධියෝ පර සහ වෙනත් මුද්‍රිත නොවන හා සංඛ්‍යාක යම්පත් ඇතුළු පුද්තකාල එකතුව
- වැඩිහිටියන්ට, ලමයින්ට සහ යොවනයන්ට විනෝදාත්මක කියවීම්, ගැමුරු අධ්‍යාපන, කණ්ඩායම් ක්‍රියාකාරකම්, පොදේශලික උපදේශන ආදිය යදහා කියවීම් ගාලා ඉඩකඩ සහ නිශ්චල්ද කියවීම් කාමර සැපයීම
- පරිභාජිර සේවා ; විශේෂ එකතු යාන්ත්‍රණ කිරීමට සහ පරිභාජිර සේවා සැකසීමට ඉඩකඩ සැපයීම

- දේවා ඉඩකඩ (මේය කෝ පොද්ගලික පරීගණක දේවා ස්ථාන ද ඇතුළත), ආහාර ගැනීමට සහ විවේක කාලය ගත කිරීමට සුදුසු කාමර, කාර්ය මණ්ඩලයට සිය වාත්තිය සගයන් හමුවීමට සහ සිය පරීක්ෂකවරුන්ගෙන් පොද්ගලිකව උපදෙස් ගැනීමට රැස්වීම් ගාලා ඇතුළු කාර්ය මණ්ඩල පහසුකම් සැපයීම
- කුඩා සහ විශාල ප්‍රජා කණ්ඩායම්වලට රැස්වීමේ ඉඩකඩ පැවත්ම. පුද්තකාල වසා ඇති අවස්ථාවල දී සිය කටයුතු කළ ගැකි වන දේ ඇතුළුවන දොරටු සහ වැයිකිල් දොරටු වෙන ම පැවත්ම.
- පොදු ප්‍රවේශක දේවා ස්ථාන, මුදුණ යන්ත්‍ර, සංඛිත තැරී ගවේශන ස්ථාන, රායාපිටපත් යන්ත්‍ර, පොදු යතුරු ලියන යන්ත්‍ර සහ පරීගත කරන ලද ප්‍රවත්ත පට ඇවනාය කිරීමේ පහසුකම් ඇතුළු තාක්ෂණය පුවත්පත් රාක්ක, ස්වයං දේවා පොත් යංයරණය, ගබ්ද කෝජ, නොදින් ආවරණිත පුදර්ණන රාක්ක, පුදර්ණන පුවරු, ලිපි ගොනු කැඳිනාරී, සිතියම් කවර යනාදි විශේෂ උපකරණ.
- මහජනයාට සහ කාර්ය මණ්ඩලයට එහා මෙහා ගමන් කිරීමට ඉඩකඩ. මෙය මහජන කළාපයෙන් 15% - 20% ක් ද කාර්ය මණ්ඩල කළාපයෙන් 20% - 25% ක් ද වීම සුදුසුය.
- විශාල පුද්තකාලයන්හි අවන්තල් යදහා වන කළාප යාන්ත්‍රික දේවා සදහා ඉඩකඩ සැපයීම. නිදිසුන් වශයෙන් භාණ්ඩ ඔසවන යන්ත්‍ර, වාතාශ්‍රය, නඩත්තු, පිරිසිදු කිරීමේ උපකරණ ගබඩා කිරීම ආදිය දැක්වීය ගැකිය.

3.10.4 සැලසුම් ලක්ෂණ

ගාරීරක සහ මානයික වශයෙන් ආබාධීත පාදිකයන් ද ඇතුළුව යියලුම පාදිකයන් යදහා පුද්තකාලය වියින් පහසු ප්‍රවේශය සහතික කළ යුතුය. නව පුද්තකාලයක් සැලසුම් කිරීමේ දී පහත සාධනන් ලක්ෂණ ඇතුළත් කළ යුතුය.

- පුද්තකාලයේ පිටත මතා ආලෝක තත්ත්වයක් පැවතීම සහ මාර්ගයේ ඩිට පැහැදිලිව දීර්ණය වන පරදී හඳුනා ගැනීමේ සලකුණු පැවතීම
- පුද්තකාලයට ඇතුළුවන දොරටුව හොඳින් දීර්ණය විම සහ එය ගොඩනැගිල්ල වෙත වැඩි පාදක පිරිසකට ලහා විය හැකි පාර්ශ්වයක පිහිටිම
- පුද්තකාලය පරිහරණය කිරීමට ඇති බාධක ඉවත් කිරීම
- පුද්ගලයන්ට නො කණ්ඩායම්වලට පුද්තකාලයේ ඕනෑම කොටසක් හාටිත කිරීම සිමා කරන ලක්ෂණ නොපැවතීම
- අත්‍යන්තර හා බාහිර සැලසුම්කරණයේ දී තරජු පෙළවල් හැකි තරම් මගහැරවීම
- ආලෝක තත්ත්වය රාත්‍යන්තර හා රාතික ප්‍රමිතවලට අනුගත වීම
- මහල් දෙකක් සහ රට වැඩි ගණනකින් සමන්විත පුද්තකාලවල සෝජාන ඇතුළුවීමේ දොරටුවලට ආසන්නයේ සැකසීම. ජ්වායේ රෝද පුටු සහ ලමයින් ගෙනයන ස්ටෝරල් රැගෙන යාමට හැකි වීම
- පුද්තකාලය වසා ඇති අවස්ථාවල දී පුද්තකාලයේ පොත පත සහ සහ වෙනත් දුව්‍ය ආපසු බාර දීමට පහසුකම් සැලැස්වීම. මෙහිදී පුද්තකාල දුව්‍ය තැන්පත් කරන පෙට්ටි සොරුන්ගෙන් සහ ජලයෙන් ආරක්ෂා වන පරදී සැකසීම

- පුද්තකාලය හාටිතය සඳහා පාධකයන්ට කිසිදු ආකාරයක බාධාවක් නොමැති බව සහතික කිරීමට වරින් වර ප්‍රවේශක පරීක්ෂාවන් කිරීම
- හැකි සැම විට ම ආබාධීන පුද්ගලයන්ට ද පිවිසිය හැකි ලෙස ප්‍රාදේශීය, ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකූලව ගොඩනැගිලි සැකසීම

3.10.5 ප්‍රවේශක රාක්ෂණික කිරීම

පුද්තකාල දුව්‍ය විවාත රාක්ෂණිකවල තැන්පත් කළ යුතු අතර එවා පාධකයන්ට ලහා විය හැකි උයකින් යුත්ත විම වැදුගත් වේ. සියලුම රාක්ෂණික එහා මෙහා ගෙන යා හැකි මෙන් ම අගුලු දැමීය හැකි රෝද සහිත විය යුතුය. එවිට එවා එහා මෙහා කිරීම පහසුය. ලමා අංශයේ ගාහ හාණ්ඩ ලමයින්ට යෝග්‍ය ප්‍රමාණයේ එවා විය යුතුය. රාක්ෂණික ලහා විය හැකි උයකින් යුත්ත විම සහ රෝද පුවුවලින් පැමිණෙන පුද්ගලයන්ට හාටිත කළහැකි උයකින් හා පළුලකින් යුත්ත විම ද මෙහිදී විශේෂ අවධානයට යොමු විය යුතුය.

3.10.6 සංඛ්‍යා පුවරු

පුද්තකාලය පිටත ඇති සංඛ්‍යා මගින් ගොඩනැගිල්ලේ නියත කාර්යයන් හඳුනා ගැනීමක් පමණක් නොව පුද්තකාලය සඳහා මූලික මට්ටමේ ප්‍රවාරණයක් ද ලබා දේ. එහෙයින් පුද්තකාලයේ ප්‍රතිරුපය යෝග්‍ය පරිදි සන්නිවේදනය කිරීමට මෙම සංඛ්‍යා පුවරු ප්‍රවේශමෙන් සැලසුම් කළ යුතුය. පුද්තකාලයේ ඇතුළත කොටස සහ එකතුන් පාධකයන්ට පහසුවෙන් යොයා ගත හැකි පරිදි වාත්තීය ප්‍රමිතින්ට අනුකූලව සංඛ්‍යා පුවරු මගින් දැක්වීම අත්‍යවශ්‍ය වේ.

නිදසුනක් වශයෙන් පුද්ගලික සූචිත, වාර සහරා, වීමර්ණන සේවා, ලමා අංශය, වැඩිකිලි, අන්තර්ජාල මධ්‍යස්ථාන, ජායාපිටපත් යන්ත්‍ර ආදිය දැක්වීය හැකිය. මෙම සංඝා පුවරු අවශ්‍ය විට තේල් කුමයට ද ප්‍රජාවේ විවිධ වාර්ශික කණ්ඩායම්වල හා මාවතන්ගෙන් ද සකස් කළ යුතුය. වීවාත කරන වේලාවන් දක්වන සංඝා පුවරුව පුද්ගලික සූචිතයේ පිටත සේවා නොදින් පෙනෙන සේ සවී කළ යුතුය. පාදකයන්ට පුද්ගලික සූචිතය වෙත යන මාර්ගය සෞයා ගැනීමට සාකච්ඡා අවන්තල් සහාය කර ගත හැකිය. පුද්ගලික සූචිතය දක්වන සලකුණු එළඟල මාර්ගවල හා නගර මධ්‍යස්ථානවල සවී කළ යුතු ය.

3.10.7 පුද්ගලික සූචිතය වට්පිටාව

පුද්ගලික සූචිතය වෙත ජනතාව ආකර්ෂනය කරන ආකාරයේ හොතික වට්පිටාවක් පුද්ගලික සූචිතය යුතුය. එහිදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.

- පුද්ගලික සූචිතය තැන්පත් කිරීමට සහ පුද්ගලික සූචිතය කිරීමට ප්‍රමාණවත් ඉඩකඩ්
- ජනතාවට පුද්ගලික සූචිතය තැන්පත් සහ යථා පරිදි පරිනාමණය කිරීමට ප්‍රමාණවත්, පහසුකම් සහිත ආකර්ෂනීය ඉඩකඩ්
- කාර්ය මණ්ඩලයට කාර්යක්ෂමව සහ පහසු තත්ත්වයන් යටතේ තමන්ගේ රාජකාරී පවත්වා ගෙන යාමට ප්‍රමාණවත් ඉඩකඩ්
- අනාගතය යදහා ප්‍රමාණවත් සහ නමන්කිලි ඉඩකඩ්

උණුසුම් කිරීම් සහ වායු සමනය මගින් පුද්ගලික සූචිතය උණුසුම් සහ ප්‍රමාණවත් මට්ටමක පවත්වා ගෙන යා යුතුය.

ආර්දුතා පාලනය පුද්තකාලයේ එකතුව ආරක්ෂා කිරීමට මෙන් ම පුද්තකාලය පරිහරණය වධාන් පහසු කරවීමට ද සහාය වේ.

විශාල පුද්තකාලවල පුද්තකාලය විවෘතව තබන සම්පූර්ණ වේලාව ම හෝ විශේෂ අවස්ථාවන්හි දී පමණක් හෝ විවෘතව තබන ආපනාගාලා කිබේ. සමහර විට මෙවැනි පහසුකම් වානිජ සැපයුම්කරුවන් විසින් කොන්ත්‍රාන් තුමයට සපයනු ලැබේ.

- ◆ සිංහප්පූරුවේ ජ්වන ගෙලියේ පුද්තකාල (Life style libraries) හඳුනවා දී ඇත. රට ආපන ගාලාවක්, සංගිත ග්‍රැන්ඩ් කුරි, සහ සියුන් සඳහා අතරා ප්‍රජාවන් යනාදිය ඇතුළත් වේ. මේ සියලුම පුද්තකාල සහියේ දින හත ම විවෘතව ඇත.

3.10.8 විද්‍යුත් සහ ග්‍රැන්ඩ් දායා උපකරණ

මහරන පුද්තකාලයක ප්‍රධානත ම කාර්යයන් වන්නේ තොරතුරුවලින් පොහොසත් සහ තොරතුරුවලින් දුර්පත් ජනතාව අතර පවතින හිඛය යා කිරීමේ පාලමක් ලෙස කටයුතු කිරීමය. ඒ සඳහා අදාළ විද්‍යුත්, පරිගණක සහ ග්‍රැන්ඩ් දායා උපකරණ වෙතට ප්‍රවේශය සැපයිය යුතුය. මෙයට අන්තර්ජාල සබඳතා සහිත පොද්ගලික පරිගණක, පොදු ප්‍රවේශක යුත්, යුත්තම රුපතා කියවීම් යන්ත්‍ර, පරිගණ කිරීමේ යන්ත්‍ර, ස්ලයිඩ් ප්‍රක්ෂේපන යන්ත්‍ර සහ ගාර්ටික ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ උපකරණ ද ඇතුළත් වේ. විදුලි රැහැන් ඇදීම කාලීනව සිදු කළ යුතු අතර පසුකාලීන

විකල්ප සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව පැවතිය යුතුය. එමෙන් ම මෙය වරින් වර පරික්ෂාවට ලක් කිරීමට අත්‍යවශ්‍ය වේ.

3.10.9 ආරක්ෂාව

පුද්තකාලය මහජනයාට සහ කාර්ය මණ්ඩලයට සුරක්ෂිත සේවානයක් බවට සහතික කිරීමට හැකි සැම උත්සාහයක් ම ගත යුතුය. දුම් සහ ගිනි අනතුරු හැඟවීමේ නළා සැපයිය යුතු අතර කාර්ය මණ්ඩලය සහ පුද්තකාල සම්පත් සඳහා ආරක්ෂාව සැපයීම අත්‍යවශ්‍ය කරුණාක්. ගිනි තිබීමේ රුපකරණ සහ හඳුනී පිට වීමේ දොරටු කිබෙන සේවාන පැහැදිලිව සටහන් කර තැබිය යුතුය. කාර්ය මණ්ඩලයට ප්‍රථමාධාර පිළිබඳ පුණුණුවක් ලබා දිය යුතු අතර ප්‍රථමාධාර කට්ටල පුද්තකාලයේ තිබිය යුතුය. ගින්නක් වැනි බරපතල සිදුවීමක දී හ්‍රියා කිරීමට පුද්තකාල කළමනාකරු හඳුනී කටයුතු දේවා ය. විධාන සමෘහ හඳුනී ආපදා යැලැස්මක් සහය කිරීම වැදගත් වේ.

3.10.10 රට්ගාල

පුද්තකාලයට පැමිණෙන පාධකයන්ගේ පොදුගලික වාහන නැවැත්වීම සඳහා පුද්තකාල ගුම්යේ හෝ රට යාබද්ධ ප්‍රමාණවත් ආරක්ෂාව සහ ආලෝකය සහිත රට්ගාලක් පැවතිය යුතුය. ආබාධීන පුදුගලයන් සඳහා යෝග්‍ය පරිදි හඳුනා ගත හැකි සේවාන තිබිය යුතුය. ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය පාපැදි නම් පුද්තකාලයෙන් පිටත එවා සුරක්ෂිතව නවතා තැබීමට පාපැදි ආධාරක පැවතීම - අත්‍යවශ්‍යය.

එකතුව වර්ධනය කිරීම

මොනයම් හේතුවක් නිසා හෝ පුද්තකාලය විසින් පවත්වා ගෙන යනු ලබන සේවාවන් සහ දුට්ත පරිහරණය කිරීමට හැකියාවක් නොමැති පාදකයන් සඳහා නිශ්චිත සේවා සහ දුට්ත සැපයිය යුතුය. නිදිසුනක් වශයෙන් හාංචාමය සුත් ජාතින්, ආභාධිත, පුද්ගලයන් හෝ රෝහල් සහ බන්ධනාගාරගත පුද්ගලයන් දැක්විය හැකිය. සැම වයස් කාණ්ඩයක ම පාදකයන් හට ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන දුට්ත සොයා ගැනීමට අවස්ථා තිබිය යුතුය.

එකතුව සහ සේවාවන් සියලු ආකාරයේ යෝග්‍ය මාධ්‍ය සහ නූත්ත තාක්ෂණය මෙන් ම සම්ප්‍රදායික දුට්තවලින් ද සමන්විත විය යුතු වේ. ගුණාත්මකහාවයෙන් උසස් වීම සහ ප්‍රාදේශීය අවශ්‍යතා හා තත්ත්වයන්ට අදාළ එම මෙහිදී මූලික වේ. පුද්තකාල දුට්තවලින් කාලීන ප්‍රවණතා සහ සමාජ පරිණාමය මෙන් ම මිනිසාගේ ප්‍රයත්තයන්ට සහ පරිකළුපනයේ මතක සටහන් පිළිකිඩු විය යුතුය.

එකතුව සහ සේවාවන් කිසිදු ආකාරයක න්‍යායාත්මක, දේශපාලනික හෝ ආගමික වාරණයකට හෝ වානිජ බලපෑමකට හෝ යටත් නොවිය යුතුය.

(ඉල්ලා / යුනෙස්කොර් මහජන පුද්තකාල පූජාපේතිය,
1998)

4.1 හැඳින්වීම

මහජන පුද්තකාලය සිය පාධකයන්ගේ අධ්‍යාපනික, කොරතුරුමය, වින්දනාත්මක සහ පුද්ගල සංවර්ධන අවශ්‍යතාවන් සපුරාලීම සඳහා පූම්ප්‍ර සම්පත් සමුදුයක් වෙත සමාන ප්‍රවේශයක් සැපයිය යුතුය. පුද්තකාලය පටත්නා සමාජයේ උරුමය වෙත මෙන් ම විවිධත්වයෙන් යුත් සංස්කාරික සම්පත් හා අන්දැකීම් වෙත ද ප්‍රවේශය සැපයිය යුතුය. ප්‍රාදේශීය ප්‍රජාව සමඟ ඇති කර ගන්නා නිරන්තර අන්තර් හ්‍රියාකාරීත්වය සහ උපදේශනය මෙම අංමුණු සාක්ෂාත් කර ගැනීමට ඉමහත් ආධාරයක් වනු ඇත.

4.2 එකතු කළමනාකරණ ප්‍රතිපත්තිය

සැම මහජන පුද්තකාල පද්ධතියකට ම එහි පාලන අධිකාරය මගින් අනුමත කරන ලද ලිඛිත එකතු කළමනාකරණ ප්‍රතිපත්තියක් අවශ්‍ය වේ. මෙම ප්‍රතිපත්තියේ ඉලක්කය විය යුත්තේ පුද්තකාල එකතුව නඩත්තු කිරීම සහ ගොඩ නැංවීම මෙන් ම සම්පත් වෙත පිවිසීම ද්‍රාවර ලෙස සහතික කිරීමයි. පාධකයන්ට නිරන්තරයෙන් අලුත් ද්‍රව්‍ය තෝරා ගැනීමට, නව දේවාචන්ගේ ඉල්ලුම සපුරාලීමට සහ පරිහරණයේ සිදුවන වෙනස්මේ මට්ටම සහතික කිරීමට එකතුව අඛණ්ඩ පදනමක් මත ගොඩ නැංවීම අත්‍යවශ්‍ය වේ. අදාළත තාක්ෂණික දියුණුවේ ආලෝකයන් සමඟ පුද්තකාලයේ එකතුව පමණක් නොව ලොව පුරා පවතින කොරතුරු වෙත පිවිසීමේ උපාය මාර්ග ද මෙම ප්‍රතිපත්තියෙන් තුළන් පිළිඹු විය යුතුය.

එමෙන් ම මෙම ප්‍රතිපත්තිය ප්‍රාදේශීය ජනතාවගේ අවශ්‍යතා සහ උරුවියට සම්බන්ධ සාමාජික විවිධත්වය පිළිඹු කරන,

වාත්තිය කාර්ය මණ්ඩලය විසින් වර්ධනය කරන ලද පුද්තකාල ප්‍රමිති මත පදනම් විය යුතු වේ. එකතුවේ අරමුණු, අභ්‍යාය සහ අන්තර්ගතය මෙන් ම බාහිර සම්පත් වෙත පිවිසීම ද මෙමගින් නිර්වචනය කිරීම අත්‍යවශ්‍යය.

- ◆ රැකියාතු සමුහාණ්ඩුවේ සමහර පුද්තකාලවල ප්‍රතිග්‍රහණ ප්‍රතිපත්තිය නිශ්චය කිරීම සඳහා පාඨක කටයුතු සාර්ථක යොමු කළ ඇති ප්‍රතිඵලයක සහාය ලබා ගනු ලැබේ.

4.2.1 ප්‍රතිපත්තියේ අන්තර්ගතය

මෙම ප්‍රතිපත්තිය දියලුම පුද්තකාලවලට අනුගත වන විශ්විය ප්‍රකාශනයක සිට නිශ්චිත කළාපවලට හෝ රටවලට අදාළ සාමාන්‍ය ප්‍රකාශ සහ නිශ්චිත පුද්තකාල සේවාවකට අදාළ ප්‍රකාශ දක්වා පුළුල් පරාසයක දැවේ. රට පහත සඳහන් මූලිකාංග ඇතුළත් කළ හැකිය.

විශ්චිත ප්‍රකාශ

- මානව අයිතිවායිකම් පිළිබඳ XIX ප්‍රකාශය
- තොරතුරු වෙත ප්‍රවේශ විමේ නිදහය පිළිබඳ ඉන්ලා ප්‍රකාශය
- බුද්ධිමය නිදහය සහ පුද්තකාල එකතු වෙත නිදහසේ පිවිසීම පිළිබඳ ප්‍රකාශය
- තොරතුරු පිළිබඳ නිදහය
- අන්තර්ජාතික ප්‍රකාශන හිමිකම් නිශ්චයේ වගන්ති
- ඉන්ලා / යුනෙයිකෝ මහජන පුද්තකාල පූජ්‍යතිය

සාමාන්‍ය ප්‍රකාශ

- එකතු කළමනාකරණ ප්‍රතිපත්තියේ අරමුණු සහ පුද්ගලිකාල යොවාවේ සංස්ක්ත සැලැස්මට එකි ඇති සබඳතාව
- දිගු කාලීන හා කෙරීකාලීන අරමුණු
- ප්‍රවේශ උපාය මාර්ග
- එකතුවේ සහ / නෝ යොවාවන්ගේ ඉතිහාසය
- අදාළ නිශ්චි රෙගුලාසි හඳුනා ගැනීම

නිශ්චිත ප්‍රකාශ

- ප්‍රජා අවශ්‍යතා විශ්ලේෂණය
- පුද්ගලිකාල යොවාවේ ප්‍රමුඛතා
- එකතුව සඳහා වන නිර්ණායක . නිදුසුනක් වශයෙන් විශේෂ එකතු සහ බහු සංස්කාතික දුට්‍රූව්, ආබාධීන පුද්ගලයන්ට අවශ්‍ය සම්පත්, සාක්ෂරතා දුට්‍රූව් වැනි බහු සංස්කාතිකමය දුට්‍රූව් දැක්විය හැකි ය.
- දුට්‍රූව් තේරීමේ සහ අපහරණය කිරීමේ ප්‍රතිපත්ති සහ තුම
- මූල්‍ය ප්‍රතිපාදනය
- එකතුව වර්ධනය, තේරීම සහ අපහරණය සඳහා වන ආයතනික වගකීම
- වාර සගරා, දේශී පදනම් සහ වෙනත් තොරතුරු මූලාශ්‍ර වෙත පිළිසිම සහ මාර්ග ගත ප්‍රවේශය ඇතුළත විද්‍යුත් සම්පත් වෙත ප්‍රවේශය.
- තොරතුරු සඳහා වන විද්‍යුත් ද්‍රව්‍යයක් ලෙස පුද්ගලිකාලයේ ගුම්කාව
- වෙනත් පුද්ගලිකාල සහ සංවිධාන සමඟ වන සහයෝගි සබඳතාව
- සංරක්ෂණ සහ ප්‍රකිෂ්දාපන ප්‍රතිපත්ති

- විගණන අවශ්‍යතා ; ප්‍රතිග්‍රහණය, වාර්තාකරණය, පාලනය, අපහරණය, අලෙවිය නො ඉටත් කිරීම
- මූල්‍යමය දාධාරණීකරණය
- පුදාන ප්‍රතිපත්ති
- පැමිණිලි ත්‍රියාපරිපාරිය
- එකතුවේ වර්තමාන සහ අනාගත අවශ්‍යතා පිළිබඳ ඇගයීමක් කරන සම්පත් කළමනාකරණ සැලැස්ම
- ප්‍රතිපත්තිය විවාරයට ලක් කිරීම සහ ඇගයීම. මෙය පරිපුර්ණ ලැයිස්තුවක් නොවන අතර ප්‍රතිපත්තියට ඇතුළත් විය යුතු සමහර කරුණු මෙමගින් පෙන්වා දී ඇත.

4.3 සම්පත් පරායනය

පරාවගේ අවශ්‍යතා සහ රුවීකන්වය සපුරාලීම සඳහා විවිධ ස්වරුපයෙන් හා ප්‍රමාණවත් තරමින් පුළුල් පරායනයක සම්පත් මහරන පුද්තකාලය වියින් සැපයිය යුතුය. මෙම සම්පත් එකතුව තුළින් ප්‍රාදේශීය ප්‍රජාවගේ සංස්කාරික සහ සාමාජික ලක්ෂණ පිළිකැඩු විය යුතු වේ. මහරන පුද්තකාලය වියින තොරතුරු අත්පත් කර ගැනීමේ ආකාරි හා තුම කාලානුරුපව යකස් කිරීම අත්තවශය. සැම තොරතුරක් ම එකිනෙක් ස්වරුපය පිළිබඳ තැකීමක් නොකර අවශ්‍ය විට ලබා ගැනීමට පුද්තකාලය සතු විය යුතුය. ප්‍රාදේශීය තොරතුරු මූලාශ්‍ර සහ සම්පත් ගොඩ නැංවීම අනියෙන් වැදගත් වේ.

4.3.1 එකතුන්

පර්පුර්ණ ලැයිස්තුවක් නොවුන ද පහත සඳහන් පුද්තකාල දුට්‍රුව්‍ය වර්ග මහරන පුද්තකාලයක පැවතිය යුතුය.

- වැඩිහිටියන්, ප්‍රමාදීන් සහ යොවනයන් සඳහා ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන දුට්‍රූව්
- විමර්ශන කාති
- දේශ පදනම් වෙත ප්‍රවේශය
- වාර සහරා
- ප්‍රාදේශීය, කළුපිය හා ජාතික ප්‍රවත්පන්
- ප්‍රජා තොරතුරු
- පලාත් පාලනය පිළිබඳ සහ එමගින් නිකුත් කරන තොරතුරු ඇතුළු රාජ්‍ය තොරතුරු
- ව්‍යාපාරික තොරතුරු
- ප්‍රාදේශීය ඉතිහාසය පිළිබඳ සම්පන්
- පෙළපන් පිළිබඳ සම්පන්
- ප්‍රජාවගේ ප්‍රධාන හාජාවෙන් ලියවුණු සම්පන්
- ප්‍රජාව තුළ වෙශෙන සුළු ජාතින්ගේ හාජාවෙන් ලියවුණු සම්පන්
- වෙනත් හාජා වලින් ලියවුණු සම්පන්
- සංගීත ප්‍රකාශන
- පරිගණක ක්‍රිඩා
- සේල්ලම් හාණ්ඩ
- ක්‍රිඩා සහ ප්‍රහේලිකා
- අධ්‍යායන දුට්‍රූව්

4.3.2 ස්වරුප

නව ස්වරුපයේ දුට්‍රූව් නිරන්තරයෙන් එම දැක්වෙන බැවින් පහත සඳහන් ලැයිස්තුව අංග සම්පූර්ණ නොවුව ද එවා මහජන ප්‍රස්ථකාල එකතුවට එක් කළ හැකිය.

- තද සහ කඩාසි කටර සහිත පොන්
- පත්‍රිකා සහ කේරීකාලීන ප්‍රකාශන
- ලිපි කැපුම් ගොනු ඇතුළු ප්‍රවත්පන් සහ වාර සහරා

- අන්තර්ජාලයෙන් ලබා ගන්නා සංස්කෘතික තොරතුරු
- මාර්ගගත දෑත පදනම්
- සංහිත තැබී දෑත පදනම්
- මාදුකාංග වැඩිසටහන්
- සුක්ෂම රුපණ
- පරි සහ පර්ගණක තැබී
- සංඛ්‍යාංක බහුකාර්ය තැබී
- විධියෝ පට
- ලේසර් තැබී
- විශාල පර්මාණයේ මුද්‍රිත ඉව්‍ය
- බේල් ඉව්‍ය
- ගුව්‍ය කාති
- විද්‍යුත් කාති
- පෝදෝර්

4.4 එකතුව වර්ධනය කිරීම

එකතුවක ප්‍රධාන අරමුණ අනාගත පරපුර වෙනුවෙන් සම්පත් සංරක්ෂණය කිරීම පමණක් නොවන්නේ නම් එකතුව ගොඩ නැංවීම කිසිදා නිම නොවන්නක් වන අතර එය සේවාවන් සඳහා වන අනුපුරකයක් වේ.

විශේෂයෙන් නව සංඛ්‍යාංක ලෝකය තුළ විශාල එකතුවක් යනු නොදු එකතුවක් නොවේ. එකතුව ප්‍රාදේශීය ප්‍රජාවගේ අවශ්‍යතාවන්ට කෙතෙක් දුරට අදාළ වේ ද යන්න එහි සංඛ්‍යාත්මක විශාලත්වයට වඩා බෙහෙවින් වැදගත් වේ.

එකතුවේ ප්‍රමාණය විවිධ සාධක මගින් නිශ්චිත කෙරේ. ඉඩකඩ, මූල්‍ය සම්පත්, පුද්ගලික පෝදෝර් රේඛනයන්, විද්‍යුත් සම්පත් වෙත ප්‍රවේශය, ප්‍රාදේශීය අවශ්‍යතාවන්ගේ තත්ත්වය, ප්‍රතිග්‍රහණ සහ අපහරණ ප්‍රවේශය සහ වෙනත්

පුද්තකාල සමඟ කරනු ලබන හුවමාරු ප්‍රතිපත්තිය යනාදිය රට ඇතුළත් වේ.

4.4.1 එකතුන් සඳහා නිර්ණායක

එකතුන් යදහා වන ප්‍රධාන නිර්ණායක පහත සඳහන් වේ.

- ප්‍රජාවගේ දියලුම සාමාජිකකන්ට සැපයිය හැකි පරාසයක සම්පත්
- ප්‍රජාවගේ දියලුම සාමාජිකයන්ට පරිභරණය කළ හැකි ජ්වරුපයේ සම්පත්
- නව ගුන්රී නාම ලබා ගැනීම
- නව පොත් ලබා ගැනීම
- පුත්ලේ පරාසයක ප්‍රබන්ධ වර්ග සහ ප්‍රබන්ධ නොවන එෂය ආවරණය
- මුද්‍රිත නොවන සම්පත්
- වෙනත් ආයතනවල පුද්තකාල, විද්‍යුත් දින්හ පදනම්, ප්‍රාදේශීය සමාජ, රජයේ දෙපාර්තමේන්තු සහ වාචික යෘත්කාති පිළිබඳ ප්‍රජාවගේ දැනුම වැනි බාහිර සම්පත් වෙත ප්‍රවේශය
- පැරණි, කැඩි බිඳී ගිය කා යළුපිනු පොත්, මුද්‍රිත නොවන සම්පත් සහ තොරතුරු මූලාශ්‍ර අභ්‍යන්තරණය කිරීම

4.5 එකතුව නඩත්තු කිරීමේ ප්‍රතිපත්ති

මිනුම ප්‍රමාණයක මගින් පුද්තකාලයක විවිධ ජ්වරුපයේ ඉවත් අන්තර්ගත වේ. එවායේ ජ්වරුපය කුමක්වුව ද එකතුව නඩත්තු කිරීමේ දී ඒ යැම දුව්‍යයක් වෙත ම එක සමාන

අවධානයක් යොමු විය යුතුය. විවාහ රාක්කවල තැන්පත් කර ඇති දුව්‍ය යහපත් හොතික තත්ත්වයෙන් පැවතිය යුතු අතර ජ්‍යෙෂ්ඨ කාලීන නොරතුරු ඇතුළත් විය යුතුය. ගුණාත්මක අගයෙන් උසස් කුඩා එකතුවක්, පැරණි, කැඩ් බිඳී, ශිය යල්පිනු විශාල එකතුවකට වඩා පර්හරණය වෙයි. යල්පිනු එකතුන්වලට අලුත් ගනරනාම එක් වීමක් සිදු නොවේ. යල් පැන ශිය විමර්ශන මූලාශ්‍ර භාවිතයේ අවසන් ප්‍රතිපලය වන්නේ පාධකයන් වෙත සාචදාය නොරතුරු ලබා දීමය.

විද්‍යුත් ස්වරුපයේ දුව්‍ය මුද්‍රිත පොත්වලට අනුපූර්කයක් වන අතර යමනට ක්ෂේත්‍රවල දී ආදේශකයක් ලෙස භාවිත කළ තැකිය. අන්තර්ජාලයේ සහ යංහිත තැරිවල අන්තර්ගත විමර්ශන කාති මුද්‍රිත ග්‍රන්ථ සඳහා සාධනිය ආදේශකයන් වේ.

4.5.1 ප්‍රතිග්‍රහණය සහ අපහරණය

පුද්ගාල එකතුව ගතික සම්පතකි. ඒ සඳහා නිරන්තරයෙන් අලුත් සම්පත් ලබා ගැනීමත් පැරණි දුව්‍ය ඉවත් කිරීමත් අවශ්‍ය වේ. එවිට එකතුව ප්‍රජාවට අදාළ මෙන් ම පිළිගත හැකි මට්ටමේ නිරවද්‍යතාවකින් යුත්ත වේ.

ප්‍රතිග්‍රහණ ප්‍රවේශය එකතුවේ ප්‍රමාණයට වඩා වැදගත් වේ. ප්‍රතිග්‍රහණ ප්‍රවේශය බොහෝ විට මූල්‍ය සම්පත් මහ නිශ්චය වේ. කෙසේ වෙනත්, රට වෙනත් සාධක ද බලපානු ලැබේ. නිදුසුනක් වශයෙන්

- දේශීය තාජාවලින් ප්‍රකාශිත පොත් යංඛ්‍යාව
- සේවාලාභී ජනගහනය
- භාවිතයේ මට්ටම
- බහු යංච්‍යාකාරීක හා භාජාමය විවිධත්වය
- ජනගහනයේ වයස් ව්‍යුහය

- ආබාධීන හා වයස්ගත පුද්ගලයන් වැනි විශේෂ අවශ්‍යතා
- මාර්ගගත තොරතුරු වෙත ප්‍රවේශය දැක්වීය හැකිය.

එකතුවේ ප්‍රමාණය සහ ගුණාත්මකහාවය මගින් ප්‍රජාවගේ අවශ්‍යතා පිළිඳිඩු විය යුතුය.

4.5.2 සංචිත තොග

පැරණි සහ අධිවේන් පරිහරණය වන පොත් එකතු පාධකයන්ට සාපුරුව ම ප්‍රවේශ විය තොගැකි රාක්ෂකවල තැන්පත් කිරීම සුදුසුය. මේවා වත්මන් සහ අනාගත නාවිතය සඳහා ආරක්ෂා කළ යුතු ඉවත් වේ. මේවායේ අන්තර්ගත තොරතුරු වෙනත් කිසිදු ස්වරුපයක ඉවත්යක් මගින් ලබා ගත තොගැකි වීම එහි විශේෂත්වයයි. එමෙන් ම සිමාසකිතව කිසියම් කාලයීමටක දී පමණක් පරිහරණය වන විශේෂ විෂයයන්ට අයත් එකතු සහ මුදුණායේ තොමැති ප්‍රබන්ධ වැනි දැද රට ඇතුළත් වේ. යළුපිනු තොරතුරු සහ අයහපත් හොතික තත්ත්වයන් යුතු ඉවත් අත්තනම් සහ එවායේ තිබෙන තොරතුරු වෙනත් ක්‍රමයකට ලබා ගත හැකි නම් එම ඉවත් එකතුවේන් ඉවත් කළ යුතු අතර සංචිත තොගවලට ඇතුළත් තොකළ යුතුය. වෙනත් ප්‍රාදේතකාල සමඟ සාමූහික සංචිත පවත්වාගෙන යාම වධාත් එලදායි වේ. සංචිත තොගයක් පවත්වා ගෙන යාම ක්‍රමානුකූලව සිදු කළ යුතු අඛණ්ඩ ක්‍රියාවලියකි. අන්තර්ජාලයේ සහ විද්‍යුත් දේශන පදනම්වල පුළුල් පරාසයක තොරතුරු පැවත්ම හේතු කොට ගෙන මහජන ප්‍රාදේතකාලවල විශාල සංචිත තොග පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව අවම කර ඇත.

4.5.3 අන්තර්පුද්ගතකාල පීරැලි

කියිදු පුද්ගතකාලයකට හෝ පුද්ගතකාල දේවාචට එකතුව අතින් ස්වයංපෝෂ්ණිතගාවයට පත් විය නොහැකිය. මේ නිසා කාර්යක්ෂම හා එලදායි අන්තර්පුද්ගතකාල පීරැලි දේවාචක් පැවතිම සැම මහජන පුද්ගතකාලයකට ම අත්‍යවශ්‍ය වේ. පුද්ගතකාල දේවාච තුළ දේවා ස්ථාන කිහිපයක් පවත්වා ගෙන යාම මගින් පුද්ගතකාල අතර ක්‍රමානුශ්‍රාල හුවමාරු වැඩිසටහනක් සැකසීමෙන් එකතුවේ පරිහරණය උපරිම මට්ටමට ගෙන ජ්‍යෙෂ්ඨ මග සැලසේ. එමෙන් ම එමගින් පාධකයන්ට තෝරා ගැනීම සඳහා විවිධත්වයෙන් යුත් ග්‍රන්ථනාම රියක් සැපයේ.

4.6 පොත් එකතු සඳහා ප්‍රමිති

පහත සඳහන් යෝජිත ප්‍රමිති පොත් එකතුව හා සම්බන්ධිතය. ප්‍රාදේශීය හා මූල්‍යමය තත්ත්වයන් සේතු කොට ගෙන මෙම යෝජිත ප්‍රමිතිවල විවිධත්වයක් ඇති විය හැකිය. සම්පත් බෙහෙරින් සීමායකිත ස්ථානවල මෙම ප්‍රමිති එහි අපේක්ෂිත ඉලක්ක ලෙස සැලකිය හැකි අතර අනාගතයේ දී එම ප්‍රමිති සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යුදිගුකාලීන උපාය මාර්ග සකස් කිරීමට සහාය කර යුතුය.

- ◆ ස්ථාථිත පොත් එකතුවක් සාමාන්‍යයෙන් එක් පාධකයෙකුට පොත් 1.5 - 2.5 දක්වා පරිදි විය යුතුය.
- ◆ ඉතාම කුඩා දේවා ස්ථානයක් සඳහා වන අවම පොත් එකතුව 2500 ට අඩු නොවිය යුතුය.

කුඩා පුද්තකාලයක ලමයින් හා වැඩිහිටියන්ගේ ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන කාත්‍ර සමානුපාතික ලෙස පැවතිය යුතුය. විශාල පුද්තකාලවල ප්‍රබන්ධ නොවන ගුන්ත් නාමයන්ගේ සංඛ්‍යාව වර්ධනය විය හැකිය. මෙම වැඩිවීමේ අනුපාතය ප්‍රාදේශීය ප්‍රජාවගේ අවශ්‍යතා සහ මහජන පුද්තකාලයේ ගුම්කාව මත වෙනස් වේ. දොවනයන්ගේ අවශ්‍යතාවලට සරිලන එකතුවක් ද ගොඩ නැංවිය යුතුය. (දොවනයන්ගේ පුද්තකාල පිළිබඳ ඉල්ලා නියමුව බලන්න) අධ්‍යාපනික ගුම්කාව පුද්තකාලයේ වැදගත් ස්ථානයක් ගන්නේ නම් එය පොත් එකතුවේ සංයුතිය තුළින් පිළිශ්ඨ විය යුතුය.

රන සංඛ්‍යා පිළිබඳ විශ්වාසදායී ලේඛන නොමැති විට ප්‍රමිත සංවර්ධනයේ දී පවත්නා විකල්ප තුම භාවිතයට ගැනීම අවශ්‍යය. සේවා සපයන ප්‍රජාවේ ඇස්තමේන්තුගත සංඛ්‍යාව, පුද්තකාලයේ ප්‍රමාණය, දැනට දිරින හා අපේක්ෂිත පාධක සංඛ්‍යාව යනාදිය එකතුවේ ප්‍රමාණයට අදාළ ප්‍රමිත සම්පාදනයේදී පාදක කර ගත හැකිය. එමෙන් ම මීට සමාන ප්‍රමාණයේ ප්‍රජා කණ්ඩායම්වලට සේවා සපයන පුද්තකාල සමහ සැයදීමෙන් එකතුවේ ප්‍රමාණය යන එය පවත්වා ගෙන යාමට අවශ්‍ය සම්පත් පිළිබඳ ඉලක්ක නිශ්චය කර ගත හැකිය.

4.7 විද්‍යුත් තොරතුරු පහසුකම් සඳහා ප්‍රමිත

විද්‍යුත් තොරතුරු පහසුකම් සඳහා ප්‍රමිත ගොඩ නැංවිම තවමත් පවතිනුයේ ලද අවධියේය. වර්තමානයේ පවත්නා ප්‍රමිත පහත දැක්වේ.

- ◆ කැනඩාවේ භාවිත කරනුයේ පාධකයන් 500ක් යදහා එක් පරිගණක ප්‍රවේශක ස්ථානයක් යන ප්‍රමිතියයි
- ◆ එංගලන්තයේ මැතක දී යකස් කරන ලද ප්‍රමිති මගින් නිර්දේශ කරනුයේ සම්පූර්ණ සේවා ස්ථාන සංඛ්‍යාව ජනගහනය 10000 කට 6 කට නොඅඩු විය යුතු බවයි. මෙට මහජන පරිහරණයට ඇති මාර්ගගත සුවි ද ඇතුළත් වේ.
- ◆ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ පහත යදහන් ප්‍රමිති නිර්දේශ කර ඇත.
 - ජනගහනය 50000 දක්වා - 5000 කට එක් පරිගණකයක්
 - ජනගහනය 50000 ට වැඩි - 50000 ක් දක්වා 5000 කට එක් පරිගණකයක් සහ වැඩි වන සැම 10000 කට ම එක් පරිගණකයක්

මෙම පරිගණකවලින් හරි අධිකව අන්තර්ජාල පහසුකම් තිබිය යුතු බවත් සැම පරිගණකයක් ම මුදුණා යන්තුවලට සම්බන්ධ කළ යුතු බවත් මෙම ප්‍රමිති මගින් නිර්දේශ කෙරේ.

4.8 නව පුද්තකාල යදහා එකතු සංවර්ධන වැඩසටහන්

ආරම්භක එකතුවේ සංයුතිය නිශ්චිත කිරීම යදහා යෝජිත පුද්තකාලය පවතින ප්‍රජාවගේ පෝෂක කළාපයේ ජන සංඛ්‍යාව පිළිබඳ ඇගයීමක් කිරීම අවශ්‍ය වේ. ප්‍රාදේශීය හා කළාපීය ප්‍රමිති සම්පාදනයේ දී නව පුද්තකාලයේ පෝෂක

ජනගහනයේ විවිධත්වය සැලකිල්ලට ගත යුතුය. පොත් එකතුව සඳහා පහත සඳහන් ප්‍රමිති නිර්දේශ කෙරේ. අනෙකුත් මාධ්‍ය සඳහා අතිරේක ප්‍රමිති අවශ්‍ය වේ.

4.8.1 ස්ථාපන අවදිය

මූලික එකතුව ස්ථාපන කළ යුත්තේ පෝෂක කළාපයේ ජනතාවගේ සාමාන්‍ය අවශ්‍යතාවලට සර්ලන පරිදිය. පරුපුරීණ ආචරණයට වඩා මෙම අවධියේ දී ඉලක්කය විය යුත්තේ ජනතාවගේ සාමාන්‍ය අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් පරාසයකින් සහ ගැහුරුණකින් යුත් සම්පත් ගොඩ නැංවීමටය. මෙම අවධියේ දී එකතුව සඳහා අනුපුරකයක් වශයෙන් අන්තර්ප්‍රස්ථකාල පිරුව් සේවාව උපරිම අන්දමින් ක්‍රියාත්මක විය යුතුය. සම්බන්ධ රටවල් ජාතික සහ ප්‍රාන්තිය මධ්‍යස්ථානවලින් ලබා ගන්නා දුව්‍ය ප්‍රාදේශීය එකතුවට අනුපුරකයක් ලෙස භාවිත කරයි.

-
- ◆ නව පුද්තකාලයක් ස්ථාපිත කිරීමේ දී අවම මූලික පොත් එකතුව එක් පාධකයයෙකුට එක් පොතක් විය යුතුයි
-

මෙය සාක්ෂාත් කර ගත නොහැකි විට වසර තුනක කාලයක් තුළ අවම පදනම් එකතුව ස්ථාපනය කිරීම සඳහා මධ්‍යස්ථාන වර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුය. විද්‍යුත් නොරහුරු මූලාශ්‍ර වෙත පිවිසීම සංවර්ධනය කිරීම ද මෙම අවධියේ දී ආරම්භ කළ යුතුය.

4.8.2 සංස්ථාපිත අවධිය

පොත් තොගයේ ප්‍රමාණය, පරාසය හා ගැහුර වර්ධනය කිරීම මෙම අවධියේ මූලික අරමුණ වේ. ජනගහනයේ විශේෂ තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඔවුන්ගේ වධාත් ගැහුරු අවශ්‍යතාවන් සපුරාලිය හැකි වන පරිදි එකතුව වර්ධනය කළ යුතුය. පොත් අපහරණ සාධකය ද මෙම අවධියේ දී වැදගත් වන අතර එමගින් ප්‍රතිග්‍රහණය මන්දගාමී කරන බැවින් එකතුව වර්ධනය එමේ වේගය අඩු වේ.

- ◆ තුන් වසරක කාලය සඳහා මධ්‍යස්ථා ඉලක්කය වන්නේ එක් පාදකයෙකුට පොත් දෙකක් දක්වා වර්ධනය කිරීමයි.

4.8.3 තිරසාර අවධිය

මෙම අවධියේ දී එකතුව ගැහුර, පරාසය හා ප්‍රමාණය යන අංශ වලින් ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලයි. ප්‍රතිග්‍රහණ වේගය අපහරණ වේගයට සම්පාත වීම මගින් එකතුවේ ගුණාත්මක බව පවත්වා ගෙන යා හැකි වේ. නව මාධ්‍ය දුව්‍ය එකතුවට එක් විය යුතු අතර තාක්ෂණය හා එක්‍රයෙන් පුළුල් පරාසයක සම්පත් වෙත ප්‍රවේශය සැපයිය යුතු වේ.

4.8.4 අන්තර්ගතය සැකසීම

පුද්තකාලයේ දේවාච ප්‍රාදේශීය ප්‍රජාවගේ සම්පත් පිළිබඳ නිර්මාපකයකු සහ සංරක්ෂකයකු බවට පත් විය යුතුය. තොරතුරු අන්තර්ගත කුඩා පොත් පළ කිරීම, පුද්තකාලය

පිළිබඳව හෝ පුස්තකාලයේ තිබෙන මුද්‍රිත පොත පත පිළිබඳ තොරතුරු වෙත ප්‍රවේශය සපයන වෙබ් අඩවි නිර්මාණය යනාදිය අන්තර්ගත සැකකීමට ඇතුළත් වේ. මෙමෙක ප්‍රයෝගනවත් වෙබ් පිටුවලට සම්බන්ධ වීමෙන් පුස්තකාලය තොරතුරු වෙත පිවිසීමට මං සඟයන විද්‍යුත් ද්‍රව්‍යක් බවට පත් වේ.

- ◆ බෙන්මාර්කයේ වෙර්ලේන් මහජන පුස්තකාල අටක් සාමූහිකව කළාපයේ සියලුම සංස්කෘතික උත්සව ආවරණය වන පරිදි වෙබ් අඩවියක් නිර්මාණය කර ඇත. එහි ප්‍රාදේශීය සංවිධාන 2000 කට අධික ප්‍රමාණයක තොරතුරු ඇතුළත් වන අතර ඔවුන්ගේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සඳහා වෙබ් ඉදිරිපත් කිරීම් සපයනු ලැබේ.

4.9 ප්‍රතිග්‍රහණ සහ අපහරණ විගය

ස්ථාපිත පුස්තකාල සේවාවකට අයත් සාමාන්‍ය පොත් එකතුවක් සඳහා පහත සඳහන් ප්‍රතිග්‍රහණ මිණුම් ආදේශ කළ හැකිය.

රනය-ඛතාව	වාර්තිකට එක පාදකයකුට පොත්	වාර්තිකට පාදකයන් 1000කට පොත්
25000 ට අමු	0.25	250
25000 - 50000	0.225	225
50000 ට ටැකී	0.20	200

විවිධ ප්‍රමාණයේ ප්‍රජාවන් සඳහා පොත් එකතුවේ ප්‍රමාණ පහත සඳහන් නිදසුන් මගින් යෝජනා කෙරේ.

පළමු පෙළ

- 100000 ක සේවාලාභීන් සිරින ස්ථාපිත පුද්තකාල සේවාවක්
- 200000 ක මධ්‍ය පොත් එකතුවක්
- වාර්ෂික ප්‍රතිග්‍රහණ වේගය පොත් 20000

දෙවන පෙළ

- 50000 ක සේවාලාභීන් සිරින ස්ථාපිත පුද්තකාල සේවාවක්
- 100000 ක මධ්‍ය පොත් එකතුවක්
- වාර්ෂික ප්‍රතිග්‍රහණ වේගය පොත් 11250

තෙවන පෙළ

- 20000 ක සේවාලාභීන් සිරින ස්ථාපිත පුද්තකාල සේවාවක්
- 40000 ක මධ්‍ය පොත් එකතුවක්
- වාර්ෂික ප්‍රතිග්‍රහණ වේගය පොත් 5000

4.9.1 කුඩා පුද්තකාල සහ ජ්‍යෙෂ්ඨ පුද්තකාල

කුඩා සහ ජ්‍යෙෂ්ඨ පුද්තකාලවල යාමාන්‍ය ප්‍රතිග්‍රහණ වේගය පාදක අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවන් නොවිය තැකිය. සියලුම පුද්තකාල තමන්ගේ පාදකයන්ට ප්‍රශනයේ තේර්මක නිර්ත වීමට උපකාරීවන අවම පොත් නොයෙක් පවත්වා ගෙනු යාම අත්‍යවශ්‍යය. 1000 කට 250 ක් වන ප්‍රතිග්‍රහණ වේගය

කුඩා දේවා ස්ථාන සඳහා අදාළ නොවිය හැකිය. එහිදී නිර්දේශීන අවම පොත් කොගය වන 2500 විවිධ හොතික සිමාවන් හේතු කොට ගෙන අඩු වේ. මෙවන් අවස්ථාවල දී ප්‍රතිග්‍රහණ, කාලය නැවත දීර්ශ කිරීම සහ හුවමාරු වේගය යනාදිය පදනම් විය යුත්තේ ජනය-ඛාවන්ට වඩා එකතුවේ ප්‍රමාණය මතය. එමෙන්ම මෙවැනි අවස්ථාවල කාර්යක්ෂම අන්තර්ප්‍රස්ථකාල දේවාවක් ද පැවතිය යුතුය.

පිරිමි

4.9.2 විශේෂ එකතු

එකතුවේ විශේෂ කොටස්වලට තෝරා විශේෂ එකතුවලට නොවූ විශේෂ අවස්ථාවල දී නො සාමාන්‍ය ප්‍රතිග්‍රහණ සහ අපහරණ වේගය අදාළ නොවේ. මෙවන් එකතුන්ගේ විශේෂ අවශ්‍යතාව එකතු ප්‍රතිපත්තිය මගින් පිළිකිඩු විය යුතුය. එ සඳහා නියත නිද්‍යාන් කිහිපයක් පහත දැක්වේ.

- ද්වදේශීක සම්පත් - ද්වදේශීකයන්ගේ සංස්කාතීන්ට අයත් සම්පත් එකතුවක් පවත්වා ගෙන යාමන් ප්‍රවර්ධනය කිරීමන් ඒ සඳහා ප්‍රවේශය සහතික කිරීමන් මහජන ප්‍රස්ථකාලයේ වැදගත් කාර්යක්.
- ප්‍රාදේශීය ඉතිහාසය පිළිබඳ සම්පත් - ප්‍රාදේශීය ඉතිහාසයට සම්බන්ධ දුටු ත්‍රියාක්ලි ලෙස රැස් කර සංරක්ෂණය කර පාදක පරීක්‍රමා සඳහා තැබිය යුතුය.
- අනුපාතික ලෙස විශේෂ කණ්ඩායම් සංඛ්‍යාවෙන් වැඩි ප්‍රජාවන් තුළ තිබෙන ප්‍රස්ථකාල. නිද්‍යානක් වශයෙන් ලමයින්, විශ්‍රාමිකයන්, තරුණ තරුණීයන්, ද්වදේශීක ජනතාව, සුම් ජාතිකයන්, රැකියා වියුත්තිකයන් දැක්වීය හැකිය. ප්‍රස්ථකාල එකතුව සහ දේවා මගින් මෙම කොටස්වල අවශ්‍යතා පිළිකිඩු විය යුතුය.

- විමර්ශන එකතුව - පර්යෙෂණ සඳහා අවශ්‍ය උපකීමික දින්ත සැපයීමට පැරණි විමර්ශන ගුන්ත රඳවා ගැනීම අවශ්‍ය විය හැකිය.

මානව සම්පත්

මහජන පුද්තකාලය එලදායිව සංවිධානය කළ යුතු අතර මෙහෙයවීමේ දී ව්‍යත්තිය ප්‍රමිති පවත්වා ගෙන යා යුතුය.

පුද්තකාලයාධිපති, පාධකයා යහා සම්පත් අතර ත්‍රියාණීලි මැදිහත්කරුවකු වේ. ප්‍රමාණවත් සේවාවක් සහතික කිරීම සඳහා පුද්තකාලයාධිපතින්ගේ ව්‍යත්තිය යහා අඛණ්ඩ අධ්‍යාපනය අත්‍යවශ්‍ය යාධකයකි.

(ඉල්ලා / යුතෙස්සේර් මහජන පුද්තකාල ප්‍රජාපේතිය,
1994)

5.1 හැඳින්වීම

කාර්ය මණ්ඩලය යනු පුද්තකාලයක කටයුතු පවත්වා ගෙන යාමේ දී අතිශයින් වැදගත් වන සම්පතකි. කාර්ය මණ්ඩලය සඳහා වැය වන මූදල පුද්තකාල අයවැයෙන් ඉහළ අනුපාතයක් නියෝජනය කරයි. ප්‍රජාව වෙත විශිෂ්ට සේවාවක් සැපයීමේ දී සම්පත් එලදායිව පරිහරණය කිරීමටත් ප්‍රජාවගේ ඉල්ලීම් සපුරාලීමටත් හොඳින් ප්‍රහුණුවලත් ඉහළ අභිප්‍රේරණයකින් යුත් කාර්ය මණ්ඩලයක් දිරීම අත්‍යවශ්‍යය. මෙම වගකීම් දැරීමට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් දිරීය යුතුය.

ප්‍රස්තකාල කාර්ය මණ්ඩලය කළමනාකරණය කිරීම ද වැදගත් ක්‍රියාවලියකි. සමස්ත කාර්ය මණ්ඩලයට ම ප්‍රස්තකාල සේවාවේ ප්‍රතිපත්ති, මනාව පැහැදිලිව දක්වා ඇත. රාජකාරී සහ වගකීම්, යහපත් සහ ක්‍රමානුෂ්‍ය රැකියා තත්ත්වයක්, සහ අනෙකුත් සමාන්තර රැකියා සමඟ තරගකාරී වැටුප් පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය.

5.2 ප්‍රස්තකාල කාර්ය මණ්ඩලයේ කුසලතා

මහජන ප්‍රස්තකාලයේ සේවාවන් ඉලක්කගත වී තිබෙනුයේ විවිධත්වයෙන් සහ වෙනස්වන අවශ්‍යතා වලින් සමන්විත ප්‍රාදේශීය ජන කණ්ඩායම් වෙතය. අන්තර්ප්‍රද්‍රාගල හැකියාවන්, යාමාජීය දැනුවත්තාවය, කණ්ඩායම් ක්‍රියාකාරීත්වය සහ නායකත්වය මෙන් ම වැඩ කටයුතුවල සහ සංවිධානයේ ක්‍රියාපරිපාරී සඳහා වන අනුෂ්‍යලතාව යනාදිය ඇතුළත් ප්‍රත්‍රි පරාසයක කුසලතා හා ගුණාංග ප්‍රස්තකාල කාර්ය මණ්ඩලය සතු විය යුතු වේ. / මහජන ප්‍රස්තකාල කාර්ය මණ්ඩලයට අවශ්‍ය මූලික කුසලතා හා ගුණාංග පත්‍ර සඳහන් පරිදි දැක්වීය හැකිය.

- ජනතාව සමඟ දිනාත්මක ලෞස සන්නිවේදනය කිරීමේ හැකියාව
- පාධක අවශ්‍යතා අවබෝධ කර ගැනීමේ හැකියාව
- ප්‍රජාවේ ප්‍රද්‍රාගලයන් හා කණ්ඩායම් සමඟ සහයෝගිකාවෙන් කටයුතු කිරීමේ හැකියාව
- සංස්කෘතික විවිධත්වය පිළිබඳ දැනුම සහ අවබෝධය
- ප්‍රස්තකාල එකතුවට ඇතුළත් විය යුතු ද්‍රව්‍ය සහ රටු ප්‍රවේශ වන ආකාරය පිළිබඳ දැනුම සහ අවබෝධය
- ප්‍රස්තකාල සේවාවේ ප්‍රතිපත්ති පිළිබඳ දැනුම සහ රටු ඇති එකාත්තාව

- එමදායි පුද්තකාල දේවාචක් සැපයීමේ දී වෙනත් අය සමඟ කටයුතු කිරීමේ හැකියාව
- ඩියු කළ යුතු වෙනස්කම් හඳුනා ගැනීම සහ එවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම්තාව සහිත සංවිධානමය තුළුනා
- නව අදහස් සහ ක්‍රියාකාරන්වය සඳහා වන පරිකළේපනය, දැක්ම සහ විවාතහාවය
- නව තත්ත්වයන් යටතේ දේවා කුම වෙනස් කිරීමට ඇති සුදානම
- තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය පිළිබඳ දැනුම

5.3 කාර්ය මණ්ඩල වර්ග

මහජන පුද්තකාලයක පහත සඳහන් වර්ගවලට අයන් කාර්ය මණ්ඩල දක්නට ලැබේ.

- සුදුසුකම් ලත් පුද්තකාලයාධිපතින්
- පුද්තකාල සහකරුවන්
- විශේෂ කාර්ය මණ්ඩල
- සහායක කාර්ය මණ්ඩල

සමහර රටවල මධ්‍යම මට්ටමේ සුදුසුකම් යහිත පුද්තකාල කාර්මිකයන් සහ අර්ධ ව්‍යතිකයන් යනාදී අනිරේක කාර්ය මණ්ඩල වර්ග ද සිටිති.

සියලු වර්ගවල කාර්ය මණ්ඩල පත් කළ යුත්තේ පුර්ණ කාලීන සහ අර්ධකාලීන වශයෙන්. සමහර රටවල පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් එක් තනතුර බෙදා ගනු ලැබේ. මෙය රැකියා බෙදා හදා ගැනීම (Job sharing) යනුවෙන් හැඳින්වේ. පුර්ණ කාලීනව දේවය

කිරීමට නොහැකි පළපුරුදු කාර්ය මණ්ඩල පත් කර ගැනීමට සහ රඳවා තබා ගැනීමට මෙමගින් අවස්ථාව සලසා දෙයි.

5.3.1 සුදුසුකම් ලත් පුද්ගලිකාලයාධිපතිවරු

වාත්තිය කාර්ය මණ්ඩලයට අයත් සුදුසුකම්ලත් පුද්ගලිකාලයාධිපතින් පුද්ගලිකාල හා විජාපන විද්‍යාව පිළිබඳ උපාධියක් හෝ උපාධියක් හඳුරා තිබිය යුතුය. ප්‍රජාව තුළ පුද්ගලිකාල හා තොරතුරු සේවා පාධක අවශ්‍යතා සපුරාලන ආකාරයට සැලසුම් කිරීමට, සංචිතාන්ත්‍රය කිරීම, ක්‍රියාත්මක කිරීම, කළමනාකරණය කිරීම සහ ඇශායිම පුද්ගලිකාලයාධිපති විසින් ඉටු කළ යුතු කර්තව්‍යන් වේ. තමන්ට අවශ්‍ය තොරතුරු පුද්ගලිකාල සම්පත් අතරින් සොයා ගැනීම සඳහා පාධකයන්ට මග පෙන්වීම වැනි උපදේශන සේවා ද මිට ඇතුළත් වේ. තමා සේවය සපයනු ලබන ප්‍රජාවගේ සාමාජිකයන් සමඟ පුද්ගලිකාලයාධිපති නිරන්තර සබඳතා පවත්වා ගෙන යා යුතුය. නියත අංශවල කටයුතු කිරීමේදී පුද්ගලිකාලයාධිපති විසින් විශේෂඝ්‍ය තැකියාවන්ගෙන් යුතු වාත්තිය කණ්ඩායමක් ගොඩ නැවා ගත යුතු වේ. තිද්‍යුන් වශයෙන් ලමා පුද්ගලිකාලයාධිපතින්, තොරතුරු තිලධාරීන්, විමර්ශන පුද්ගලිකාලයාධිපතින් දැක්වීය තැකිය.

සුදුසුකම්ලත් පුද්ගලිකාලයාධිපතිවරයකුගේ සමහර රාජකාරී පහත දැක්වේ. මෙය අංශ සම්පූර්ණ ලැයිස්තුවක් නොවන අතර පුද්ගලිකාලයාධිපතිගෙන් මෙම සියලුම කාර්යයන් එකවිට කිරීමක් අපේක්ෂා නොකෙරේ.

- ප්‍රජාවගේ තොරතුරු අවශ්‍යතා විශ්ලේෂණය කිරීම
- සේවා සංචිතාන්ත්‍රය සඳහා ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම
- මහජනතාව උදෙසා සේවා සැලසුම් කිරීම සහ ජ්‍යා බෙදාහැරීමේදී දායක වීම

- තොරතුරු නිරාවරණය සහ ඉදිරිපත් කිරීම
- යෝග්‍ය දුව්‍ය හාවිත කර විමර්ශන සහ තොරතුරු පිළිබඳ ගැටුවලට පිළිතුරු සැපයීම
- පුද්තකාල සම්පත් සහ තොරතුරු පරිහරණයේ දී පාධකයන් වෙත සහාය වීම
- විශේෂීත කණ්ඩායම්වල අවශ්‍යතා සපුරාලීමට සේව සංවර්ධනය කරලීම. නිදසුනක් වශයෙන් ලමයින්ගේ අවශ්‍යතා දැක්වීය හැකිය.
- පුද්තකාලයේ සහ එහි පාධකයන්ගේ අවශ්‍යතා සපුරාලීමට දත්ත පදනම් නිර්මාණය කිරීම සහ පවත්වා ගෙන යාම.
- මහජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා පුද්තකාල හා තොරතුරු සේවා පද්ධති නිර්මාණය කිරීම
- පුද්තකාල සම්පත් සඳහා ප්‍රතිග්‍රහණ ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම
- පුද්තකාල හා තොරතුරු පද්ධති කළමනාකරණය සහ පර්පාලනය කිරීම
- පුද්තකාල දුව්‍ය සුවිකරණය හා වර්ගිකරණය කිරීම
- පුද්තකාල සේවා සහ පද්ධති ඇශායිම හා එවායේ කාර්ය සාධනය මැතිම
- කාර්ය මණ්ඩල තේරීම, ඇශායිම, කළමනාකරණය සහ පුහුණු කිරීම
- අයවැය සැකසීම
- දිගුකාලීන සැලසුම් සකස් කිරීම
- අලුතින් ඉදි කරන පුද්තකාල සහ ජාගම පුද්තකාල සැලසුම්කරණයට සහභාගී වීම
- අදාළ තාක්ෂණය ද ඇතුළත්ව පුද්තකාලයාධීපතින්වය සහ තොරතුරු සේවාවන්කි කාලීන වර්ධනයන් යමහ එක්ව දිවීම

5.3.2 පුද්තකාල සහකරුවන්

දෙශීක සංසරණ කාර්යයන් සහ පුද්තකාලයේ මෙහෙයුම් කාර්ය පුද්තකාල සහකරුවන්ගේ රාජකාරියට ඇතුළත් වේ. ඔවුන්ගේ මෙහෙයුම් ඉලක්ක වන්නේ පොත් රාක්කගත කිරීම, රාක්ක පර්ක්සා කිරීම, පුද්තකාල දුච්ච පිරිසැකයුම්, දත්ත ප්‍රවිෂ්ටය, ගොනු කිරීම, ලිපි කටයුතුවලට සහාය වීම සහ මූලික මට්ටමේ පාධක විමසුම්වලට පිළිතුරුදීම යනාදියයි. බොහෝ විට මහජනතාව සිය කටයුතු සඳහා මුණ ගැසෙනුයේ පුද්තකාල සහකරුවන්ය. එහෙයින් ඔවුන් ඉහළ මට්ටමේ අන්තර්ප්‍රදීගල සහ සන්නිවේදන හැකියාවන්ගෙන් යුත්ත විය යුතු අතර ඒ සඳහා යෝගා ප්‍රත්‍යුම්වක් ලැබිය යුතුය.

5.3.3 විශේෂජා කාර්ය මණ්ඩලය

විශාල මහජන පුද්තකාලවල නියත කාර්යයන් පවත්වා ගෙන යාමට විශේෂජා කාර්ය මණ්ඩලයක් සිටී. උදා : පරිගණක පද්ධති කළමනාකරුවන්, පරිපාලන, මුදල්, ප්‍රත්‍යුම් කිරීම් සහ අලෝවිකරණ කටයුතු සඳහා වන කාර්ය මණ්ඩල. මෙම විශේෂජා කාර්ය මණ්ඩලයට පුද්තකාල විද්‍යාව පිළිබඳ සුදුසුකම්වලට වඩා සිය විශේෂජා ක්ෂේත්‍රයේ සුදුසුකම් පැවතීම වැදගත් වේ.

5.3.5 සහායක කාර්ය මණ්ඩල

භාරකරුවන්, පිරිසිදු කරන්නන්, රියදුරන් සහ ආරක්ෂක නිලධාරීන්ගෙන් සහායක කාර්ය මණ්ඩලය සඳහා වේ. පුද්තකාලයේ කටයුතු මනාව පවත්වා ගෙන යාම සඳහා ඔවුන්ගේ කාර්යයන් බෙහෙවින් වැදගත් වේ. ඔවුන් පුද්තකාල

කාර්ය මණ්ඩලයේ අවියෝගනීය අංශයක් ලෙස සැලකිය යුතුය.

5.3.4 කාර්ය මණ්ඩලයේ සංයුතිය

පුද්තකාලයේ කාර්ය මණ්ඩලය වෙතින් හැකිතාක් දුරට සේවාලාභී ජනතාවගේ පැකිකඩක් පිළිකිඩු විය යුතුය. නිදියුනක් ලෙස කිසියම් ප්‍රජාවක් තුළ එක් ජනවර්ගයකින් කැපී පෙනෙන සංඛ්‍යාවක් සිරින විට පුද්තකාලයේ කාර්ය මණ්ඩලය තුළින් එම ජනවර්ගයේ නියෝගනය විද්‍යාමාන විය යුතු වේ. පුද්තකාල සේවාව ප්‍රාදේශීය ප්‍රජාවගේ සියලු සාමාජිකයන් සඳහාය යන්න එයින් පිළිකිඩු කරන අතර ජනතාවගේ සියලුම කොටස්වලට අයත් පාධිකයන් ආකර්ශනය කිරීමට ඉන් ලැබෙන පිටුවහැර අතිමහත්ය.

5.4 ආචාරධර්ම පිළිබඳ ප්‍රමිති

ජනතාව, අනෙකුත් කාර්ය මණ්ඩලයේ අනෙක් සාමාජිකයන් සහ බාහිර සංවිධාන සමඟ කටයුතු කිරීමේදී ආචාරධර්ම පිළිබඳ උසස් මට්ටමේ ප්‍රමිතියක් පවත්වා ගෙන යාම පුද්තකාල කාර්ය මණ්ඩලය සතු වගකීමක් වේ. ජනතාවගේ සියලු සාමාජිකයන්ට සමාන ආකාරයෙන් සැලකිය යුතු අතර හැකිතාක් දුරට නිරවද්‍ය සහ පර්පූර්ණ තොරතුරු සැපයීමට වග බලා ගත යුතු වේ. සේවා සපයන්නේ කවිරැන්ට ද තේරීම සහ ප්‍රදර්ශනය කරනු ලබන දුට්‍ර මොනවාද යන්න නිශ්චය කිරීමේ ද පුද්තකාලයාධිපතිගේ පොදුගලික අදහස් හා ආකළුප රට බලපෑමක් නොකළ යුතුය. ප්‍රජාවේ සියලුම සාමාජිකයන්ගේ අවශ්‍යතා සපුරාලීමේ ද පුද්තකාල කාර්ය මණ්ඩලයේ

අපක්ෂපාතිතවය පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් පැවතිම අත්‍යවශ්‍යය. සමහර රටවල පුද්තකාල සංගමී ආචාරයක් සංග්‍රහ ගොඩ න්‍යා ඇති අතර අනෙක් රටවලට ද එවා ආදර්ශ වශයෙන් භාවිත කළ හැකිය. විවිධ රටවල් විසින් පුද්තකාලයාධිපතින් උදෙසා සම්පාදිත ආචාරයක් සංග්‍රහ 20 කට අධික ප්‍රමාණයක් IFLA / AFIFE වෙබ් අඩවියේ ඇතුළත් කර ඇත.

5.5 පුද්තකාල කාර්ය මණ්ඩලයේ රාජකාරී

පුද්තකාල මෙහෙයුම් ත්‍රියාවලිය කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයන්ගේ සම්ප සඛිතකාවක්න් යුත් කණ්ඩායම් ප්‍රයත්තයක් විය යුතුය. කෙසේ වෙතත්, කාර්ය මණ්ඩලය යොදා ගත යුත්තේ ඔවුන්ගේ හැකියාවන් සහ යුදුසුකම්වලට අදාළ කාර්යයන් සඳහා වීම මෙහිදී බෙනෙවින් වැදගත් වේ. නිදුසුනක් ලෙස යුදුසුකම්වලන් පුද්තකාලයාධිපතිවරයු දෙනිනික සංසරණ කාර්යයන්හි නියැලීම අගනා සම්පතක් අපහේ හැරීමකි. එමෙන් ම පුද්තකාලයේ ප්‍රමාණය සහ සංසරණ වේගය නොසලකම්න් වාන්තිය පුද්තකාලයාධිපතිවරයු සේවයේ යෙදුවීම ද අවශ්‍ය නොවේ. සීමිත කාලයකට පමණක් විවාහව තබන කුඩා පුද්තකාලවලට එවැනි පුද්තකාලයාධිපතිවරයු අඛණ්ඩව සේවයේ යෙදුවීම ද අනවශ්‍යය. කෙසේ වෙතත්, එවන් ස්ථාන යුදුසුකම්වලන් කාර්ය මණ්ඩල සාමාජිකයකුගේ අධික්ෂණයට යටත් කළ යුතුය. සැම පාධකයකුට ම පුද්තකාලයාධිපති වෙත පිවිසීමට ඉඩ ප්‍රසරා කිඩිය යුතු වේ. සිය රාජකාරී සහ වගකීම් පැහැදිලිව දක්වා ඇති සේවා ශිවිසුමක් කාර්ය මණ්ඩල සතු විය යුතුය. එය වෙනස් කළ යුත්තේ කාර්ය මණ්ඩලයේ අනුදැනුම මත පමණි.

5.6 කාර්ය මණ්ඩල මට්ටම්

පුද්තකාලයට අවශ්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය විවිධ සාධක මත රඳා පවතී. එනම්, පුද්තකාලයට අයත් ගොඩනැගැලී සංඛ්‍යාව, එක් ප්‍රමාණය හා බිම් යැකැස්ම, එක් ගොඩනැගිල්ල තුළ තිබෙන අංශ, පර්ලාහිරව සපයන සේවා සහ විශේෂජා කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාව යනාදියයි. කළුපිය හෝ ජාතික මධ්‍යස්ථානයක් මගින් සේවා සපයන විට ප්‍රාදේශීය වශයෙන් අවශ්‍ය වන කාර්ය මණ්ඩල සංඛ්‍යාවට ඉන් බලපෑමක් ඇති කරයි. පවත්නා සම්පත්වල මට්ටම ද වැදගත් සාධකයකි. මෙම තත්ත්වය සහ වෙනත් ප්‍රාදේශීය වෙනස්කම් සලකා බැලීමෙන් පසු පහත යදහන් මූලික කාර්ය මණ්ඩල මට්ටම (සහායක කාර්ය මණ්ඩලය හැර) නිර්දේශ කරනු ලැබේ.

- ◆ ජනගහනය 2500 ක් සඳහා එක් පුර්ණ කාලීන සාමාජිකයෙක්
- ◆ කාර්ය මණ්ඩලයෙන් 1/3 ක් (සහායක කාර්ය මණ්ඩලය හැර) සුදුසුකම් ලත් පුද්තකාලයාධිපතින් විය යුතුය.

මෙවා මූලික නිර්දේශීය මට්ටම් වන 'අතර ප්‍රාදේශීය තත්ත්වයන් මත වෙනස් විය හැකිය. විශ්වාසදායී ජනගහන සංඛ්‍යා නොමැති අවස්ථාවල දී පුද්තකාලයේ ප්‍රමාණය, කාර්යයන්ගේ පරාසය හා පාධක සංඛ්‍යාව කාර්ය මණ්ඩල මට්ටමට සම්බන්ධ කළ හැකිය. තුළනාත්මක සහ සමාන ලක්ෂණවලින් යුත් පුද්තකාලයක් කඩ ඉම (Bench mark) වශයෙන් යැලුකිම පුද්තකාල යදහා යෝග්‍ය කාර්ය මණ්ඩල මට්ටමක් ගොඩ නැංවීමේ තවත් ක්‍රමයකි.

5.7 පුද්තකාලයාධිපතීන්ගේ අධ්‍යාපනය

සුදුසුකම් ලත් පුද්තකාලයාධිපතිවරයකුට පුද්තකාල හා විද්‍යාපන විද්‍යාව පිළිබඳ උපාධියක් හෝ පැස්වාත් උපාධියක් තිබීම අතිවාර්ය වේ. ක්ෂේත්‍රයේ නවතම වර්ධනයක් පිළිබඳ අවධානයෙන් සිරීම සඳහා පුද්තකාලයාධිපතීන් විධීමන් සහ අවධීමන් පදනමක් මත අඛණ්ඩ වාත්තිය සංවර්ධන ක්‍රියාවලියක් පවත්වා ගෙන යා යුතුය. මහජන පුද්තකාලයාධිපතීන් පුද්තකාල විද්‍යාව පිළිබඳ විද්‍යායතන සහ වෙනත් ආයතන සමඟ සම්පූර්ණ සඳහා පවත්වා ගෙන යා යුතු අතර එවායේ පාදමාලාවල අන්තර්ගතය පිළිබඳ මනාව දැනුවත්වීම අත්‍යවශ්‍ය කරුණුකි. හැකි සැම විට ම ඔවුන් මෙම විද්‍යායතනවල කටයුතුවලට සහභාගි විය යුතුය. නිදසුන් වශයෙන් දේශන පැවැත්වීම, සිපුන් බඳවා ගැනීමේදී පවත්වන සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වීම සහ වෙනත් යෝග්‍ය ආකාරයේ සහයෝගිතා වැඩසටහන් වලට සහභාගිවීම දැක්වීය හැකිය.

5.8 පුහුණුව

මහජන පුද්තකාලයේ ක්‍රියාකාරකම්වල දී පුහුණුව අතිශයින් වැදගත් අංශයක් වේ. සියලු මට්ටමේ කාර්ය මණ්ඩල සඳහා හොඳීන් සැලසුම් කළ අඛණ්ඩ පුහුණු වැඩ සටහන් පැවැත්විය යුතුය. මෙම පුහුණු වැඩසටහන් පුර්ණකාලීන සහ අර්ථ කාලීන කාර්ය මණ්ඩල සඳහා පැවැත්විය හැකිය. තොරතුරු තාක්ෂණයේ දිගු වර්ධනය විසින් පුහුණුව අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් කර ඇත. එමෙන් ම ජාලියකරණයේ වැදගත්කම සහ තොරතුරු මූලාශ්‍රවලට ප්‍රවේශවීමේ ක්‍රමෝපායයන් ද මෙම පුහුණු වැඩ සටහන්වලට ඇතුළත් කිරීම අත්‍යවශ්‍යය. තවද විශේෂඥ සහ සහාය කාර්ය මණ්ඩල සඳහා පුද්තකාලයේ කාර්යයන් සහ එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පුහුණුවක් ලබා දිය යුතුය.

නව තුම හ්‍රියාත්මක කිරීමේ දී සහස් කරනු ලබන අයටැය ලේඛනවලට පුහුණු කටයුතුවල සඳහා වැය වන මුදල ද ඇතුළත් කළ යුතු වේ. විශාල පරීමාණයේ පුස්තකාලවල පුහුණු කටයුතු සැලසුම් කිරීම සහ හ්‍රියාත්මක කිරීම සඳහා පුහුණු කිරීමේ නිලධාරී යනුවෙන් වෙන ම තනතුරක් නිර්මාණය කිරීම යුදුසූය. පුහුණු කටයුතුවලට අරමුදල් සම්පාදනය සහතික කරලීම සඳහා අයටැය ලේඛනයෙන් කිසියම් ප්‍රතිශතයක් රට වෙන් කළ යුතුය.

- ◆ පුස්තකාලයේ සමස්ත අයටැයෙන් 0.5% - 1% ප්‍රමාණයක් පුහුණු කටයුතුවලට වෙන් කිරීම යුදුසූ බව නිර්දේශ කරනු ලැබේ.

මෙටැනි අරමුදල් මට්ටමක් අයටැය කජපාද වන අවස්ථාවල දී ද පවත්වා ගෙන යා යුතුව ඇත. මන්ද , මනා පුහුණුවකින් යුත් කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වන්නේ එවැනි අවස්ථාවල දී වන බැවිති.

5.8.1 උපදේශනය

උපදේශන තුමයක් හඳුන්වා දීම වඩාත් එලදායි සහ ලාභදායි පුහුණු කිරීමේ තුමයක් වනු ඇත. අත්දැක්ම් බහුල වාත්තිකයන් සමඟ කටයුතු කිරීමෙන් නව කාර්ය මණ්ඩලයට මාර්ගෝපදේශනය මෙන් ම පුහුණුව ද සැපයේ. ඔවුන්ගේ කාර්යයන්ට සහ වාත්තිකයට සම්බන්ධ කරුණු පිළිබඳව නව කාර්ය මණ්ඩලයට උපදේශ දීම උපදේශකයන්ගේ කටයුත්තකි. උපදේශකයන් ලබා දුන් පුහුණුව කෙතරම්

එලදායි ද යන්න නිශ්චය කර ගැනීම සඳහා දෙන ලද ප්‍රහුණු ජිලිබඳ ලැයිස්තුවක් සකස් කිරීම වැදගත් වේ.

5.8.2 සම්බන්ධතා

සේවාස්ථා ප්‍රහුණුවලට අමතරව කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ කාර්යයන් පවත්වා ගෙන යාමේදී අදාළ හැකියාවන් වර්ධනය කිරීමට ඉඩ සලසන කෙරීකාලීන පාදමාලා සහ සම්මත්තුණුවලට සහභාගි විමට ඉඩ ප්‍රස්ථා සලසා දිය යුතුය. එමෙන් ම ඔවුන් අදාළ පුද්ගලික සංගම්වල ත්‍රියාක්ලී යාමාර්කයන් ලෙස කටයුතු කිරීමට උනන්දු කළ යුතුය. වෙනත් පුද්ගලික සංගම්වල කාර්ය මණ්ඩල සමඟ යබදා ඇති කර ගැනීමටත් ඔවුන්ගේ අදහස් සහ අත්දැකීම් භූවමාරු කර ගැනීමටත් එමගින් අවස්ථාව උදා වේ. තවද , පුද්ගලික අතර කාර්ය මණ්ඩල භූවමාරු කර ගැනීමට ද එමගින් අවකාශ සලසා ගත හැකිය. එකම රට තුළ පුද්ගලික අතර නො වෙනත් රටවල සමාන ආකාරයේ පුද්ගලික අතර මෙවැනි භූවමාරු වැඩසටහන් ත්‍රියාන්තමක කිරීම රට සම්බන්ධ වන සියල්ලන්ට ම මානැති අත්දැකීමක් වේ.

5.9 ව්‍යතිහාර සංවර්ධනය

ප්‍රහුණු කාර්ය මණ්ඩල උනන්දු කර රදවා තබා ගැනීම සඳහා ඇම මට්ටම මැවතිය මුළු ව්‍යතිහාර සංවර්ධනයට අවස්ථා සපයා දිය යුතුය. මේ සඳහා කාර්යයාධින යෝජනා තුමයක් පැවතිම අත්‍යවශ්‍ය වේ. එමගින් කාර්ය මණ්ඩලයේ වත්මන් කාර්ය සාධනය ඇගයිමට ලක් කළ හැකි අතර ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීමට මාර්ගෝපදේශයක් ද ලබා දෙයි. එමෙන්ම එමගින් ව්‍යතිහාර ප්‍රගතිය විමසීමට අවස්ථාවක් ද උදා කර දෙයි.

5.10 සේවා තත්ත්වය

සියලුම කාර්ය මණ්ඩලයට යහපත් සේවා තත්ත්වයන් පැවතිය යුතු අතර නව සේවා නියුත්තිකයන් සේවයට එක් වන විට ඔවුන් ලබා දෙනු ලබන ගිවිසුමේ සේවා කොන්දේසි පැහැදිලිව දැක්විය යුතුය. වැටුප්, ඔවුන් ඉටු කරන සේවාවන්ට සර්ලන පරිදි පැවතිම ද වැදගත් වේ. එමෙන්ම ප්‍රජාව තුළ තිබෙන ඒ භා සමාන්තර රැකියාවල වැටුප් තැන සමඟ තරගකාරී විය යුතු වේ.

5.10.1 යොබෝය හා ආරක්ෂාව

කාර්ය මණ්ඩලයේ යොබෝය හා ආරක්ෂාව සඳහා ඉහළ ප්‍රමුඛතාවක් ලබා දිය යුතු අතර අවදානම අවම කරන පරිදි ප්‍රතිපත්ති හා ක්‍රියාපරිපාරි සකස් විය යුතුය. මේ සම්බන්ධයෙන් සැලකිලිමන් විය යුතු කරුණු කිහිපයක් පහත දැක්වේ.

- කාර්ය මණ්ඩලය සඳහා යහපත් සේවා තත්ත්වයන්
- කාර්යක්ෂමතාව ඇති වන පරිදි සැලසුම් කළ ගාන හාණ්ඩ සහ උපකරණ
- විශේෂ අවශ්‍යතා සහිත සහ ආබාධීත සේවා නියුත්තිකයන් සඳහා තාක්ෂණික ආධාරක පැවතිම
- අපහරණ සැලසුම් සහ නිරන්තර පරික්ෂාව
- යොබෝය හා ආරක්ෂක අවදානම අවස්ථා මගහරවා ගැනීමට එවා කළේනබා හඳුනා ගැනීම
- සියලුම උපකරණ සහ රැකැන් පිළිගත් ආරක්ෂිත ප්‍රමිතින්ට අනුව තිබේදැයි සහතික වීම
- කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් සමන්වීත යොබෝය ආරක්ෂක කම්ටු ස්ථාපිත කිරීම

- කාර්ය මණ්ඩලයට ප්‍රථමාධාර සහ ගිනිනිවීම් කටයුතු සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දීම
- විශේෂජ කාර්ය මණ්ඩල රාජ්‍ය කාලයේ සහ පුද්තකාලයෙන් දුර බැහැර ස්ථානවල සේවය කරන විට නියමිත ආරක්ෂක විධි විධාන සැලැස්වීම
- පුද්තකාල වාහන පදනම් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ඉහළ මට්ටමේ රියදුරු පුහුණුවක් ලබා දීම
- අවශ්‍ය අවස්ථාවල දී ආරක්ෂිත ඇදුම් ලබා දීම
- පොත් ප්‍රොලි මත බර තැබීම සිමා කිරීම

මහජන පුද්තකාල බොහෝවීට සටස් වන තුරු සහ සත්‍ය අන්තවල විවාත කර තබනු ලැබේ. කාර්ය මණ්ඩලයේ සියල්ලන්ට ප්‍රමාණවත් සේවා පැය ගණනක් සහ සමාජ කාන්තයන් සඳහා ප්‍රමාණවත් වේලාවක් ලැබෙන පරිදි සේවා කාල සටහන සකස් කළ යුතුය. යහපත් කමිකරු සඛ්‍යතාවක් පවත්වා ගෙනයාමට එය බෙහෙවින් ඉවහල් වේ.

5.10.2 සමාජ විරෝධී වර්යාවන්

මහජනතාවට නිදහසේ පිවිසිය හැකි ඕනෑම ගොඩනැගිල්ලක අශේෂන සහ සමාජ විරෝධී ලෙස හැයිරෙන පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට කාර්ය මණ්ඩලයට සිදු වේ. එවැනි තත්ත්වයක දී කටයුතු කරනුයේ කෙසේ ද යන්න පිළිබඳව කාර්ය මණ්ඩලයට පුහුණුවක් තිබිය යුතු අතර එවන් අවස්ථාවල දී ජ්‍යෙෂ්ඨ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට දැනුම් දීමේ දංඡු, තුමයක් පැවතිම බෙහෙවින් වැදුගත් වේ. එවන් අවස්ථාවල දී ජේත්‍යාධික කාර්ය මණ්ඩලය අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සහාය විය යුතු වේ. එමෙන් ම එවැනි සිද්ධිනට අදාළ සැම නොරතුරක් ම වාර්තාගත කිරීම අත්‍යවශ්‍යය. තවද, මෙවැනි අවස්ථාවල දී පුද්තකාල කාර්ය

මණ්ඩලයට සහාය වීම සඳහා අනෙකුත් කාර්ය මණ්ඩලයට මෙන් ම වෙනත් ආයතනයක පුද්ගලයන්ට ද සම්බන්ධ විය හැකි සහායක තුමසක් ගොඩ නූතා ගත යුතුය. නිදසුනක් වශයෙන් සමාජ සේවකයන් දැක්විය හැකිය.

5.11 උච්ච්‍ය සේවකයෝ

පුද්තකාල කාර්ය මණ්ඩලයට සහාය වීමට ප්‍රජාවේ ඩීරින උච්ච්‍ය සේවකයන්ගේ සහාය ලබා ගත හැකිය. එම උච්ච්‍ය සේවකයන්ගේ කාර්යය සමඟ මෙන් ම පුද්තකාල කටයුතු යන කාර්ය මණ්ඩලය සමඟ ඇති සංඛ්‍යාව පිළිබඳ පැහැදිලි ලිඛිත ප්‍රතිපත්තියක් තිබිය යුතුය. වැටුප් ලබන කාර්ය මණ්ඩලයට ආදේශකයක් ලෙස උච්ච්‍ය සේවකයන් කියීම විටෙක යොදා නොගත යුතුය.

මහජන ප්‍රස්තකාල කළමනාකරණය සහ සේවා අලෙවිකරණය

ප්‍රාදේශීය ප්‍රජාවගේ අවශ්‍යතාවන්ට සම්බන්ධ අරමුණු, ප්‍රමුඛතා සහ සේවා පිළිබඳ මතාව නිර්වචනය කරන ලද පැහැදිලි ප්‍රතිපත්තියක් සකස් කළ යුතු වේ. මහජන ප්‍රස්තකාලය එලදායීව සංවිධානය කළ යුතු අතර මෙහෙයුම් කටයුතුවල දී වාස්ත්‍රීය ප්‍රමිතින් පවත්වා ගත යුතුය.

(ඉග්ලා / යුතෙස්කෝ මහජන ප්‍රස්තකාල පූජ්‍යප්තිය, 1994)

6.1 තැදින්වීම

සාර්ථක මහජන ප්‍රස්තකාලයක් ප්‍රජාවගේ විවිධාකාර වූ ද වෙනස්වන යුත් වූ ද අවශ්‍යතා සපුරාලීමට අනෙකුත් ආයතන සහ පුද්ගලයන් සමඟ එක් ව කටයුතු කරමින් පුත්ල් පරායයක ප්‍රස්තකාල හා තොරතුරු සේවා සපයන ආයතනයක්. එය එලදායී සේවාවක් රිමට නම් ඒ සඳහා අත්දැක්ම් ලත්, නම්භකීම්, නොදින් පුහුණුව ලත් එමෙන් ම කළමනාකරණ කිල්ප තුම පිළිබඳ හසල දැනුමක් සහිත කළමනාකරුවන් සහ කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වේ. මහජන ප්‍රස්තකාල

කළමනාකරණය පිළිබඳ මූලිකාංග මෙම පරිචේදයෙන් සාකච්ඡා කෙරේ.

6.2 කළමනාකරණ හැකියාවන්

මහජන පුද්තකාල කළමනාකරණය එකිනෙකට වෙනස් වූ හැකියාවන් රැයැකින් සම්බන්ධ වේ.

- නායකත්වය සහ අභිප්‍රේරණය
- පාලන සහ මූල්‍යමය අධිකාරය සමඟ එමදායා සඛ්‍යතා පැවැත්වීම
- සැලැසුම්කරණය සහ ප්‍රතිපත්ති සංවර්ධනය
- වෙනත් සංවිධාන සමඟ ජාල ගොඩ නැංවීම සහ පවත්වා ගෙන යාම
- අධවැය සාකච්ඡා සහ කළමනාකරණය
- පුද්තකාල සම්පත් කළමනාකරණය
- කාර්ය මණ්ඩල කළමනාකරණය
- පුද්තකාල පදනම් සැලැසුම්කරණය සහ සංවර්ධනය
- වෙනස් වීම් කළමනාකරණය
- සේවා අලෙවිකරණය සහ ප්‍රවර්ධනය
- ප්‍රජා සන්නිවේදනය සහ සම්භාෂණය

6.2.1 නායකත්වය සහ අභිප්‍රේරණය

ජාත්‍යන්තර, ජාතික සහ ප්‍රාදේශීය යටිනළයන්හි අවියෝගත්තිය අංශයන් ලෙස මහජන පුද්තකාලයේ අංශය පැහැදිලි කිරීම පුද්තකාල කළමනාකරණයේ අයන් සුවිශේෂ අම්බාවකි. දේශපාලනඥුයන් සහ දැම මට්ටමකින්

ම මහජන පුද්තකාලය පිළිබඳ විශේෂ උනන්දුවන් දක්වන පුද්ගලයන් වෙත එම ප්‍රචාරණය සිදු කිරීමට පුද්තකාල කළමනාකරුවන් කටයුතු කළ යුතුය. එමගින් මහජන පුද්තකාලයේ වැදගත්කම පිළිබඳ ඔවුන් දැනුවන් කර පුද්තකාලයේ පැවැත්මට මෙන් මි සංවර්ධනයට අවශ්‍ය අරමුදල් ලබා ගැනීම සහතික කරලීමට හැකිවනු ඇත. මහජන පුද්තකාල සේවාවන්ට බලපාන නව සංවර්ධන කටයුතු පිළිබඳ පාලන අධිකාරීන්ට දැනුම් දීමට පුද්තකාල කළමනාකරු වග බලා ගත යුතුය. නව සේවා සැපයීමේ දී පුද්තකාලය ප්‍රධානත ම ප්‍රවේශකය වන බව පාලන අධිකාරීන් දැනුවන් වීම එමගින් දැනුවන් කළ යුතුය.

කාර්ය මණ්ඩලය අභිජ්‍රෝග තුළ පුද්තකාල සේවාවට සහ කාර්ය මණ්ඩලයට අවශ්‍ය බලය, ජවය සහ ගස්තිය ලබා දීමන් පුද්තකාල කළමනාකරුගේ වගකීමකි. පුද්තකාලයේ ගොතික සම්පත් කළමනාකරණයේ දී පුද්තකාල කළමනාකරුගේ ගුම්කාව බෙහෙවින් වැදගත් වේ. ප්‍රජාවගේ පුද්තකාල සහ තොරතුරු අවශ්‍යතා සපුරාලීමට හැකි සේ තොරතුරු තාක්ෂණය ද ඇතුළුව සියලුම සම්පත්වල එලදාය බව සහතික කරලීම ඔහුගේ / ඇයගේ වගකීමක් වේ.

6.2.2 පාලන සහ මූල්‍යමය අධිකාරීන් සමඟ සබඳතාව

මහරත පුද්තකාලයේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රමාණවන් අරමුදල් පැවත්ම අත්‍යවශ්‍යය. පුද්තකාල කළමනාකරු විධින් මහජන පුද්තකාලයේ පාලන සහ මූල්‍ය අධිකාරීන් සමඟ සම්පූර්ණ සංඛ්‍යාව ගොඩ නාගා ගැනීම සහ පවත්වා ගෙන යාම මෙහිදී වැදගත් වේ. පුද්තකාල යෝවා සඳහා මූලිකව වගකීම දරන මහජන පුද්තකාලයේ ප්‍රධානීය ලෙසින් පුද්තකාල කළමනාකරුට සාපුරුව පාලක මණ්ඩලයට සම්බන්ධ වීමට හැකියාව තිබිය යුතුය. සාමාන්‍ය රැස්ට්‍රේම්වලට

අමතර වශයෙන් පාලන අධිකාරීයේ සාමාජිකයන් සමඟ නොවිධිමත් සඛැදුතා ඇති කර ගැනීම ද වැදගත්ය. එමෙන්ම පුද්තකාල සේවාවේ වර්තමාන සහ අනාගත වර්ධනයන් පිළිබඳව ඔවුන්ට දැනුවත් කිරීම ද සිදු කළ යුතුය.

6.2.3 සැලසුම්කරණය සහ ප්‍රතිපත්ති සංවර්ධනය

- ප්‍රජාවගේ අවශ්‍යතා සඳහා පුද්තකාලය ප්‍රතිචාර දැක්වීම
- පුද්තකාලය විසින් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරනුයේ කුමක් ද යන්න පිළිබඳව පාලන අධිකාරය, කළමනාකරණය සහ කාර්ය මණ්ඩලයේ අවබෝධය
- ප්‍රජාවගේ අරමුදල් එලදායි සහ වගක්ව යුතු ආකාරයට වැය කිරීම
- කාර්ය මණ්ඩලයේ වෙනස්වීම් නෙසලකා සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම
- නව සේවාවන් වර්ධනය කිරීම මගින් ප්‍රජාවගේ අපේක්ෂාවන් පූර්ණ කිරීම
- වෙනස්වීම සඳහා එලදායි ලෙස ප්‍රතිචාර දැක්වීමේ භැංකියාව යනාදිය සැලසුම්කරණයෙන් සහතික කෙරේ.

ප්‍රජාවේ යියුතුම කණ්ඩායම්වලට පිවිසීමේ භැංකියාව මෙන් ම සාධාරණ, එලදායි, සහ කාර්යක්ෂම සේවාවන් සහතික කරලීම සඳහා මහජන පුද්තකාලයේ ඉලක්ක, කෙරිකාලීන හා දිගුකාලීන අරමුණු, උපාය මාර්ග හා කාර්ය සාධන මිනුම් පැහැදිලිව නිශ්චය කිරීම අවශ්‍ය වේ. උපාය මාර්ගික සහ මෙහෙයුම් සැලසුම්කරණයේ දී සම්පාදනය, ලේඛනගත කිරීම සහ ත්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කාර්යයන් වේ.

සැලසුම්කරණය හුදෙකලා නොවිය යුතු අතර එය පාලන සහ මූල්‍ය අධිකාරීන්, කාර්ය මණ්ඩලය සහ වත්මන් සහ විශ්ව පාධකයන්ගේ ද සබඳතාව ඇත්තිව සකස් කළ යුතුය. උපායමාර්ගික සැලසුම් පාධකා කේන්ද්‍රීය වීම වැදගත් වන අතර පහත සඳහන් කරුණු රට ඇතුළත් විය යුතු වේ.

- කාර්ය සාධනය සමාලෝචනය
- අවශ්‍යතා පරීක්ෂාව
- ප්‍රමුඛතා සහ කේටිකාලීන ඉලක්ක හඳුනා ගැනීම
- ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට උපාය මාර්ග සංවර්ධනය කිරීම
- සාර්ථකත්වයට අදාළ යුව්‍යීෂ්‍ය සාධක හඳුනා ගැනීම
- මූල්‍ය ප්‍රතිපාදන
- උපරිම කාර්ය සාධනයක් අත්පත් කර ගැනීම වෙනුවෙන් සම්පත් උපයෝගනය කිරීම
- යෙදුවුම් සහ නිමවුම් පිළිබඳ කාර්ය සාධනය මැනීම සහ ඇගයීම
- අවශ්‍යතා සහ ප්‍රතිපත්ති යළි ඇගයීම

6.2.4 මෙහෙයුම් සැලසුම්කරණය

උපායමාර්ගික සැලසුම්වලින් හඳුනා ගන්නා ලද ප්‍රමුඛතා සහ සපුරා ගැනීම සඳහා පුද්තකාල ත්‍රියාකාරකම් මෙහෙයුම් යොමු ගත එහි දැයි සහතික කර ගැනීම සඳහා මෙහෙයුම් සැලසුම් අවශ්‍ය වේ. එම සැලසුම්වලින් පහත සඳහන් කරුණු පිළික්‍රු විය යුතුය.

- දේවාචන් පාධක කේන්ද්‍රීය වීම
- උපාය මාර්ගික සැලසුමේ ප්‍රමුඛතා සහ ඉලක්ක ත්‍රියාත්මක කිරීම

- පිළිගත් උපාධමාර්ගවල මෙහෙයුම් මූලිකාංග සැකසීම
- කළමනාකරණය කළ හැකි සහ සපුරාගත හැකි කාල රාමුවක් තුළ හොඳින් නිර්වචනය කළ ඉලක්ක සංවර්ධනය කිරීම
- යෙදුවුම් මට්ටමට අනුව සාක්ෂාත් කර ගත හැකි නිමවුම් නිර්චිත සංවර්ධනය කිරීම
- ත්‍රියාකාරකම් පවත්වා ගෙන යනු ලබන කාර්ය මණ්ඩලයේ සහභාගිත්වය
- හඳුනාගත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට නිමවුම් සාක්ෂාත් කර ගැනීමේ දී වගකීම් පැවරීම
- සැලසුම් විරින් විට අධික්ෂණය, ඇගයීම සහ සංශෝධනය කිරීම සඳහා වැඩසටහන්

මෙහිදී නීති හා රෙගුලාඩි, නියත ප්‍රකිපත්ති සහ ත්‍රියාපරිපාරි අවශ්‍ය වන අතර එවා හොඳින් සම්පාදනය කර, ලේඛනගත කර මෙම ත්‍රියාවලියට සම්බන්ධ සියල්ලන් වෙත බෙදා හැරිය යුතුය. ව්‍යාපාරික සහ අලෙවිකරණ සැලසුම්, වෙළදපල සම්ක්ෂණ, ප්‍රජා අවශ්‍යතා විශ්ලේෂණ, පාධිකයන් හා පාධිකයන් නොවන පුද්ගලයන් පිළිබඳ සම්ක්ෂණ යනාදිය ද කළමනාකරණ ත්‍රියාවලියේ කොටසක් විය යුතුය.

අනාගතය සඳහා සැලසුම් සකස් කිරීමේ දී එවා දිනාත්මක වෙනසටිම සහ නම්භිලිත්වය යන ගුණාංගවලින් යුත්ත වීම වැදගත්ය. එයේ කිරීමේ දී එය සේවාවන්ට, කාර්ය මණ්ඩලයට සහ පාධිකයන්ට අවම බලපෑමක් ඇති වන පරදී යිදු කළ යුතුය.

6.3 ජාල ගොඩ නැංවීම සහ පවත්වා ගෙන යාම

යෝග්‍ය තොරතුරු සහ සන්නිවේදන කාක්ෂණිය හාවින කරමින් ජාතික , කළුපිය හා ප්‍රාදේශීය මට්ටමින් ජාල ගොඩ නැංවීමට හා පවත්වා ගෙන යාමට පුද්තකාල කළමනාකරුවන් වග බලාගත යුතුය. එමගින් ප්‍රාදේශීය වශයෙන් පුළුල් සම්පත් ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. පාදිකයන්ගේ ප්‍රයෝගනය සඳහා පුද්තකාල කළමනාකරු අනෙකුත් ප්‍රජා ආයතන සමඟ මනා කාර්ය සඛුදතාවක් ගොඩ නැංවා ගත යුතුය. නිදසුන් වශයෙන් පාසල්, වෙනත් පලාත් පාලන දෙපාර්තමේන්තු, ස්වේච්ඡා යාධාන දැක්විය හැකිය. එමගින් මහජන පුද්තකාලය ප්‍රජා ත්‍රියාකාරකම්වල මධ්‍යස්ථානය බව තහවුරු වේ. පුද්තකාල කළමනාකරු හැකි සැම විට ම පුද්තකාලයේ මව් ආයතනයේ සාමූහික ව්‍යුහය තුළ ත්‍රියාක්මි වන බව සහතික විය යුතුය.

6.4 මූල්‍ය කළමනාකරණය

පුද්තකාලය කාර්යක්ෂමව (උපරිම කාර්ය සාධනය) ලාභදායීව (අවම පිරිවැය) සහ එළදායීව (උපරිම ප්‍රයෝගන) මෙහෙයවීමේ දී මූල්‍ය කළමනාකරණය හා මූල්‍ය සැලසුම් අකිගියින් වැදගත් වේ. මෙම ඉලක්ක සාක්ෂාත් කර ගැනමේ දී පුද්තකාල කළමනාකරු පහත සඳහන් දැක්රේන් අවධානය යොමු කළ යුතුය.

- ජාතික, ප්‍රාන්තික සහ පලාත් පාලන හෝ වෙනත් මූලාශ්‍රවල්ලින් අරමුදල් ලැබෙන මාර්ග වැඩි කර ගත හැකි ආකාරය සොයා බැලීම්

- අවශ්‍ය අරමුදල් පිළිබඳ කොරතුරු ද ඇතුළත් කර පුද්ගාලයේ දිගුකාලීන සැලැස්ම මත පදනම්ව වසර 3-5 කාලයකට ව්‍යාපාරික සැලැස්මක් සකස් කිරීම
- පූර්ව නිශ්චිත ප්‍රමුඛතා මත පදනම්ව පුද්ගාලයේ ප්‍රතිපත්ති ලේඛනයේ හඳුනාගත් ක්‍රියාකාරකම්වලට සහාය වීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම.
- පවත්නා අරමුදල් උපරිම ලෙස හාරිත කිරීමට යෝග්‍ය අවස්ථාවල දී සාමූහික මිල දී ගැනීම් සඳහා වූ හටුල් ව්‍යාපාර ස්ථාපිත කිරීම
- ක්‍රියාකාරකම් සහ වැඩසටහන්වල පිරිවැය සහ අනාගත සැලසුම් නිශ්චිත කිරීමට ක්‍රියාකාරකම් පාදක පිරිවැය තුමයක් සකස් කිරීම
- යන්ත්‍ර සහ උපකරණවල දිගුකාලීන නඩත්තුව හා අලුත්වැඩියාව සඳහා ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යාම
- යෝග්‍ය අවස්ථාවල දී කාර්යක්ෂමතාව සහ එලදායිතාව ඉහළ නැංවීමට ස්වයංක්‍රීයකරණ කිල්ප තුම ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම
- අයවැයෙහි ඕනෑම කොටසක වගකීම දරණ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් එස් සඳහා ඇති අරමුදල් වියදම් කිරීම වෙනුවෙන් ද වගකීම දැරිය යුතු බව සහතික කිරීමට තුමයක් හඳුන්වා දීම
- කාර්ය මණ්ඩලයේ නිෂ්පාදන ගාක්ෂතාව සහ එලදායිතාව ඉහළ නැංවීම

6.5 පුද්තකාල සම්පත් කළමනාකරණය

පුද්තකාල අයවැයෙන් ප්‍රධානතා ම අංශය වන්නේ පුද්තකාල දුව්‍ය සඳහා වන පිරිවැයයි. මෙම අරමුදල් පුද්තකාලයේ පිළිගත් ප්‍රමුඛතාවන්ට අනුකූලව නියමාකාරයෙන් වැය කරනු ලබන බවට පුද්කාලයාධිපති සහතික විය යුතුය. එමෙන් ම පුද්තකාල දුව්‍ය මනාව පවත්වාගෙන යම් පාදිකයන්ට උපරිම සේවාවක් ලබා දීම ද ඔහු සඟ වගක්මසි.

6.6 කාර්ය මණ්ඩල කළමනාකරණය

පුද්තකාල සම්පත් අතරින් වැදගත් ම අංශය වන්නේ කාර්ය මණ්ඩලයයි. පුද්තකාල අයවැයෙන් විශාල ප්‍රමාණයක් වැය වනුයේ කාර්ය මණ්ඩල වැශුප් සඳහාය. කාර්ය මණ්ඩලය ඉතාමත් එලදායිව මෙන් ම ඉහළ අභිප්‍රේරණයකින් හා ගැකියා තාප්තියකින් සේවය කිරීමට නම් කළමනාකරණය සංවේදී විමත් රට අනුගතවීමන් ගක්තිමත් ප්‍රතිපත්තියක් මත කටයුතු කිරීමන් වැදගත් වේ. කාර්ය මණ්ඩල කළමනාකරණයේ දී වැදගත් වන මූලිකාංග ක්‍රියාත්මක පහත දැක්වේ.

- කාර්ය මණ්ඩල පත් කිරීමේදී සමාන ත්‍රියා පරිපාරියක් පැවතිම මෙන් ම ඒ පිළිබඳව දැන්වීම පළ කිරීමට පෙර එම තනතුර සහ පුද්ගල පිරිවිතර සකස් කළ යුතුය. සැම ඉල්ලුම්කරුවකුට ම සාධාරණ වන පරිදි සම්මුඛ පරිජ්‍යනා පැවතුළුවිය යුතුය. පත් කිරීම් කළ යුත්තේ එකෙනු ම වාත්තිය විනිශ්චයන් සහ තනතුරට ගැලපීම මත මිය වෙනත් සාධක පදනම් ව කරනු ලබන පුරුව - විනිශ්චයන් මත නොවේ.

- කාර්ය මණ්ඩලය සමඟ යැම මට්ටමකින් ම කරනු ලබන සන්නිවේදනය - අභ්‍යන්තර සන්නිවේදන තුම වරින් වර විමර්ශනය කිරීමෙන් ප්‍රස්ථකාල සේවාවේ ප්‍රතිපත්ති, ක්‍රියාපරිපාරි පිළිබඳ කාර්ය මණ්ඩලය දැනුවත් ද යන්න පිළිබඳව සොයා බැලීය යුතුය.
- ප්‍රතිපත්ති සංවර්ධනය සහ මෙහෙයුම් ක්‍රියාපරිපාරිය සඳහා කාර්ය මණ්ඩලයට සහාය විමේ ඉඩ ප්‍රස්ථා සලසා දීම - කාර්ය මණ්ඩලයේ හැකියාවන් සහ පළපුරුදේද උපරිම අන්දමින් හාටි කිරීමට උනන්දු කළ යුතුය. නිරණ ගැනීමේ ක්‍රියාවලියට කාර්ය මණ්ඩලය සම්බන්ධ කර ගැනීමෙන් සේවාවේ ප්‍රතිපත්ති සහ ක්‍රියා පරිපාරි තමන්ගේ ම යැයි යන හැඟීම ඔවුන් තුළ ජනිත වේ.
- විශේෂ අවශ්‍යතා සහිත ක්ෂේත්‍රවලට නම් කරන ලද තනතුරු නිර්වචනය කිරීම ඇතුළු වරප්‍රසාද අඩුවෙන් ලත් ප්‍රදේශයන් සඳහා වූ ප්‍රතිපත්ති පිළි ගැනීම.

6.7 ප්‍රස්ථකාල පද්ධති සැලසුම්කරණය සහ සංවර්ධනය

මහජන ප්‍රස්ථකාලයේ සම්පත් එලදායී ලෙස පරිහරණය කිරීමට සැලැස්ම් උදෙසා විවිධ වර්ගයේ පද්ධති අවශ්‍ය වේ. නිදසුනක් වශයෙන් සංසරණ පාලනය, මූල්‍ය කළමනාකරණය, අභ්‍යන්තර සන්නිවේදනය දැක්වීය හැකිය. යෝග්‍ය පද්ධති හඳුන්වා දීමටත් අවශ්‍ය අවස්ථාවල දී එවා දියුණු කිරීම සඳහා විශේෂභා කාර්ය මණ්ඩලවල සහාය ලබා ගැනීමටත් ප්‍රස්ථකාල කළමනාකරු වගබලා ගත යුතු වේ. මෙම පද්ධති පිළිබඳව කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් ප්‍රහුණුවක් ලබා දිය යුතු අතර එහි එලදායීන්වය විටන් විට විමසිය යුතුය.

6.8 වෙනස්වීම් කළමනාකරණය

තොරතුරු තාක්ෂණයේ සිග්‍රෑ සංවර්ධනය සහ සමාජ හා ප්‍රජා විද්‍යාත්මක වෙනස්කම්වල ප්‍රතිපලයක් වශයෙන් අනෙකුත් සංවිධාන මෙන්ම මහජන පුද්තකාල ද තොටැලැක්විය හැකි හා නිරන්තර වෙනස්වීම්වලට ලක්වෙමින් පවතී. තොරතුරු යෝජිත සැපයීම මහජන පුද්තකාලයේ මූලික ඉම්කාවක් නිසා එමගින් එයට පැමිණිමට මහඟ අවස්ථාවක් සලසා දී තිබේ. එමෙන්ම එම තම කරුණ උපරිම තිලදායින්වයක් ඇති වන ලෙසන් කාර්ය මණ්ඩලයට සහ සංවිධානයට අවම ආතකියක් ඇති වන ලෙසන් මෙම වෙනස්වීම් හඳුන්වා දීම පුද්තකාල බලධාරන් සහ කාර්ය මණ්ඩලය හමුවේ තිබෙන ප්‍රබල අභියෝගයක්. පුද්තකාල කළමනාකරුවන් අඛණ්ඩ සහ මූලික වෙනස්වීම්වලින් මතු වන ප්‍රශ්න පිළිබඳව දැනුවත් විය යුතු අතර ඒවා නිරාකරණය තුමෝපායයන් ස්ථාපිත කළ යුතු වේ.

6.8.1 අනාගත සැලසුම්කරණය

යෝජි සංවර්ධනය කෙරෙහි බලපාන පුද්තකාලයාධිපතින්වයට අදාළ අභ්‍යන්තර සහ පර්බාහිර වර්ධනිය තත්ත්වයක් පිළිබඳව පුද්තකාල කළමනාකරුවන් දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ. ඔවුන්ට මෙම විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පළ එ ඇති පොත පත කියවිය යුතුය. මන්ද , පුද්තකාල යෝජන්ගේ අනාගත හැඩැරුව සකස් කිරීමේදී විශේෂයෙන් තාක්ෂණික විපරිදාස වලින් ඇති වන බලපැම බලාපොරොත්තු විය හැකි බැවිති. එමෙන්ම ම ප්‍රතිපත්ති සම්පාදකයන් අනාගත සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීම ද ඔවුන්ගේ වගකීමකි.

6.9 වගකීම් පැවරීම

මහජන පුද්තකාල සේවා භාරව සිරින පුද්තකාල කළමනාකරු සේවාවන් සඳහා අවධාන වශයෙන් වග කිව යුතු වේ. කෙසේ වෙතත්, පුද්තකාලයට අයන් පුද්තකාල දුව්‍ය, කාර්ය මණ්ඩලය සහ ගොඩනැගිලි වැනි ඕනෑම පුද්තකාල සම්පතක් වෙනුවෙන් ම වගකීමක් දරණ සමය්ත කාර්ය මණ්ඩලයට ම කළමනාකරණ තුළිකාවක් ඇත. මෙම කරුණ පුද්තකාල කළමනාකරු මෙන් ම අදාළ නිලධාරියා ද පිළි ගත යුතුය. ඔවුනට යෝග්‍ය කළමනාකරණ පුණුණුවක් ලබා දිය යුතු අතර හැකි අවස්ථාවල දී පුද්තකාලයේ ප්‍රතිපත්ති සංවර්ධනය සඳහා සහභාගි කර ගැනීම ද වැදගත් වේ. යෝග්‍ය පහළ මට්ටමක යිට මණ්ඩලය වෙත කළමනාකරණ වගකීම් පැවරීම අත්‍යවශ්‍යය. පටරන ලද වගකීම් එලදායිව ඉටු කරලිම පිණිස කාර්ය මණ්ඩලයට නිසි පුණුණුවක් ලබා දිය යුතුය. හොඳින් සැලසුම් කරන ලද වගකීම් පැවරීමේ ක්‍රමයක් මගින් කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකුගේ කුසලතාවන්ගෙන් සහ අත්දැකීම්වලින් උපරිම ප්‍රයෝගන ගැනීමට හැකි වන අතර වාත්තිය සංවර්ධනයට ද අවකාශ සලසා දෙයි. එමෙන්ම එය පුද්තකාල සේවාවේ සංවර්ධනය සහ මෙහෙයුම් කටයුතුවලට වැඩි පිරිසකගේ දායකත්වය ලබා ගැනීමටත්, වාත්තිය තාප්තිය වර්ධනය කිරීමටත්, අවස්ථා පැන නැගෙන විට උසස් එම් ලබා ගැනීමටත් උපකාරී වේ.

6.10 කළමනාකරණ විධි ක්‍රම

පූල්ල් පරායයක කළමනාකරණ විධ ක්‍රම මහජන පුද්තකාලයක දිහාවිත කළ හැකිය. එහි අදාළත්වය සාධක

කිහිපයක් මත රඳා පවතී. එනම්, සංස්කෘතික සංදර්ජය, සේවය පැතිරේමේ ප්‍රමාණය සහ සේවා තත්ත්වය, එකම ආයතනයක වෙනත් අංශවල කළමනාකරණ ගෙලිය, පවත්නා අත්දැකීම් හා අරමුදල් යනාදියයි. මිනැම තත්ත්වයක් තුළ මහජන පුද්තකාලයක හාටින කළ හැකි කළමනාකරණ විධ තුම පහත දැක්වේ.

- ප්‍රජා අවශ්‍යතා විශ්ලේෂණ
- අධික්ෂණය සහ ඇගයිම
- කාර්ය සාධන මිනුම්

6.10.1 ප්‍රජා අවශ්‍යතා විශ්ලේෂණ

සමස්ත ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලිම පිණිස සේවා සැපයීමේදී මහජන පුද්තකාලය විසින් මෙම අවශ්‍යතා කෙතෙක් දැයි නිශ්චය කළ යුතුය. අවශ්‍යතා සහ අපේක්ෂාවන් වෙනස්වන හෙයින් මෙය වසර පහකට වරක්වත් නැවත නැවතන් ඩියු කළ යුතු ත්‍රියාවලියකි. ප්‍රජා අවශ්‍යතා ඇගයිම යනු ප්‍රාදේශීය ප්‍රජාව සහ ඔවුන්ගේ පුද්තකාල සහ තොරතුරු අවශ්‍යතා පිළිබඳ විස්තරාත්මක තොරතුරු එක් රිස් කිරීමේ ත්‍රියාවලිය ලෙස ගැඳින්විය හැකිය. සැලසුම්කරණය සහ ප්‍රතිපත්ති සංවර්ධනය මෙම ඇගයිමේ ප්‍රතිපල මත රඳා පවතී. එමෙන් ම එමගින් සේවාවන් සහ අවශ්‍යතා අතර වන අනුකූලතාව සාක්ෂාත් කර ගත හැකිය. සමහර රටවල ප්‍රජා අවශ්‍යතා ඇගයිම පලාත් පාලන අධිකාරීන්ගේ නෙතික අවශ්‍යතාවක් ලෙස සැලකේ. මේ සඳහා එක් රිස් කළ යුතු විස්තර පහත දැක්වේ.

- ප්‍රාදේශීය ප්‍රජාව පිළිබඳ සමාජ - ප්‍රජා විද්‍යාත්මක තොරතුරු. නිදසුනක් වශයෙන් වයස් හා උත්‍රු පුරුෂ හාවය පිළිබඳ හරස්කඩක්, ජනවාර්ගික විවිධත්වය, අධ්‍යාපනික මට්ටම දැක්විය හැකිය.

- ප්‍රජාවේ තිබෙන සංවිධාන පිළිබඳ තොරතුරු. නිදසුනක් වශයෙන් අධ්‍යාපනික ආයතන, සෞඛ්‍ය මධ්‍යස්ථාන, රෝහල්, බන්ධනාගාර, ස්වේච්ඡා සංවිධාන දැක්විය හැකිය.
- ප්‍රදේශයේ ව්‍යාපාරික හා වෙළඳ කටයුතු පිළිබඳ තොරතුරු
- පුද්ගලයේ පෝෂක කළාපය. එනම් පුද්ගලයට සම්බන්ධ පාධිකයන් එවත්වන ප්‍රදේශ යයි.
- ප්‍රජාවේ පරිවහන රටාව
- ප්‍රජාවේ වෙනත් ආයතන මගින් සපයන තොරතුරු සේවා

මෙය අංශ සම්පූර්ණ ලැයිස්තුවක් නොවන අතර ඒ ඒ තත්ත්වයන්ට අනුව ප්‍රජා අවශ්‍යතා ඇගයීමක් කිරීමට අවශ්‍ය තොරතුරු මොනවා ද යන්න සෞයා බැලීමට වැඩි දුර ගවේශනයක් කිරීම වඩාත් සුදුසු වේ. කුමන කුමන තත්ත්වයක් පැවතියේ වුව ද පුද්ගලකාලයාධිපතින්ට මෙන් ම පාලන අධිකාරීන්ට ද සේවා සංවර්ධන සැලැස්ම සම්පාදනය කිරීම සහ ප්‍රජාවේ අවශ්‍යතා ප්‍රවර්ධනය සඳහා ප්‍රජා හරස්කඩික් සකස් කිරීමට එමගින් හැකියාව ලැබේ. මෙම ඇගයීම නිරන්තර පාධක සමික්ෂණවලින් අනුපූර්ණය කළ යුතුය. මහජනතාවට අවශ්‍ය පුද්ගලකාල හා තොරතුරු සේවා මොනවාද ? කුමන මට්ටමකින් ද? ඔවුන් ලබා ගන්නා සේවාවේ තත්ත්වය පිළිබඳ ඔවුන්ගේ අඛණස් මොනවා ද? යනාදිය එමගින් දැන ගත හැකි වේ. සමික්ෂණයක් කිරීමට විශේෂ හැකියාවන් මෙන් ම සම්පත් ද පැවතිය යුතු වේ. බාහිර ආයතනයක් මගින් මෙම සමික්ෂණය කිරීමට හැකියාවක් ඇත්තැමි එය වඩාත් විෂයම්ල ප්‍රතිඵල ගෙන දෙනු ඇත.

6.10.2 අධික්ෂණය හා ඇගයීම

පුද්තකාල සේවාව එහි ඉලක්ක කරා ගමන් කරන විට මූල්‍ය පාලනය සහ පුද්තකාල සේවා අධික්ෂණය හා ඇගයීම පිළිබඳව කළමනාකාරීත්වය වග කිව යුතු වේ. උපාය මාර්ගික හා මෙහෙයුම් ප්‍රතිපල ප්‍රකාශිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට සමන් වුයේ ද යන්න සහතික කරලීමට කළමනාකාරීත්වය විසින් අධික්ෂණය හා ඇගයීම අඛණ්ඩව කළ යුතුය. කළින් කළට ඇති වන ප්‍රවණතා හැඳුනා ගැනීමට සංඛ්‍යාලේඛන රිස් කිරීම අත්‍යවශ්‍ය වේ. ප්‍රජා අවශ්‍යතා, පාධක තාප්තිය පිළිබඳ සම්ක්ෂණ හා කාර්ය සාධන දීර්ශක යනාදිය පුද්තකාල විසින් අත්පත් කර ගන්නා ලද සුවිශේෂ තත්ත්වයන් අධික්ෂණය කිරීම සඳහා අගනා මෙවලම් කිහිපයක්. සේවාවේ ගුණාත්මකගාවය සහ එමගින් ප්‍රජාවට ඇති කරනු ලබන බලපෑම මැනීම සඳහා ශිල්ප තුම වර්ධනය කළ යුතුය. සැම වැඩසටහනක් සහ සේවාවක් ම පහත දැක්වෙන කරුණු නිශ්චය කර ගැනීම සඳහා නිරන්තරයෙන් ඇගයීමට ලක් කළ යුතු වේ.

- පුද්තකාලයේ ප්‍රකාශිත අරමුණු සහ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම
- තව්‍ය සහ කුමික සේවා සැපයීම
- ප්‍රජා අවශ්‍යතා සපුරාලීම
- වෙනස්වන අවශ්‍යතා සපුරාලීමට ඇති හැකියාව
- වර්ධනය වීම්, නව දිගානුගත වීම් සහ වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව
- ප්‍රමාණවත් සම්පත්
- පිරිවැය එලදායීත්වය

පුද්තකාලයේ ක්‍රියාපරිපාලි සහ ක්‍රියාවලීන් ඇගයීම නිරන්තරයෙන් දියු කිරීම වැදගත් වන අතර කාර්යක්ෂමතාව

සහ එලදායිතාව වැඩි දියුණු කිරීමට ජ්වා සංශෝධනය කළ යුතුය.

6.10.3 කාර්යසාධන දීමික

විශ්වාසදායි කාර්ය සාධන නොරුරු පැවතීම සේවාවේ කාර්යක්ෂමතාව, එලදායිතාව සහ ගුණාත්මකතාවය වැඩි දියුණු කිරීමට සහ ඇගයීමට අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස දැක්විය හැකිය. සම්පත්, කාර්ය මණ්ඩලය, සේවා, සංසරණ ත්‍රියාකාරකම් ආදිය පිළිබඳ සංඛ්‍යා ලේඛන එක් රැස් කිරීම මගින් සැලසුම්කරණය, වගකිවුණු බව සහ දැනුවත් කළමනාකරණ තීරණ ගැනීමට සහාය වන දත්ත සපයයි.

පුද්තකාලයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ඇගයීම සහ අධික්ෂණය කිරීමට පහත සඳහන් ප්‍රධාන කාර්ය සාධන දීමික භාවිත කළ හැකිය.

පරිනරණය පිළිබඳ දීමික

- ජ්ක පුද්ගල බැහැරදීම්
- පාධක සංඛ්‍යාවට අනුව පුද්තකාලය වෙත පැමිණීම
- ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස සාමාජිකයන්ගේ සංඛ්‍යාව
- එක දුවත්‍යයක් බැහැර දුන් වාර ගණන
- පාධක සංඛ්‍යාවට අනුව විමර්ශන ගැටුපූ
- විවාන කර තබන වේලාවට අනුව බැහැර දීම්
- විද්‍යුත් සේවාවන්ට සහ මුද්‍රිත නොවන දුවත්වලට ප්‍රවේශ වන සංඛ්‍යාව

සම්පත් පිළිබඳ දරුණක

- පාධක සංඛ්‍යාවට අනුව පුද්තකාල ගුව්‍ය තොගය
- පාධක සංඛ්‍යාවට අනුව පොදුගලික පරිගණක සහ පර්යාන්ත
- පාධක සංඛ්‍යාවට අනුව මාර්ගගත පොදු ප්‍රවේශක පරිගණක (OPAC) සංඛ්‍යාව

මානව සම්පත් පිළිබඳ දරුණක

- ජනගහනය අනුව පුර්ණ කාලීන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ප්‍රතිශතය
- ජනගහනයට අනුව වාස්ත්‍රීය කාර්ය මණ්ඩලයේ ප්‍රතිශතය
- පුද්තකාල පරිහරණයට සිරින පුර්ණකාලීන කාර්ය මණ්ඩලයේ ප්‍රතිශතය

ගුණාත්මක දරුණක

- පාධක තාජ්‍යීය පිළිබඳ සම්ක්ෂණ
- සාර්ථකව ප්‍රතිචාර දැක් වූ විමසීම්

පිරිවැය පිළිබඳ දරුණක

- කාර්ය, දේවා සහ ත්‍රියාකාරකම් සඳහා වන් එකක පිරිවැය
- කාර්ය ප්‍රමාණයට අනුව කාර්ය මණ්ඩල පිරිවැය. නිදුසුනක් ලෙස පිරිසැකසු පොත්, වැඩසටහන් දැක්වීය හැකිය.

- ජනගහනයෙන් එක් පුද්ගලයකුට අනුව එක් පාධකයකුට, එක් පැමිණෙන්නකුට සහ එක් සේවා ස්ථානයකට පිරිවැය

ඉලතාත්මක දීර්ශක

- ජාත්‍යන්තර, ජාතික සහ කලාපීය වශයෙන් වූ වෙනත් අදාළ සහ සංසන්දනාත්මක පුද්ගලකාල සේවාවන්ට අනුව කඩුම් සංඛ්‍යා ලේඛන දින එකතුව මෙන් ම යෙදවුම් සහ නිමවුම් සේවා පිළිබඳ සංඛ්‍යාලේඛන විශ්ලේෂණයට අමතරව ඉලක්ක කණ්ඩායම් සහ පුරා සමික්ෂණ ඇතුළු වෙළඳපොළ සමික්ෂණ කිරීමෙන් පුද්ගලකාලය භාවිත නොකරන්නන්ගේ අප්‍රකාශිත අවශ්‍යතා හඳුනා ගත හැකිය.

ජනගහනය පිළිබඳව විශ්වාසදායී සංඛ්‍යාලේඛන නොමැති විට විශ්වාසදායී කාර්ය යාධන දීර්ශක සංවර්ධනය කිරීම අපහුය. එවිට, ඇයේතමේන්තුගත මුළු ජන සංඛ්‍යාව, පාධක සහ පැමිණෙන්නන්ගේ සංඛ්‍යා ලේඛන සමඟ පිරිවැය ගැයදීම මෙන් ම සමාන ලක්ෂණ යෙහිත වෙනත් පුද්ගලකාල කඩුමක් ලෙස ගැනීම යනාදී දීර්ශක භාවිත කළ හැකිය.

6.10.4 කාර්ය යාධන දීර්ශක

වසර ගණනාවක් සිට ම මහජන පුද්ගලකාලවල කාර්ය යාධන දීර්ශක භාවිත කෙරේ. සමස්ත හෝ නියත සේවාවක් සඳහා කැප කරන ලද සම්පත්, එනම් යෙදවුම් සේවාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස යාක්ෂාත් කරන ලද දේ, එනම්, නිමවුම් මැනීම සඳහා මිනුම් හෝ කාර්යයාධන දීර්ශක ස්ථාපිත කෙරේ. නිදුෂුන් : පාධකයන්ට විමයිම් සේවාවක් ස්ථාපිත

කිරීමේ දී යෙදුවුම් ලෙස කාර්ය මණ්ඩලය, දුව්‍ය, උපකරණ සහ බිම් ඉඩකඩ යනාදිය අවශ්‍ය වේ. එහි නිමවුම් වන්නේ ලැබුණු විමයිම් සංඛ්‍යාව, පිළිතුරු දුන් සංඛ්‍යාව, සම්පත් භාවිත කරන මට්ටම, වෙනත් සේවා පරීක්ෂණය කරන මට්ටම යනාදියයි. නිදසුනක් ලෙස පොත් වෙන් කිරීමේ සේවාව දැක්විය හැකිය . මෙම මිනුම් වාර්ෂිකව සැයදීමෙන් පුද්තකාල සේවාවේ එලදායිතාව අඩු වැඩි වී ඇති අන්දම මනාව දර්ශනය වේ.

- ◆ බෙන්මාර්කයේ ජාතික පුද්තකාල අධිකාරිය කාර්ය සාධනය මැනීම සඳහා එරට මහරන පුද්තකාලවලට දත්ත පදනමක්, පරිගණක මාදුකාංගයක් සහ නියමු කාතියක් සපයයි. එමගින් බෙන්මාර්කයේ දියලුම මහරන පුද්තකාලවලට අදාළ කොරතුරු එකම ආකාරයට ලබා ගැනීමට අවස්ථාව සැලසේ. එය මහරන පුද්තකාලවල කඩුම්කරණය (Benchmarking) සඳහා වූ අගනා මෙවලමකි. ප්‍රධාන පාධක සමීක්ෂණ සමඟ මෙම සංඛ්‍යාලෝජිත සැයදීමට එමගින් හැකියාව ලැබේ.
- ◆ විළිඹි මහරන පුද්තකාල සඳහා සහභාගිත්ව කළමනාකරණ තුමයක් ගොඩ නාවා ඇත. ප්‍රාදේශීය ප්‍රජාවගේ සහභාගිත්වයෙන් පරීක්ෂණ සහ ප්‍රජාව අධ්‍යයනය කිරීම, සැලසුම් සඳහා ත්‍රියාපරිපාරි සැපයීම, සංස්කෘතික ත්‍රියාකාරකම් සැලසුම්කරණය සහ සාක්ෂාත්කරණය එහිදී දිය කෙරේ. සහභාගිත්ව කළමනාකරණය ජිල්ඛද පසුවිපරාම් කිරීම, සේවාවන්ගේ ගුණාත්මකභාවය මැනීම සහ ප්‍රාදේශීය ප්‍රජාව වෙත මහරන පුද්තකාලයේ බලපෑම සහභාගික කරන ත්‍රියාපරිපාරි රට ඇතුළත් වේ.

පරිගණකය විසින් කාර්ය සාධනය මැනීමේ ක්‍රියාවලිය පහසු කර ඇත. සේවා සංවර්ධනයේ දී දියුණු ආකාරි ස්ථාපිත කිරීමටත් හාවිත කිරීමටත් එමගින් ගැකියාව ලැබේ. කාර්ය සාධනය මැනීම සැලසුම් සහගත ක්‍රියාවලියක් විය යුතු අතර එය කිසියම් අනුකාලිකතාවකට අනුව යිදු කළ යුතුය. පුස්තකාල කාර්ය සාධන දර්ශක පිළිබඳ වැඩිදුර විස්තර සඳහා ISO : 11620 : 1998 තොරතුරු හා ප්‍රෙළේඛන : පුස්තකාල කාර්යසාධන දර්ශක වෙතින් ලබා ගත ගැකිය.

පුස්තකාල සේවාවන්හි සාර්ථකතාවය පෙන්නුම් කරන කටයුත් ක්‍රමයක් වන්නේ ප්‍රමාණයෙන් හා ලක්ෂණවලින් සමාන වෙනත් මහජන පුස්තකාලවල ප්‍රධාන යෙදුවුම් සහ නිමවුම් සමඟ සැයදීමය. මෙය කඩුම්කරණය (Benchmarking) ලෙස හඳුන්වන අතර එය අභ්‍යන්තරීක වශයෙන් පවත්වාගෙන යනු ලබන කාර්ය සාධන දර්ශකවලට ප්‍රයෝගනවත් ආධාරකයක් ලෙස සැලකිය ගැකිය.

6.11 සේවා අලෙවිකරණය සහ ප්‍රවර්ධනය

පාදක අවශ්‍යතා අවබෝධ කර ගැනීමට සහ එම අවශ්‍යතා එලදායීව ඉටු කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට පුස්තකාල කළමනාකරුවන්ට වෙළඳපොල ශිල්ප ක්‍රම හාවිත කිරීමට කළ ගැකි වේ. පාදකයන්ගේ පුස්තකාල හා තොරතුරු අවශ්‍යතා සපුරාලීමට සපයනු ලබන සේවාවන් පිළිබඳව ඔවුන් දැනුව කරන බට සහතික කිරීම සඳහා එම සේවා ප්‍රවර්ධනය අන්තරූප වේ.

6.11.1 සේවා අලෙවිකරණ සහ ප්‍රවර්ධන ප්‍රතිපත්ති

පුද්ගලිකාලය විසින් මහජනතාවට සපයනු ලබන සේවාවන් සැලසුම් සහගතව ප්‍රවර්ධනය කිරීමට ලිඛිත සන්නිවේදන, අලෙවිකරණ සහ ප්‍රවර්ධන ප්‍රතිපත්තියක් තිබිය යුතුය. එම ප්‍රතිපත්තියට අලෙවිකරණ සහ සන්නිවේදන උපායමාර්ග සහ ප්‍රවර්ධන වැඩසටහන් ඇගයිමේ කුම ඇතුළත් කිරීම වත්ත් සුදුසු වේ.

6.11.2 අලෙවිකරණ සහ ප්‍රවර්ධන සැලැස්ම

පුද්ගලිකාලයට හිය සේවා අලෙවිකරණ උපාය මාර්ග සාක්ෂාත් කර ගැනීමට පිළිගන් ප්‍රතිපත්ති මත පදනම් වූ තර්කානුඩු සේවා අලෙවිකරණ සහ ප්‍රවර්ධන සැලැස්මක් සංවර්ධනය කළ යුතු වේ. මෙම සැලැස්මට පහත සඳහන් මූලිකාංග ඇතුළත් විය යුතුය.

- මුද්‍රිත, විද්‍යුත් සහ සන්නිවේදන මාධ්‍යවල සාධනිය ගාවිතය
- පුදරිණ
- අභ්‍යන්තර සහ බාහිර වශයෙන් එලදායි සංඡා, ප්‍රවරු සහ කිරීම
- වර්න් වර ප්‍රකාශන පළ කිරීම සහ සම්පත් ලැයිස්තු හා පත්‍රිකා යැකසීම
- කියවීම් හා සාක්ෂරතා ප්‍රවාරක වැඩසටහන්
- ගාර්ඩික හා මානයික වශයෙන් ආබාධිත පුද්ගලයන්ගේ අවශ්‍යතා සපුරාලීමට වැඩසටහන් සැලසුම් කිරීම
- පොත් අලෙවිහළ්
- පුද්ගලිකාල වෙබ් අඩවි

- වෙබ් අධිවී සහ තොරතුරු ද්‍රාර සමඟ සබඳතා ගොඩ නැංවීම
- පුද්ගකාල කණ්ඩායම්වල මිතුරෝ
- වාර්ෂිකව පුද්ගකාල සහ පැවත්වීම සහ වෙනත් සාමූහික ප්‍රවර්ධන ත්‍රියාකාරකම්
- විශේෂ අවුරුදු උත්සව සහ සමරු උත්සව
- දුරකතන නාමාවලිවල සහ වෙනත් නාමාවලිවල පුද්ගකාල ලැයිස්තුගත කිරීම
- අරමුදල් සම්පාදන ත්‍රියාකාරකම් සහ ප්‍රවාරක කටයුතු
- ප්‍රයිද්ධ දේශන සහ ප්‍රජා කණ්ඩායම් සමඟ තුවමාරු වැඩසටහන්
- විශේෂ පුද්ගකාල ප්‍රකාශන. නිදසුනක් ලෙස පුද්ගකාලයේ ඉතිහාසය, ප්‍රජාවගේ ඉතිහාසය දැක්වීය හැකිය.

මෙය අංශ සම්පූර්ණ ලැයිස්තුවක් නොවන අතර ප්‍රාදේශීය තත්ත්වයන් මත මිටි තවත් අංශ එක් කළ හැකිය

6.11.3 ජ්‍යෙනමාධ්‍ය සමඟ කටයුතු කිරීම

පුද්ගකාල යේවා ප්‍රවර්ධනයට සහ මාධ්‍ය විමුදුම්වලට ප්‍රතිචාර දැක්වීමට පුද්ගකාල කාර්ය මණ්ඩලය සන්නිවේදන මාධ්‍ය පරිහරණය කිරීම පිළිබඳ ප්‍රභුතුවක් ලැබේය යුතුය. ප්‍රාදේශීය ප්‍රවත්පත්වලට ලිපි ලිවීමට සහ ප්‍රවත්පත් නිවේදන සකස් කිරීමට ඇති හැකියාව මෙහිදී බෙහෙරින් වැදගත් වේ. එමෙන් ම රුපවාහිනිය සහ ගුවන්විදුලිය මගින් මෙහෙයවනු ලබන සම්මුඛ සාකච්ඡාවල දී රට සරලන ආකාරයට අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේය යුතුය. හටද, පුද්ගකාල වෙබ් අධිවී නිර්මාණය කිරීම ද ඇතුළත් පරිගණක සහ විදුලි සංදේශන ජාල හරහා

පුද්තකාල හා එහි දේවාචන් ප්‍රවර්ධනය කිරීමේ හැකියාව ද ඔවුන් සතුව පැවතිය යුතු ගක්‍රනාවකි.

6.11.4 ප්‍රජා සහාය

පුද්තකාල දේවාච් වැදගත්කම පිළිබඳ ප්‍රජාව දැනුවත්වී ඇති බව පුද්තකාල කළමනාකරු වියින් සහතික විය යුතු වේ. පුද්තකාලය ප්‍රජා සංවර්ධනයට සහාය වෙමින් ප්‍රජාව තුළ වැදගත් ස්ථානයක් හිමිකර ගන්නා බව පලාත් පාලන, කලාපිය හා ජාතික වශයෙන් අරමුදල් සපයන ආයතන පුර්ණ වශයෙන් දැනුවත් කිරීම අවශ්‍ය වේ.

6.11.5 ප්‍රජා සහාය ලබා ගැනීම

ප්‍රජා සහාය ගොඩ නැංවීම සඳහා පුද්තකාලයට පිළිගත් ප්‍රතිපත්තියක් සහ තිරසාර වැඩසටහනක් පැවතිය යුතුය. රට පහත සඳහන් අංශ ඇතුළත් කළ හැකිය.

- අරමුදල් රැක් කිරීමට සහ පොදු වශයෙන් සහාය ලබා ගැනීමට පුද්තකාල මේතුරෝ නම් සංවිධානයක් පවත්වා ගෙන යාම
- නව ගොඩනැගිලි සහ දේවාචන් වැනි ප්‍රධාන ව්‍යාපෘති ආරම්භ කිරීමේ දී ප්‍රජාව සමඟ කටයුතු කරමින් සහාය ලබා ගැනීම
- එකතුවෙහි කොටස්වල ගුණාත්මකතාවය වර්ධනය කිරීමට සහ නියත දේවාචන් ගක්කීමන් කිරීමට ප්‍රජා කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වීම
- පුද්තකාල දේවා සහ එහි සංවර්ධන වෙනුවෙන් සාකච්ඡා කිරීමට කැමැත්තක් දක්වන කණ්ඩායම් සමඟ කටයුතු කිරීම

- පුද්තකාල සේවාවේ විවිධත්වය සහ වටිනාකම පිළිබඳ අවබෝධය වර්ධනය කිරීමට ඉලක්කගත ත්‍රියාකාරකම් සඳහා කාර්ය මණ්ඩලයේ සහභාගිත්වය

එමෙන්ම , ප්‍රජා සහාය රඳා පවතිනුයේ සැපයීමට පොරොන්දු වූ සේවාවන් නියමිත පරිදි සැපයීමෙන් පමණි.

6.11.6 පක්ෂපාතිත්වය

පුද්තකාල සේවාවට මහජන සහාය ලබා ගැනීමේ දී එහි ගුම්කාව පැහැදිලිව දැක්වෙන ලිඛිත ප්‍රතිපත්ති පුද්තකාලය විසින් ස්ථාපිත කළ යුතුය. මහජන පුද්තකාල සේවාවට සහාය ලබා ගැනීමට සහ ප්‍රජාව තුළ එය ත්‍රියාක්ෂිලිව ප්‍රවර්ධනය කිරීමට හැකි වනුයේ මතා දැනුවත්තාවයක් සහිත ජනතාවකට පමණි. මහජනතාව ලුවා පුද්තකාලය හා එහි සේවා පිළිබඳ සාධනිය ලෙස කතා කරවීම ඉතාමත් එලදායී ප්‍රතාරණ මෙවලමක් වේ. එමෙන්ම, ව්‍යවස්ථාමය, ප්‍රතිපත්ති සම්පාදන සහ අයවැය ත්‍රියාවලියේ දී නියත අරමුණු සාක්ෂාත් කර ගැනීමට තිරකයන් සමඟ කරනු ලබන සාකච්ඡා බෙශේවින් ඉවහල් වේ.

6.11.7 පාලන අධිකාරිය සමඟ කටයුතු කිරීම

පුද්තකාල සේවාවන්, සංවර්ධන සැලසුම්, ජයග්‍රහණ හා බාධක විමර්ශනය කිරීමට පුද්තකාල කළමනාකරුවන් අවම වශයෙන් වසරකට වරක්වන් පාලන හා මූල්‍ය අධිකාරින් හමු විය යුතුය. පුද්තකාලයාධිපතින් පුද්තකාලයේ ප්‍රධාන ත්‍රියාකාරකම්වල දී හැකිතාක් දුරට පාලන අධිකාරිය සමඟ සම්බන්ධ වීමට වග බලා ගත යුතු

වේ. නව පුද්තකාලයක් විවෘත කිරීම, නව දේවාචක් ඇරෙහිම, පොදු අන්තර්ජාල ප්‍රවේශයක් ස්ථාපිත කිරීම, නව එකතුවක් විවෘත කිරීම වැනි අවසරාවලදී මෙයේ පාලන අධිකාරිය සමඟ සබඳතා ගොඩ නාවා ගත හැකිය.

6.11.8 ප්‍රජා ජීවිතයට සහභාගි වීම

වධාන් එලදායි ප්‍රවර්ධන උපාය මාර්ගවලින් එකක් වනුයේ නොදින් දැනුවත් කාර්ය මණ්ඩලයක් හා කම්මිටුවක් නෝ පාලක මණ්ඩල සාමාජිකයන් නෝ ප්‍රජා ත්‍රියාකාරකම්වලට සහභාගි වීමය. ඒ සඳහා නිදුසුන් පහත දැක්වේ.

- ගුවන් විදුලියෙන් සහ රුපවාහිනියෙන් පොත් සහ විමර්ශන ත්‍රියාකාරකම් ඉදිරිපත් කිරීම
- වැඩිහිටි සහ ලමා සංස්කාරික කණ්ඩායම් සමඟ කටයුතු කිරීම
- පූර්ව්පත් තිරැ ලිපි ලිපිම
- සාක්ෂරතා සංවිධාන සහ ව්‍යාපාරවලට සහාය වීම
- ප්‍රාදේශීය සංවිධානවල ත්‍රියාකාරකම්වලට සහභාගි වීම
- පාසල් පාදක වැඩසටහන් සඳහා සහාය වීම
- දේවා සංවිධානවල සාමාජිකත්වය ලබා ගැනීම උදා : රෝටරි සමාජය
- පුද්තකාල දේවාච ප්‍රවර්ධනය සඳහා ප්‍රාදේශීය සංවිධාන වෙනත් යාම

6.11.9 අැගයීම

ප්‍රවර්ධන වැඩපලහන් වරින් වර අැගයීමට ලක් කිරීමෙන් එහි ප්‍රතිපල අනාගත වැඩපලහන් සැලෙසුම්කරණයේ දී ප්‍රයෝගනයට ගත හැකිය.

රුපග්‍රන්තිය

පාධක ප්‍රජාපේතිය

බොහෝ මහජන පුද්තකාල පාධක / පරිභෑලක ප්‍රජාපේති සකස් කර ඇත. එංගලන්තයේ බකිංහැමිඡයර් ප්‍රාන්ත පුද්තකාලයේ පාධක ප්‍රජාපේතිය පහත දැක්වේ.

බකිංහැමිඡයර් ප්‍රාන්ත පුද්තකාලය

පුද්තකාල සේවා පාධක ප්‍රජාපේතිය

අපට අවශ්‍ය වනුයේ බකිංහැමිඡයර් ප්‍රාන්ත පුද්තකාලයේ පාධකයන්ට ගුණාත්මකබවින් පිරිපුන් සේවාවක් ලබා දීමය. මෙම ප්‍රජාපේතිය මගින් අපගේ යියලුම පුද්තකාලවල සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිත ඉලක්ක පිළිබඳ ප්‍රමිති දැක්වේ. එවන් ප්‍රමිති අපේක්ෂා කිරීම ඔබගේ අයිතියකි. අපගේ සේවාවන් වෙනස් කිරීමට හෝ දියුණු කිරීමට ඔබට අවශ්‍ය නම් කළ යුත්තේ කුමක් ද යන් එයින් ඔබට පැහැදිලි කෙරේ.

අපගේ පුද්තකාලයේ පොරොන්ද

- බකිංහැමිඡයර් ප්‍රාන්තය පුරා විඛිදුණු ගාබා යහා ජ්‍ය.ජම පුද්තකාල ජාලයක් අප යනුව ඇත.
- පුද්තකාලය විවාත කරන වේලාවන් කොතොක් දුරට පුරාවගේ අවශ්‍යතා සමඟ අනුකූල වන්නේ දැයි නිශ්චය කිරීම සඳහා අප ප්‍රාදේශීය ජනතාවගෙන් රුපදෙස් ලබා ගන්නෙමු

- අපගේ පරිගණක සූචිය මගින් සැම ගාබා පුද්තකාලයක ම පාධිකයන් හට සමස්ත පුද්තකාල එකතුවේ පරාසය පිළිබඳව තොරතුරු සපයන්නේමු.
- මිනැම දුවතයක් ලබා ගැනීම, නැවත බාර දීම හෝ කාලය දීර්ශ කර ගැනීම යදහා එම දුවත ලබා ගත් පුද්තකාලයට ම යාම අවශ්‍ය නොවන අතර අපගේ මිනැම පුද්තකාලයකින් එම කාර්ය ඉටු කරවා ගත ගැනීය.

අපගේ සේවා පොරොන්දු

- ඔබට සේවය කරන් කාර්ය මණ්ඩලය නිශ්චිත ව හඳුනා ගත හැකි අතර ඔවුන් පාධික සත්‍යාරය පිළිබඳ මතා පුහුණුවක් ලබා ඇත.
- අපගේ කාර්ය මණ්ඩලය සහායකීම් මෙන් ම සුහදුකීම් වන අතර සිය රාජකාරී නොදින් ඉටු කිරීමට අවශ්‍ය මතා පළපුරුදුක් ඔවුන් යතු වේ.
- කාර්ය බහුල අවස්ථාවල දී ගැර සාමාන්‍යයෙන් කුවුන්ටරය හෝ විමසීම් මේයය අඟල විනාඩි 3කට වඩා ගැඳී සිටිමට ඔබට සිදු නොවනු ඇත. ඔබ ගැඳී සිටින කාලය අතරතුර දී අපි ඔබගේ විමසුමට පිළිතුරු දීමට කටයුතු කරමු. එසේ නැතහොත් එ යදහා කෙතරම් වේලාවක් ගත වන්නේ දැයි ඔබ වෙත දැනුම් දෙන්නේමු.
- ඔබගේ ලිපි සහ දුරකතන අැමතුම්වලට අපි ඉතා ඉක්මනින් සහ කාර්යක්ෂම අයුරන් පිළිතුරු ලබා දෙන්නේමු

එමෙන්ම ඔබගේ ලිපියට පිළිතුරු හෝ එය ලැබුණු බවට දැනුම් දීමක් නො වැඩ කරන දීන 3 ක් ඇතුළත ලබා දෙන්නේමු

දෙන්නෙමු. විස්තරාත්මක පිළිතුරක් අවශ්‍ය නම් එය වැඩ කරන දින 10 ක් ඇතුළත ඔබ වෙත ලැබීමට සලස්වන්නෙමු.

- ඉල්ලුම් කරනු ලබන ග්‍රුව්‍යවලින් 70% ක් දින 15 ක් ඇතුළත ද 80% ක් දින 30 ක් ඇතුළත ද සපයන්නෙමු. ජනප්‍රිය ග්‍රුව්‍ය සඳහා තරමක කාලයක් අපේක්ෂිතව සිරිමට යිදු වේ. එසේ නැතහොත් එම ග්‍රුව්‍ය වෙනත් ප්‍රාන්තයකින් ගෙන්වා ඔබ වෙත ලබා දෙන්නෙමු. ඔබ විමසන ඕනෑම අවස්ථාවක ඔබගේ විමසුම පිළිබඳ ප්‍රගතිය දැන ගැනීමට සලස්වන්නෙමු.

ප්‍රවේශය සහ සමානත්වය පිළිබඳ අපගේ පොරෝන්දු

- අප ප්‍රාදේශීය ප්‍රජාවගේ සංස්කාතික හා හාජාමය විවිධත්වය පිළිඳිඟු වන සේවාවන් සපයන්නෙමු.
- ආබාධීත පුද්ගලයන්ට ද පිවිසිය හැකි ලෙස රට අදාළ පහසුකාම් සහිත සේවාවක් සැපයීමට අපි හැකි සැම ප්‍රයත්තයක් ම දරන්නෙමු
- නිවේදවලට දීමා වූ සහ ගාහාංශිත සුරිකුමට ලක් වුවන් ද ඇතුළු විශේෂ කණ්ඩායම්වල අවශ්‍යතා සපුරාලීමට අපි පුද්ගලිකාල සේවා සපයන්නෙමු.
- සියලුම පාධකයන්ගේ අවශ්‍යතා අසාධාරණයකින් තොරව සපුරාලීමට අවශ්‍ය උපදෙස් හා ප්‍රහුණුව අපගේ කාර්ය මණ්ඩලයට අපි ලබා දෙන්නෙමු.

සවන් දීම සහ උපදේශනය පිළිබඳ අපගේ පොරොන්දු

- ඔබට අවශ්‍ය අවස්ථාවල දී අපගේ දේවාචන පිළිබඳ වැඩිදුර විස්තර සපයන්නේමු
- පුද්තකාල දේවාච පිළිබඳ ඔබගේ අදහස්වලට අප සවන් දෙන්නේමු
- අප සමඟ බෙදා හදා ගැනීමට අදහස් හෝ ආකල්ප ඔබට ඇත්තාම් අපගේ පුද්තකාල කළමනාකරු අමතන්න. නැතහොත් ඔබගේ අදහස්, පැමිණිලි හා යෝජනා සඳහා තිබෙන අදාළ ආකාර් පතුය පුරවන්න.
- අප සැම වසර තුනකට වරක් ම පාධක තාප්තිය පිළිබඳ සම්බ්‍රූහණ පවත්වා එහි ප්‍රතිඵල ප්‍රකාශයට ගත කරන්නේමු
- දේවාචනට බලපාන ප්‍රධාන කරුණු පිළිබඳව අප පාධකයන්ගෙන් විමසන අතර අදාළ වෙනස් කිරීම් සහ සංවර්ධනයන් පිළිබඳව අපි දැනුවත් කරන්නේමු.

අපගේ කාර්ය සාධනය

මෙම ප්‍රජාප්තියේ ඇතුළත් පොරොන්දු කඩ කරන්නේ ද යන්න පිළිබඳව අපි සම්පව අධික්ෂණය කරන්නේමු. අපගේ ප්‍රමිති වාර්ෂිකව විමසුමට ලක් කරන අතර එවායේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්නේමු.

ISBN 955-8383-20-1

National Digitization Project

National Science Foundation

Institute : National Library and Documentation Services Board

1. Place of Scanning : National Library and Documentation Services Board, Colombo 07

2. Date Scanned :

3. Name of Digitizing Company : Sanje (Private) Ltd, No 435/16, Kottawa Rd.
Hokandara North, Arangala, Hokandara

4. Scanning Officer

Name :

Signature :

Certification of Scanning

I hereby certify that the scanning of this document was carried out under my supervision, according to the norms and standards of digital scanning accurately, also keeping with the originality of the original document to be accepted in a court of law.

Certifying Officer

Designation : Library Documentation Officer

Name : Toma Wijesundara

Signature : Toma

Date :

"This document/publication was digitized under National Digitization Project of the National Science Foundation, Sri Lanka"